

වතුරාරයකන්නාවබෝධයට බේරම දේශනා



මහමෙවිනා

සඳහම් ප්‍රකාශන

නුවණී ලොව එලිය කරනා

# මහ ඉක්වරයාණු... ...

පූජ්‍ය කිරුඩාගොඩ කදාත්‍යනත්ද හිමි

මහමෙවිනා සඳහම් ප්‍රකාශන

මහමෙවිනාව හාවනා අසපුව

වදුවාව, පොලීගනවෙල.

දුර / යැක්ද : 037 2244602

ඊ මේල් : [mahamevnawa@mahamevna.org](mailto:mahamevnawa@mahamevna.org)

[www.mahamevna.org](http://www.mahamevna.org)

මහමෙව්නා සඳහම් ප්‍රකාශන  
**නුවතින් ලොව එලිය කරනා  
මහා ඉසිචරයාණෝ...  
ගි. ඩී.ව. 2551 ක් වූ නිකිණ මස**

© පුළු කිරිබත්ගොඩ කුඩාණන්ද හිමි

---

**පරිගණක අකුරු සැකසුම,  
පිටකවර නිර්මාණය සහ ප්‍රකාශනය**

---

මහමෙව්නා සඳහම් ප්‍රකාශන  
මහමෙව්නාව භාවනා අසපුව  
වඩුවාව, පෙළේගහවෙල.  
දුර / ගැක්ස් : 037 2244602  
ඊ මේල් : mahamevnawa@mahamevna.org  
වෙබ් අඩවි : www.mahamevna.org

---

**මුද්‍රණය**

---

ඉල්‍යෙෂන් ඔර්සේටර් (පුද්.) සමාගම  
කටුනායක ගුවන්ගොටුපළ,  
මිනුවන්ගොඩ පාර, ආධිජ්‍යම්බලම.  
දුර : 011 2254490 / 2254636

දැසබලකේලප්පහවා නිධිවානමහාසමුද්දුපරියෝජීනා  
අටිච්ච මග්ගසලිලා පීජවචනනදී විර්ත වහන්ති

දැසබලයන් ව්‍යෙන්ස් තටැනි ගෙයලුවය ජ්‍යෙන්යන් යෙන නැගී  
අතා මහා නිවහ නම් වූ මහා සාග්‍රහය අවසන් කොට ඇති  
ඇත්‍ය අජධාරික මාත්‍රය නම් වූ සිනිල් දිය දුර්ගන් ගෙවී  
හැම් ශ්‍රී මූල බුද්ධ වහන ගංගාව (ලෙස සතුන්ගේ ස්වරුප නිවාලම්න්)  
ගොඩා කළ ගලාබෑජන ගෙකිවා !

(සළායනන සංග්‍රහීනය - උද්දාන ගාලා)





# නිවහ පුරව යෙ කොළඹ මාවත...

-කේට්ටල් සුනුය-

පුද්ධිචාන්ත පිත්වතුණි,

මා ඔබට අද කිය දෙන්න අදහස් කලේ, දීක නිකායේ දේශනාවක්. දීක නිකායේ පළවෙනි කොටසේ තමයි මේක තියෙන්නේ. මේ දේශනාවේ නම කේට්ටල් සුනුය. මේ දේශනාව කරන කාලයේ බුදු රජාණන් වහන්සේ වැඩ සිටියේ රජගහ තුවර මගධ දේශයේ, නාලන්දා කියන ප්‍රදේශයේ පවාරක අඩ වනයේ. නාලන්දාව ඉතා ප්‍රසිද්ධ ගමක්. මේ ගම සාර්පුත්ත මගරහත් වහන්සේ ගේ ගම. වහි පවාරක අම්බවනයේ තමයි බුදු රජාණන් වහන්සේ වැඩ සිටියේ.

කේට්ටල් කියලා පින්වත් ගෙහපතියෙක්, ඒ කියන්නේ ගිහි පින්වතෙක්. බුදු රජාණන් වහන්සේ බැහැදැකින්න ආවා. ඇවිල්ලා බුදු රජාණන් වහන්සේට වහන්දනා කරලා පැත්තකින් වාසි වෙලා බුදු රජාණන් වහන්සේට මෙහෙම කාරණය කියනවා.

෉ර්ධි ප්‍රාතිහාරය පාන්න ස්වාමීන් වහන්සේ නමක්...

“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මේ නාලන්දාව ඉතාම දියුණුයි. ඉතාම සමඳීමත්. විශාල ජනකායක් නාලන්දාවේ වාසය කරනවා. ඒ වගේ ම විශාල පිරිසක් භාග්‍යවතුන් වහන්සේ කෙරෙනි පැහැදිමෙන් ඉන්නවා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මේ නාලන්දා නගරයේ ඉර්ධි

ප්‍රාතිහාර්යය දැක්වීම පිනිස වික නික්ෂුන් වහන්සේ නමකට පවසන සේක්වා” කියලා කිවිවා.

විතකොට මේ නාලන්දාවේ ජනතාව භාග්‍යවතුන් වහන්සේ කෙරෙනි තව තවත් පහදැවී. ඉරුදි ප්‍රාතිහාර්යය පාන්න නික්ෂුන් වහන්සේ නමක් යොදවන්න. විතකොට බූදු රජාණාන් වහන්සේ වදාලා, (න බෝ අහං කේවඩිඩ නික්ෂුන් ඒවා ධම්මං දෙසේම්) “කේවඩිඩ, මම නික්ෂුන්ට ඔය විදිහට ධර්මය දේශනා කරන්නේ නං. (ඒන තුම්හේ සික්බලේ, ගිහින් ඕස්ථා වසාන් උත්තර මනුස්ස ධම්මා ඉදෑධි පාටහාරය මහසිකරෝතා’ති) මම කියන්නේ නං නික්ෂුන්ට ඔය ගිහින් ගිහි ජනතාවට ඉරුදි ප්‍රාතිහාර්යය පාන්න කියලා. වෛදු ධර්මයක් මම දේශනා කරන්නේ නං” කියනවා.

### ඉරුදි ප්‍රාතිහාර්යයෙන් නම් පහදැවී...

විතකොට මේ කේවඩිඩ කියන කෙනා බූදු රජාණාන් වහන්සේ ර කියනවා “අහේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මම ව් කාරණය ප්‍රකාශ කලේ භාග්‍යවතුන් වහන්සේ සම්බන්දයෙන් විහෙම නරක අදහසින් නොවේ. භාග්‍යවතුන් වහන්ස, මේ නාලන්දාව හරිම සමෘද්ධිමත්. විශාල ජනකායක් වාසය කරනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වික නික්ෂුන් වහන්සේ නමක් ඉරුදි ප්‍රාතිහාර්යය පාන්න සැලැස්සුවාත් තවත් භාග්‍යවතුන් වහන්සේ කෙරෙනි පැහැදිලි වැඩිකරගනීවි කියලයි.”

විතකොට බූදු රජාණාන් වහන්සේ දෙවන වතාවටත් ප්‍රකාශ කරනවා “මම නික්ෂුන් වහන්සේලාට ඔය විදිහේ ධර්මයක් නම් දේශනා කරන්නේ නං. මහතෙනි, ඔබ දැන් මෙහේ ඉන්න ගිහියන් ට භාස්කම් පෙන්නන්න කියලා විහෙම ධර්මයක් නම් මා දේශනා කරන්නේ නං.” කියල.

### ප්‍රාතිහාර්යය තුනක්...

ඊට පස්සේ තුන් වෙනි වතාවටත් විය කියනවා, “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මම නරක සිතින් කියපු දෙයක් නොවේ. මේ නාලන්දාව හරිම සමෘද්ධිමත්, විශාල ජනකායක් බූදු රජාණාන් වහන්සේ කෙරෙනි පැහැදිලා ඉන්නේ. ඉරුදි ප්‍රාතිහාර්යය පාන්න නික්ෂුන් වහන්සේ නමක් යොදෙවාවාත් තවත් ව් පැහැදිලි වැඩි වෙයි.” විතකොට බූදු රජාණාන් වහන්සේ බොහෝම උස්සන දෙයක් ප්‍රකාශ කළා. කේවඩිඩ මම අවබෝධ කරගෙන තියෙනවා ප්‍රාතිහාර්යය තුනක්. බූදු රජාණාන්

වහන්සේ ස්වයංභු ක්‍රාත්‍යාගයන් අවබෝධ කරගෙන නියෙනවා ප්‍රාතිභාරියය විරුද්‍ය තුනක්.

01. ඉරුදි ප්‍රාතිභාරියය
02. ආදේශනා ප්‍රාතිභාරියය
03. අනුගාසනා ප්‍රාතිභාරියය

### මෙන්න මේක තමයි ඉරුදි ප්‍රාතිභාරියය කියන්නේ...

ඩූල රජාණන් වහන්සේ පැහැදිලි කරනවා කේවඩිඩි “කේවඩිඩි, ඉරුදි ප්‍රාතිභාරියය මේ විදිහයි කියනවා (අනේක විභිතං ඉද්ධි විධි) අනේක ආකාරයේ ඉරුදි පෙන්වන්න පුළුවන් වීම. වික්කෙනෙක් වගේ ඉදැගෙන බොහෝ දෙනෙක් වගේ පෙන්වන්න සපුස්වනවා. බොහෝ තැන්වල විකම විදිහට ජේත්න සපුස්වනවා. ඩිත්ති, කදු, ගල්දුනා, විහිවිද ගෙන ව්‍යාච මෙහාට යන්න පුළුවන්. අකාශයේ යනවා වගේ කදු අතරින් යන්න පුළුවන්. වතුරේ බැහැපු කෙනෙක් වතුරේ උඩි යටට යනවා වගේ පොලුවේ කිමිදෙන්න පුළුවන්. පොලුවේ ඇවිදිනව වගේ ජලයේ අවිදිත්න පුළුවන්. කුරැල්ලෙක් ඉගිලෙනවා වගේ අහසේ පළුගක් බැඳුගෙන ඉන්න පුළුවන්. මේසා ඉරුදිමත් සඳහිර දෙක අතින් ස්පර්ශ කරන්න පුළුවන්. බඹු ලොව දක්වා ම කයෙන් වසර කරන්න පුළුවන්.”

දැන් බලන්න මේවා තමයි ඒ කාලේ තිබුණු ඉරුදි ප්‍රාතිභාරියය. දැන් ඉතින් අපේ රටේ මැනිස්සු අඟ රිකක් මැවේවාත් කවුරැහැර අයිත් ඉතින් වෙන මොකවත් තිහ නඩ. ඒක තමයි භාස්කම. අඟ වුරිටක් මවන්න පුළුවන් නම්, මොනවා හරි වුට් සෙල්ලම් බඩුවක් මවලා දෙන්න පුළුවන් නම් මනා විශාල දෙයක් හැටියට ජේත්නේ. ඒ තරම් ම ලෙකකයේ ඉරුදිය කියන වික නඩ. ඒවා අඟ මැවේම් වගේ ඒවා. ඒක මේ නියපොත්ත ට තරම් වත් දෙයක් හෙවෙයි. ඒ කාලේ තමයි මේ මහ විශාල දේවල් වෙලා නියෙන්නේ. ඔන්න ඕකට දි කියනවා ඉරුදි ප්‍රාතිභාරියය කියන්නේ කියලා.

### නුද්ධාව නියෙන කෙනෙක් නම් පැහැදේවී...

ඩූල රජාණන් වහන්සේ මෙහෙම කියනවා “කේවඩිඩි, හික්ෂුවක් ඔය ඉරුදි ප්‍රාතිභාරියය දැක්කුවාත් නුද්ධාවන්ත කෙනා නම් පැහැදෙනවා. නුද්ධාවන්ත කෙනා නම් ඒ ඉරුදි ප්‍රාතිභාරියය සතුටින් බලා සිටිනවා. වික්කෙනෙක් වගේ ඉදැගෙන බොහෝ දෙනෙක් වගේ

පේනවා. බොහෝ නැත් වල විකම විද්‍යාවට පෙන්න සිංහස්වත්වා. අහසේ කුරුදේලෙක් වගේ ගමන් කරනවා. පොලොවේ කිමිදෙන්න පූඩ්‍රවන්. ජලයේ සක්මන් කරන්න පූඩ්‍රවන්. මේවා දැකලා ගුද්ධාවන්ත කෙහෙක් ගුද්ධාවන්ත නැති කෙහෙක් වික්ක කියනවා ‘අපේ ස්වාමීන් වහන්සේ මහා ඉරුදිමත්. මහා ආණ්වරයය යි. මහානුහාවයි. මේ මේ විද්‍යායි’ කියල කියනවා. කියන කොට අර ගුද්ධාව නැති කෙනා ගාන්ධාර කියලා විෂ්පාවක් කියනවා. විහෙනම් ඕහෙලාගේ ස්වාමීන් වහන්සේ කරනවා ඇත්තේ ව්‍යාපෘතාව තමයි. ව්‍යාපෘතාවත් පූඩ්‍රවන් කියනවා වික්කෙහෙක් ව ඉදෑගෙන බොහෝ ආය සේ පෙනී සිරින්න, අහසින් ගමන් කරන්න. ජලයේ සක්මන් කරන්න. පොලොවේ කිමිදෙන්න කියලා.’ විතකොට එච් ගන්ධාර විෂ්පාවට් කරන්න පූඩ්‍රවන්. විතකොට අලු මැවිල්ල කියන්නේ ගන්ධාර විෂ්පාවට් වඩා බාල විකක්.

ඩුඩු රජාත්‍යාන් වහන්සේ වදාලා, ගුද්ධාවන්ත පූද්ගලයාට ගුද්ධාව නැති කෙනා ඕහොම කියන්න බැරදු? “අනේ ස්වාමීනි විහෙම නම් කියයි” කියනවා. ඕන්න ඔය ආදීනව තිසු, ඔය නරක පැත්ත නිසයි කියනවා මම ඉරුදි ප්‍රාතිහාරයය ගැන පැහැදිලික් නැත්තේ. පිළිබුල් කරන්නේ. උරේපා කරන්නේ. පැහැදිලික් නැති ජේතුව ඒකයි. ඩුඩු රජාත්‍යාන් වහන්සේ ඉරුදි ප්‍රාතිහාරයය ගැන පැහැදිලික් නෑ.

### හිත බිලා දුහම් දෙසීම...

රීජයට ඩුඩුරජාත්‍යාන් වහන්සේ වදාල අනිත් ප්‍රාතිහාරයය තමයි අදේශනා ප්‍රාතිහාරයය. කේවිඩි හික්ෂුවක් ඉන්නවා, වියාට පූඩ්‍රවන් සිහෘම පූද්ගලයෙකුගේ හිත දිනා බලලා කියන්න දැන් ඔය මේ කාරණය තමයි හිතන්පේ ඔය මේ මේ විද්‍යාට කළුග කළුපනා කරනවා. ඊලය මොනොටේ ඔයට මේ සිතිවිල්ල වනවා. ඒක අහගෙන ඉන්න කෙනා මොකද වෙන්නේ පූඩ්‍රමයට පත් වෙනවා. හික්ෂුවක් මේක ගුද්ධාවන්ත කෙහෙකුට ගිහින් කියනවා. ඒ කෙනා පැහැදිලිමට පත් වෙලා ගිහින් කියනවා ගුද්ධාව නැති කෙහෙකුට. අපේ ස්වාමීන් වහන්සේ මහා ඉහළයි. මහා ඉරුදි සම්පන්නයි. මහානුහාව සම්පන්නයි. හිත දිනා බලලා කරා කරනවා හර පූඩ්‍රමයි කියලා.

### විෂ්පාවක් පෙන්නනව වෙන්න ඇති...

අර ගුද්ධාව නැති කෙනා කියනවා “ආ.... ඩික මොකක් දී? මතිකා කියලා විෂ්පාවක් තියෙනවා නොව. මතිකා කියන විෂ්පාවට් සික කරන්න පූඩ්‍රවන්. අනේ ඩික නම් කරනවා ඇත්තේ අර මතිකා

କିମ୍ବା ଲିର୍ପୁରେନ୍ ତମିଦି.

## ମେନ୍ଦନ ନିୟମ ପ୍ରାତିଷ୍ଠାର୍ଯ୍ୟ...

ලේන්වහන්සේ ඒ විකකරවත් පැහැදිලක් තිබුණේ නැඟැනම් අඟ වුටුරික් මැට්ටිවා කියලා අපි කොහොමවත් පහදින්න සින නෑ. බෙංද්ද ජනතාව හැටියට අපි හොඳට දැනගන්න සින බුද්ධිමත් විද්‍යට සියලු අපි පහදින්න සින. බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා, “කේවඩිඩ අනුගාසනි කියලා ප්‍රාතිහාර්යයක් තියනවා. හික්ෂුව අනුගාසනා කරනවා, ‘පින්වත්ති, මේවා ප්‍රාමක විතර්ක, ඒවා විතර්ක කරන්න විපා. මේවා හොඳ විතර්ක. මේවා විතර්ක කරන්න. පින්වත්ති, අකුසල් මෙහෙති කරන්න විපා. කුසල් මෙහෙති කරන්න. මේවා අකුසල්. මෙහෙති කරන්න විපා. කුසල් මෙහෙති කරන්න. මේවා අකුසල්. මේවා අන්හරන්න. මේවා කුසල්. මේවාට පැමිණ වාසය කරන්න.’” මෙහෙති මෙකටද කේවඩිඩ අනුගාසනි ප්‍රාතිහාර්ය කියලා කියන්නේ. මෙහෙති මේ අනුගාසනි ප්‍රාතිහාර්ය කිරීමටද බුදු රජාණන් වහන්සේලා මේ ලෝකයට පහළ වෙන්නේ. කේවඩිඩට බුදු රජාණන් වහන්සේ හොඳ විස්තරයක් කියලා දෙන්න හඳුන්නේ.

බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා...

කේවඩිඩ මේ ලෝකයේ තරාගත සම්මා සම්බුද්ධ රජාණන් වහන්සේ නමක් පහළ වෙනවා. උන්වහන්සේ සම්මාසම්බුද්ධ යි. විප්පාචරණ සම්පන්න යි, කුගො යි, ලෝකවුද, අනුත්තරෝ පුරුස්දම්ම සාරථී යි, සත්ථා දේවමනුස්සාහං, බුද්ධෝ, හගවා කියන මේ ගුණයන්ගෙන් යුතු යි. වැඩු රජාණන් වහන්සේ දෙවියන් සහිත, මරදන් සහිත, බහුන් සහිත, ගුමණ බිජ්මණයන් සහිත, මේ දෙවි මිනිසුන් සහිත ලෝක සත්වය තුළ තමන් වහන්සේ විසින් අවබෝධ කරගත් ධර්මය දේශනා කරනවා. (සේ ධම්මං දේසේකි) බුද්ධ රජාණන් වහන්සේ ධර්මය දේශනා කරනවා. (අඩුකුජාත්‍යාං. මල්දෙනි කිලඹත්‍යාං.

පරියෝෂාත කළයාතුන්) මුළු, මලද, අග ඉතා යහපත්. (සාත්‍රීං සඩ්බංජන්) පැහැදිලි අර්ථ සහිත, ව්‍යුහංජන සහිත, (ව්‍යුහංජන කියන්නේ, ප්‍රකාශන) වචන සහිත කිසිම අවුලක් නැති පිරසිදු නිර්මල වචන. ඒ නිර්මල වචන වල පැහැදිලි නිර්මල අර්ථ මතු වෙනවා.

උන් වහන්සේගේ මේ වචන වැරදි. මේ වචන වල මේ ඇලපිල්ල වැරදි. එය වචන ඔහෙම නොවෙයි මෙහෙම තියෙන්හේ ඕන කියලා වික වචනයක් වෙනස් කරන්නේ නෑ. ඒවා සැම විකක් ම නිර්මල අර්ථ මතු වන වචන. (කේවල පරුප්‍රූත්‍යා පාරුපුද්ධා බූජ්මවරයා අනිවදන්ති) පාරුණුද්ධ පිරසිදු තිවන් මග ප්‍රකාශ කරනවා. (තං ධම්මං සුනාති) ගෙදුරක වාසය කරන කෙහෙක් මේ ධර්මය අනනවා. ධර්මය අහනකොට (සේ ධම්මං සුත්වා තවාගතේ සඳ්ධා පටිලභති) ඒ ධර්මය අහනා තවාගතයන් වහන්සේගේ අවබෝධය පිළිබඳව ගුද්ධාවක් ඇති වෙනවා.

## විෂ්පාවන් ගුද්ධාවක් ඇතිවෙනව ද?

ඩුඩු රජාත්‍යා වහන්සේ නාලන්දාවේ කේවඩි කියන කෙනාටයි මේ දේශනාව කරන්නේ. වියාට ගුද්ධාවක් ඇති වුතු. දැන් කම්න් විකේ දී විහෙම නොවෙයි උනේ. “අයියෝ වේක මොකක් ද? ගාන්ධාර කියලා විෂ්පාවක් තියෙනවහේ. ඔහෙලාගේ භාමුදරුවේ ඒ විෂ්පාව පෙන්වනවා ඇති” කියලා. අර නිත ගැන බලලා කිවිවම මොකද කියන්නේ මතිකා කියලා විද්‍යාවක් තියෙනවා ඔහෙලාගේ භාමුදරුවේ ඒ විෂ්පාව පෙන්වන විෂ්පාකාරයෙක් වෙන්න ඇති කියලා. මේ නියම ධර්මය ප්‍රකාශ කළාට පස්සේ මේ ධර්මය අහප කෙනාට ඇති වෙන්නේ තවාගතයන් වහන්සේ කෙරෙහි පැහැදිලික් ගුද්ධාවක් ඇති වෙනවා. ඇති වෙලා. (සේ සඳ්ධාලාභ්‍ය සමන්තාගතේ) ගුද්ධා ලාභයෙන් යුතු වෙලා.

## නිනි ගෙදරන් පැවිදි බිමට...

මේ ගුද්ධා ලාභය තමයි අපි ඇති කරගන්න ඕන. ඒක ඇති කරගන්නවා කියන වික ලේසි වැඩික් නොවෙයි. ඒකට නොදුට තුවනුකුත් තියෙන්න ඕන. ඩුඩු රජාත්‍යා වහන්සේ දේශනා කරන ආකාරයට ම තුවනිඛ් වීමසන්න තමහ්ව පුළුවන් කමත් තියෙන්න ඕන. ඒ ගුද්ධා ලාභයෙන් යුතුක්ත වෙලා විය කළුපනා කරනවා මෙහෙම. ඇයි ඩුඩු රජාත්‍යා වහන්සේ කෙපින් ම නිවන කරා යාමටනේ ධර්මය දේශනා කරන්නේ. වියා කළුපනා කරනවා “සම්බාධේ හාරාවාසේ”

මේ ගෙදර ඉන්න වික මහා කරදර සහිතයි. (රජාපරෝ) කෙලෙස් ගොඩවල් විතරයි. (අඩිහොශකාසේ පඩිඩ්පා) පැවැදි වූතෙනාත් නම් අකාසේ වගේ. (න නිදා සුකරං අගාරං අප්පකාවසනා එකත්ත පරපුණ්නා ජීකත්ත පරපුද්ධීං සංඛලිතං බුජ්මවරයා වර්තුං) මේ තරම් පාරිඹුද්ධ නිවන් මග මට ගෙදර ඉදාගෙන නම් කරන වික ලේසි වැඩක් තෙවෙයි. ඒ නිසා මම කෙසේ රුවුල් බාලා පැවැදි වූතෙනාත් තමයි නොදා.”

## නඩුකයෝ මට එපා !

ඊට පස්සේ කියනවා ඔක්කොම නඩුකයන් අත්හරනවා. ටිකක් ගොවා ගොඩක් ගොවා ගොඩයෝ ටික අත්හරනවා. ඔක්කොම දේපල වස්තුව ටිකක් ගොවා ගොඩක් ගොවා විය අත්හරනවා. අතහැරලා කසාවත් දරාගෙන, (කසාවත් කියන්නේ කහපාට නෙමෙයි කසට කහට පෙවි වස්තු ඇඳාගෙන) ගිනි පිවිතය අතහැරපු පැවැද්දෙක් බවට පත් වෙනවා. අන්න වෙනෙමයි ඒ කෙනා පැවැදි පිවිතේ ඇති කරගන්නේ.

## සිල්වත් පිවිතයක් ගෙවනවා...

විතකොට ඊට පස්සේ මොකද කරන්නේ? පැවැදි වෙලා ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සංවර වෙනවා. (ආචාර ගොවර සම්පන්නේ) නියම විදිහේ ඇවතුම් පැවතුම් ඇතිව වාසය කරනවා. (අනුමත්තේසු ව්‍යේප්පේසාව) අනුමාතු වූ වරදෙහිත් හය දකින්න් වාසය කරනවා. ඊගාට සහගත කාය කරම වලින් යුතුව වාසය කරනවා. පිරිසිදු පිවිතයක් ගෙවනවා. සීල සම්පන්න වෙනවා.

## ඉඹරන් දමනයටත් පුරදු වෙනවා...

අයස්, කණා, නාසය, දිව, කය, මහස කියන ඉන්දයන් හය සංවර කරගන්නවා. (හොජුජුජුජු මත්තජුජුජු) ආහාරයේ පමණ දහනවා කියන්නේ ආහාර ගැනීමේ අප්පය දහනවා. (සිනිසම්ප්‍රේශ්නේන්) සිනි තුවනින් යුත්ත යුත්ත වෙනවා. බුදු රජාණන් වහන්සේ නැමති මහා කලුණා උත්තමයන් වහන්සේ හමිඩ වූතෙනාම මේ මනුෂ්‍යයන් කරන දේ තමයි කියන්නේ.

## සන්නු නො මරා ඉන්නේ මෙහෙමයි...

ඊට පස්සේ බුදු රජාණන් වහන්සේ කේවඩ්චිට ගොරුලා දෙනවා

කේවඩිබ දැන් හික්ෂුවක් සිල්වත් වෙනවා කියන්නේ මේකයි (පාණාතිපාතං පාහාය) සතුන් මැරීම අත්හරනවා. (පාණාතිපාතා පටවිරතේ) සතුන් මැරීමෙන් වළකිනවා. (හිහිත දූෂ්ඨේ) දූඩ් මුදුරු පාවිච්චි කරන්නේ නඩ. (හිහිත සත්තෝ) අවි ආයුධ පාවිච්චි කරන්නේ නඩ. (ල්පේ දායාපත්තේ) සතුන් ට හිසා කරන්න ලැපීපයි. දායාවෙන් ඉහ්නවා. (සඩ්බිපාණා තුන හිතානුකම්පි විහරි) සියලු සත්වයන් කෙරෙහි හිතානුකම්පිව වාසය කරනවා. මේක අයිති සිලයට.

### කය සංවර කරගන්නවා...

රේලගට වියා නුදුන් දේවල් ගන්නේ නඩ. අදින්නාදානයෙන් වළකිනවා. (දින්තාලයි) දිපු දෙයක් විතරක් ගන්නවා. (දින්තා පාටිකංචි) දුන් දේ විතරක් පිළිගන්න කැමති වෙනවා. (අරෝන්තා) හොර හිතක් නැතුව, (සුවිතුරේන) පිරිසිදු ජීවිතයක් වාසය කරනවා.

රේලගට (අඩුන්මවරියං පාහාය) අඩුන්මවාර් බව දුරු කරනවා. (ඩුන්මවාර හෝති) බුන්මවාර කෙනෙක් වෙනවා. බඹුසර සුරකිනවා (ආරාවාර විරතේ) මේපුළු ගාමධම්මා) ග්‍රාම ධර්මයක් වන මේපුළුනයෙන් වැපුකි වාසය කරනවා. මේකත් සිලයක්.

### වවනයන් සංවර කරනවා...

රේලගට (මුසාවාදා පාහාය මුසාවාදායං පටවිරතේ) හෝති) බොරු කිමෙන් වළකිනවා. (සැවිවවාදි) ඇත්ත කරා කරනවා. (සැවිවසන්ධේ) සත්තන ගෘෂ්පන කෙනෙක්. (රෝතේ) ස්වීර විවන ඇති කෙනෙක්. (පැවිවායිකො) අහන්ගේ පිළිගැනීමට ලක්වෙන වවන කරාකරන කෙනෙක්. (අවිසංවාදකො) ලෝකය හා අරුබුද හදන්නේ නඩ. ඒකත් සිලයටද අයිති.

(පිසුණුං වාවාං පාහාය පිසුණුය වාවාය පටවිරතේ) හෝති) කේපුම අත්හරනවා. මොකක් ද කේපුම? (ඉතො) සුත්වාන අමුණා අක්බාතා ඉමේසං හේදාය. අමුණාවා සුත්වා හා ඉමේසං අක්බාතා අමුසං හේදාය) මෙතනින් අහගෙන ගිහිල්ලා විතන කියන්නේ නඩ මෙතන බිඳවන්න. අතනින් අහගෙන ඇවිත් මෙතන කියන්නේ නඩ විතන බිඳවන්න. සාමාන්‍යයෙන් ඒක තමයි හරියට තියෙන්නේ. මෙතන අහගෙන ගිහින් කියනවා. “අපි මෙහෙම කරා කරකර හිටියා බෙන්නකො” අපි හිතුවේ නඩ ඔයාට මෙහෙම කියයි කියලා. මෙහෙමයි මෙහෙමයි ඔයාට කිවිවේ” කියලා කියනවා. “හා.... වෙනමදා?” රට පස්සේ වියා ඒ අහගෙන

ගිහිල්ලා විතන කියනවා. මේක තමයි හරියට තියෙන්නේ. මෙයින් අත්මිදෙන්න සිහ. අත් මිදිලා, (ඉති හින්හානං වා සහ්ඩාතා) බිඳීවිව අයට සමඟ කරවනවා. (සංහිතාවා අනුප්පලාතා) සමඟ වෙවිව අය තව තවත් සමඟ කරවනවා. (සමග්ගාරාමේ සමග්ගරතෝ සමග්ග නහ්ද සමග්ග කරනිං වාවාං හාසිතා හෝති) සමගියට කැමති වෙනවා. සමගියෙන් සතුවූ වෙනවා. සමගිය ඇති වීමේ වචන කරා කරනවා. මේක තමයි හික්ෂුවකගේ සිල්වත් බව.

පරුජ වචනය දුරු කරලා, පරුජ වචනය බැහැර කරලා, (යා සා වාවා තේලා සහ්නසුබා) කතුට මිහිර, (දේමත්තිය හදයාගමා පෝර්) පෙම්වත්, හදයාගම, ශිෂ්ට සම්පන්න (බහුරුහකන්තා බහුරුන මනාප) බොහෝ ජනගාට කාන්ත වූ, බොහෝ ජනගාට මනාප වූ, වචන කරා කරනවා.

සම්පත්පාප සම්පූර්ණයෙන් ම අත්හරිනවා. ඊලයට සම්පත්පාප අත්හරාලා කාලවාදී, (හුතවාදී, අත්රිවාදී, ධම්මවාදී, විනයවාදී) සුදුසු කාලයේ දී කරා කරන ඇත්ත ම කරා කරන ඇත්වත් වැඩි සාකන කරාවක් ම, දර්මය ම කරා කරන, හික්මේම ඇති කරන වචන ම කරා කරනවා. කරා කරලා (නිධානවතිං වාවාං හාසිතා හෝති කාලේනා) හදවතේ රදුවගන්න පුත්වන් වචන ම කරා කරනවා.

## සිල් ගුණ දුම් රැකි යන මග නිවහේ...

අන්න ඒ වගේ යහපත් වචන කරා කරන කෙනෙක් බවට පත් වෙනවා. මේක තමයි ප්‍රාතිමේක්ෂ සංවර සිලය. මේ ප්‍රාතිමේක්ෂ සිලයට අයත් සිල්පද දිර්මයේ සඳහන් වෙන තව තියෙනවා. ඊලයට මේ කෙනා වළකින දේවල්. ගස් වැළ් සිදුල්මෙන් වළකිනවා. විකාර හෝරනයෙන් වළකිනවා. නැටුම් ගැයුම් වැයුම් විසුක ද්‍රැශන නැරඹීම් ආදියෙන් වළකිනවා. මල් සුවිද ඇර්මි ආදියෙන් වළකිනවා. විසිනුරු වස්තුදිය දැරීමෙන් ඇග සැරසිමෙන් වළකිනවා. උස් අසුන් මනා අසුන් පරිහරණයෙන් වළකිනවා. මිල මුදල් පරිහරණයෙන් වළකිනවා. අමු මස් පිළිගැනීමෙන් වළකිනවා. ස්ත්‍රී කුමාරකාවන් පිළිගැනීමෙන් වළකිනවා. දැසි දස්සන් පිළිගැනීමෙන් වළකිනවා. ඒ කාලේ සත්‍යන්ත් පිළිඳරගෙන තියෙනවා. විල්වෝ, බැව්වෝ, තුකුල්ලු, ගෝන්නු, ඇත්තු ගවයන් ආදිය පිළිගැනීමෙන් වළකිනවා. කෙත්වතු පිළිගැනීමෙන් වළකිනවා. දත් වැඩි විෂ්නු වළකිනවා. වෙළගෙළදාම් විෂ්නු වළකිනවා. මිනිසුන්ට නොයෙකුත් කරදර කිරීම් විශ්නු වැළකිලා ජ්‍යවත් වෙනවා. මේ ඕක්කොම ඇයිති හික්ෂුවකගේ සිලයට.

## ශ්‍රද්ධාවෙන් දේ වළඳුල කරන වැඩි...

ර්මගට බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා “නමුත් කේවඩිඩ ඒ කාලේ ගුමණ බූහ්මණුවරු ඉද්ධාවෙන් දෙන බොප්ත් වළඳුලා මේ විදිහට බඩු රස් කරනවා කියනවා. ක්‍රම බීම, ආදුම් පැපෙදුම්, ගෙවල් දොරවල්, ගාන වාහන, ආම්ස ආදිය විකතු කරමින් මහ ඉහළින් ඉන්නවා. මේ විදිහට ඉන්හේ නෑ කියනවා බුදු රජාණන් වහන්සේ ගේ ගුවකයේ. ඒ කාලේ ගුමණ බූහ්මණුවරු ඉද්ධාවෙන් දීපු දාහේ වළඳුල යනවලු වික වික නැවුම් බලන්න. සංගිත සංදර්ජන, කළගෙඩි සෙල්ලම්, අස්වී යුද්ධිය, ඩිම් පුජා, දෙවියන් ට කරන නැවුම් බලන්න යනවා. උණ ගස් ඕසවා කරන ක්‍රිඩා, ඇත් පොර, අස් පොර, ගෙන් පොර, විල් පොර, කුකුල් පොර, පොලු හරණ, මල්ලව පොර බලන්න යනවා. හමුදා විසුරුවෙන තැන් ඒ කාලේ හිටපු ගුමණ බූහ්මණුවරු බලන්න යනවා. ඒවා බලන්න යැමෙන් වැපෙකි සිරීමත් සිලයක්.

## හොඳ හොඳ සෙල්ලම්...

වේ කාලේ හිටපු ගුමණ බූහ්මණුවරු නොයෙක් ක්‍රිඩා අටපා කෙලිය, දස පා කෙලිය, අහස් කෙලිය, කඩුල් පැනුම, කිල්ලේ ගැසුම, දාද කෙලිය, නළ පිශුම, කරතුම් ගැසුම, රථ පැදුම දුණු ක්‍රිඩා ආදිය මේ සියල්ලන්ගෙන් ම බුදු රජාණන් වහන්සේ ගේ ගුවකයා වැපෙකි වාසය කරනවා.

## සැප පහසුවෙන් ඉන්න තමයි හිත...

වේ වහේ ම මේකේ තියෙනවා උච්චිවාසයන මහාසයන තෝරු. කේවඩිඩ ඇතැම් ගුමණ බූහ්මණු වරු ඉන්නවා ඉද්ධාවෙන් දුන් දානය වළඳුල උච්චිවාසයනය මහාසයන වල යෙදි. (අසින්දි දික් සිගලා පුවුව (පල්ලෙංකා) විශාල පළං, මහා කොදු පළස, විල් ලොම් වලින් කරපු ඇතිරිය, සුදු ලොම් වලින් කරපු ඇතිරිය, සහ මල් යෙදු විල් ලොම් ඇතිරිය, පුවින් මෙටිටිය, සිංහ රැප වලින් විසිනුරු කළ විල් ලොම් ඇතිරිය, දෙපැත්තේ ම විල් ලොම් ඇති ඇතිරිය, වික පැත්තක පමණක් විල් ලොම් වලින් කර ඇතිරිය, රන් තුලෙන් කැටයම් කළ ඇතිරිය, කෙසෙයා තුලෙන් කර ඇතිරිය, හස්තින් පිට වැපන ඇතිරිය, අශ්වයින් පිට වැපන ඇතිරිය, අදුන් දිවි සමින් කරන ලද ඇතිරිය, කදුලි මුව සමින් කරන ලද ඇතිරිය, රතු කොට්ටි දෙපයට යෙදු උස යහන් මහ යහන් ඒ කාලේ අනිත් අය පරිහරණය කරනවා. ඒන් බුදු රජාණන් වහන්සේ ගේ ගුවකයන් වේවා කරන්හේ නෑ කියනවා. වටිනා සුබෝපනොෂි ආසන තමයි මේකෙන් ගන්න තියෙන්නේ.

## සිරුර භැඩි කරගැනීමට කරල තියෙන දේවල්...

ව්‍යෝ කාලේ නිටපු ගුමනු බූහ්මණුවරු ගුද්ධාවෙන් දෙන බොජුන් වළඳුලා ඇග සරසනවා. කොහොමද, සුවිද සුනු වලින් ඇග උතුනවා. අත් පා ආදිය මහා කොට සකස් කර ගැනීමට තෙල් ගා මධ්‍යනවා. සුවිද දියෙන් නාහවා. උරහිස් වල මස් වැස්මට මුදුරු වලින් තතුනවා. කැඩිපතින් මුහුණා බලමින් සරසනවා. ඇස් වල අදුන් ගාහවා. මල් පළදුනවා. භාස්තාහරණ දුරනවා. නිස කුඩාමිඩි දුරනවා. විසිනුරු සැරයේ දුරනවා. විසිනුරු බෙහෙන් නළ දුරනවා. කඩු දුරනවා. විසිනුරු කුඩා දුරනවා. විසිනුරු පාවහන් දුරනවා. නළල් පට බඳුනවා. සෙමර මල් විදුනා දුරනවා. මේ ආදි දේවල් වලින් ඇග සරසනවා. (මණ්ඩන විභ්‍යක්තිවාහිනි) මේවායින් වැළැකිලා වාසය කරනවා බුදු රජාත්‍යාන් වහන්සේ ගේ ගුවකයා.

## එකතු වුණෙන් කරන්න තියෙන්නේ වැඩ දෙකයි...

ව්‍යෝ කාලේ නිටපු සමහර ගුමනු බූහ්මණුවරු ගුද්ධාවෙන් දුන් බොජුන් වළඳුලා මේවා කට්‍ය කර කර ඉන්හනවා. රජුන් ගැන, සොරඟන් ගැන, ඇමති වරු ගැන, යුද්ධ ගැන, භය ගැන, ආහාර පාන ගැන, ස්ථීරන් ගැන, පුරුෂයින් ගැන, නළ නිලයන් ගැන, කුමාර කුමාරකාවන් ගැන, වළන් හඳුන තැන වේචිව දේවල්, නාහ තොටේ වේචිව දේවල්, ලෝකේ ගැන, මුහුදු කැම ගැන, කට්‍ය කරකර ඉන්හනවා කියනවා. බුදු රජාත්‍යාන් වහන්සේ ගේ ගුවකයන් විහෙම නශ, බුදු රජාත්‍යාන් වහන්සේ ගුවකයන් ට කොහොමද උපදෙක් දිලා තියෙන්නේ. (සන්නිපතිතාන් වෝ හික්කාවේ ද්වා කරනිය ධම්මිවා කට්‍ය අරයේ වා තුණ්නිහාවෝ) “පින්වත් මහනුවි, වික් වූ විට කරුණු දෙකක් කරන්න. ධර්මය කට්‍ය කරන්න. විහෙමත් නැත්ත්ත් ආර්ය වූ තිශ්චඩිතාවයෙන් ඉන්න. (භාවනාවක් කරන්න)”

## පුලුවන් නම් ලිභාගන්න ගැවේ...

ව්‍යෝ කාලේ නිටපු තවන් ගුමනු බූහ්මණුවරු මොකද කරන්නේ ගුද්ධාවෙන් දෙන දාහේ වළඳුලා බණ වුටුටක් ඉගෙන ගෙන වාද කරනවා. “තමුසේ දැන්නේ සික දා? මම දැන්නේ මේක ඕය ධර්මය සිහොම කිවිවට වරුද්ව කිවිවේ. සික සිහොම නොවෙයි කියන්නේ. මං කිවිව වික ද ඉස්සර වෙලා කිවිවේ. ඉස්සර වෙලා කියපු වික පස්සේ නැතෙයි කියනවා. මං දැන් ඉතින් පටලවලා තියෙන්නේ. මං දැන් වාදේ පටන් ගත්තා. පුලුවන් නං ලිභා ගන්න” කියලු වාද

කරනවාලු. බුදු රජාණන් වහන්සේ ගේ ග්‍රාවකයෝ වික් වුණාම විහෙම වාද කරන්නේ නෑ. වීයින් වැපුකි වාසය කරනවා.

### පංගල තැපැල් සේවයන් කරලා...

ඊළගට සමහර ඉමණ බුහ්මණවරු ඉන්නවා වික වික්කෙනාගේ පත්‍රිවිධ පත්‍රත් විහාර මෙහාර අරගන යනවා. විහෙම කරන්නේ නෑ කියනවා බුදු රජාණන් වහන්සේ ගේ ග්‍රාවකයා.

### අපේ හාමුදුරුවේ නම් හර ම ඩේක්ක් !

සමහර ඉමණ බුහ්මණවරු ඉන්නවා ග්‍රුද්ධාවෙන් දුන් බොජුන් වළදලා කුහකකම් කරනවා. මොකක්ද කුහකකම කියන්නේ. ලාභ සත්කාර ඇදගන්න වාටු බස් කියනවා. “ගිය අවුරුද්දේ නම් හෝනා මහත්තයා මේ වෙනකොට ගෙදර දානේ දුන්නා නේ දා මේ කාලේ කොහොමද කුමුදුර සරට නැද්ද? ඒ කාලේ මේ වෙන කොට අම් හමුබ වුණා. දැන් අම් හැදෙන්නේ නැද්ද ගස් වල?” විතකොට කබෙන් හර ගෙනල්ල දෙනවතේ. එච්ච තමයි කියන්නේ කුහකකම් කියලා. ඊළගට පොකි දුරුවේ අවහම “වින්න බඩා” කියලා වඩා ගන්නවා. ඒකට පහදිනවා. “අපේ අපේ හාමුදුරුවේ අපේ ප්‍රතාව, දුවව වඩා ගත්තා.” ඒවායින් තමයි ප්‍රතාව හොයන්නේ. මේවාගෙන් වැපුකි සිටිනවා බුදු රජාණන් වහන්සේ ගේ ග්‍රාවකයා.

### රේදි මීයෙ කිඩා ම වෙන්නේ මේකයි...

ඊළගට නිටපු සමහර ඉමණ බුහ්මණවරු ග්‍රුද්ධාවෙන් දීප බොජුන් වළදලා ගාස්තු කියනවා. (සාස්තර) අංග ගාස්තු, නිමිති ගාස්තු, උල්කාපාත ගාස්තු, සිතින එලා එල, ලක්ෂණ ගාස්තු, මුෂිකා වින්න විද්‍යාව, රේදි මීයෙ කිඩාම ඒ රේදි කිඳි අරගෙන යනවා. බලලා මේක අපලයි කියනවා. (දැනුත් තිබිඩා නම් තමයි අගේ....) අග්නිගෝම, අංග විද්‍යා, වාස්තු විද්‍යා, සීම විද්‍යා, තුන විද්‍යා, සර්ප වෙදකම, මියන් කැවහම තියන වෙදකම, සික්කොම තියන වෙද හෙද කම් රික කරනවා. බුදු රජාණන් වහන්සේගේ ග්‍රාවකයෝ ඒවා කරන්නේ නෑ කියනවා.

### අරක තිබිබොත් හොඳයි. මේක තිබිබොත් හොඳ නෑ...

සමහර අය ග්‍රුද්ධාවෙන් දෙන බොජුන් වළදලා වික වික ඒවාගේ ඉණ අගුණ ලබතු කියනවා. “අසවල් මැණික තිබිබොත් තමයි පාඨ

ලංබෙන්නේ අසවල් මතෙනික තිබුණෙන් මූසලයි. අසවල් විදිහට මුහුණ තිබුණෙන් සිරියාවයි” කියනවා. “නැත්තම් මූසලයි” කියනවා. ඊළගට වික වික බකුණු කියනවා. දුරුවෝ ගැන, සතුන් ගැන, කඩු ගැන, කියලා මිත්‍යාපිතයෙන් පිටත් වෙනවා. නමුත් බුදු රජාණන් වහන්සේ ගේ ග්‍රාවකයන් මිත්‍යා ආපීවය අත්හරදා වාසය කරනවා.

### තිරසන් විද්‍යාව කියන්නේ මේවට නමයි...

ඊළගට ගුද්ධාවෙන් දෙන දානේ වැපදු ඒ කාලේ සමහර ගුමත් බුන්මත්තාවරු නැකැත් බලුලා තියෙනවා. අසවල් නැකතට වැඩ පටන් ගත්තෙන් මෙහෙම වෙනවා. අසවල් නැකතට පටන් ගත්තෙන් යුද්දේ දිනනවා. අසවල් නැකතට පටන් ගත්තේ රැඹුරුවන්ට හරියනවා. කිය කියා විරස්ථීන විද්‍යාවෙන් (තිරසන් විද්‍යාවෙන්) කළේ ගෙවනවා. විසින් වැපැකිලා පිටත් වීම සිලය යි.

තවත් සමහර පැවැදි වෙලා කරනවා අසවල් කාලෙට සුර්ය ගුහනුය වෙනවා. අසවල් කාලෙට වන්දුගුහනුය වෙනවා. අසවල් කාලෙට මේ දෙදෙනා නිසි මගින් යනවා. අසවල් කාලෙට මේ දෙදෙනා පටලවා ගන්නවා. අසවල් කාලෙට භූමිකම්පා ඇති වෙනවා. අසවල් කාලෙට උල්කාපාත ඇති වෙනවා. අසවල් කාලෙට නැකත් තරු උඩ වෙනවා. බහිනවා. ඒ නිසා මේ මේ අපල සිද්ධ වෙනවා කියලා විස්තර කියලා පිටත් වෙනවා. එකට කියනවා මිත්‍යා ආපීවය. මෙහි මිත්‍යා ආපීව රාජීයක් තියෙනවා. ඊළගට සමහර කෙනෙක් මේ කාලෙට පායනවා. මේ කාලෙට වැසි විසිනවා. මේ කාලෙට දියුණු වෙනවා. මේවා කියලා පිටත් වෙනවා. සමහර අවාහ විවාහ සඳහා නැකත් හඳුලා දෙනවා. අමු සමීයන් වික්වෙන නැකත් හඳුලා දෙනවා. වෙන් වෙන්න හඳුලා දෙනවා. පේන කියනවා. මේ වගේ මිත්‍යා ආපීවයෙන් පිටත් වෙනවා. බුදු රජාණන් වහන්සේ මිත්‍යා ආපීව රාජීයක් දේශනා කරනවා.

### ඖටුනු පළන් රපේකු වගෙයි...

තපාගත ග්‍රාවකය මේවා මොනවත් කරන්නේ නං. කේවිඩි මේ ආකාරයට හික්ෂුව සීල සම්පන්න වෙලා අසංවරකම්න් ඇති වෙන කිසිදු බධාවක් භයක් ඇති වෙන්න නොදී සංවර්ධ වාසය කරනවා. එක මේ වගේ කියනවා. ඖටුනු පළන් රපේකු සතුරු කරදා නැතුව සතුරින් වාසය කරනවා වගෙයි කියනවා සීලයෙන් සම්ප්‍රේණ වෙවිව හික්ෂුව විසින් බඛන සතුර. හික්ෂුව ඒ වගේ සීල සංවරයෙන් යුතු

නිසා තමන් තුළ අසංවරකම්න් ඇති වෙන වික අනතුරක්වත් දකින්නේ නය. මේ නිසා සීල සම්පත්තියෙන් යුත්ත වෙලා බොහෝම සතුට වෙලා මේ සීලයෙන් (සේ ඉමිනා අරයෙන සීලක්බන්ධීන සම්න්තාගතෝ) ආරිය සීලස්කන්ධීයෙන් යුත්තව වාසය කරනවා.

(ඉඩ කේවඩි හික්බූ) කේවඩි, හික්ෂුව (වක්බූනා රැපං දිස්වා) ඇගහන් රැපය දැකළා (න නිමිත්තග්ගාහි හෝති භාභ්‍යසද්ධිපත්තග්ගාහි හෝති) නිමිති ගන්නේ නය අනු කොටසක්වත් ගන්නේ නය. (යත්වාධිකරණමේත් වක්බූන්දියා අසංව්‍යතා විහරා තා අනිජ්‍යා දැළඹනස්සා පාපකා අකුසලා ධම්මා අත්වාස්සාවයුත්) ඇල්ල ගැටීම ඇති වෙනව ද ඇයි අසංවරව වාසය කිරීමෙන් මේ අසංවරකම්න් තොරව (තස්ස සංවරාය පටිජ්ධනි) ඇස සංවර කර ගන්න පෙපුහෙනවා. (රක්බනි වක්බූන්දියා) ඇස නැමති ඉන්දිය රැක ගන්නවා. (වක්බූන්දියේ සංවරා ආපජ්ජනි) ඇස නැමති ඉන්දිය සංවර කර ගැනීමට පැමිණෙනවා.

### හොඳ සිති නුවණකිනුත් යුත්ත වෙන්න ඕනෑම.

දැන් මේ ග්‍රාවකයා සීලයෙන් සංවර වෙලා අසස, කතා, නාසය, දීව, කය, මහස යහ මේ භය සංවර කර ගන්නව. විය තමයි ඉන්දිය සංවරය. බුද රජාත්‍යන් වහන්සේ වදාලේ හික්ෂුව ඉස්සර වෙලා ම ඇති කරගන්නේ මොකක් දී? ආරිය වූ සීල සංවරය. රේඛගට ඇති කර ගන්නේ ආරිය වූ ඉන්දිය සංවරය. රේඛගට වියා මොකද කරන්නේ සතිසම්පත්‍රක්ෂායෙන් වාසය කරනවා. (අනිජ්‍යකන්නේ පටිජ්ජකන්නේ සම්පත්‍රනකාර හෝති) ඉදිරියට යහ විටත් සිති නුවණින් වාසය කරනවා. පසුපසට වින විටත් සිති නුවණින් වාසය කරනවා. (අලෝකිතේ විලෝකිතේ සම්පත්‍රනකාර හෝති) වට පිට භාත් පස බලදේදී සිති නුවණින් වාසය කරනවා. (සම්මිණ්දිතේ පසාරනේ සම්පත්‍රනකාර හෝති) අන පය හකුලදේදී දිගහරදේදී සිති නුවණින් වාසය කරනවා. (සංකාටිපත්ත විවර බාරණේ සම්පත්‍රනකාර හෝති) සිවිරු පාතු පරිහරණය කරදේදී සිති නුවණින් වාසය කරනවා. (අසිතේ පිතේ කායිතේ සායිතේ සම්පත්‍රනකාර හෝති) දානේ විෂ්දේෂී, රසි විදිදේෂී, පාහය කරදේදී හරම තිස්සේම සිති නුවණින් වාසය කරනවා. (උච්චාව පස්සාර කම්මේ සම්පත්‍රනකාර හෝති) වැසිකිලි ගිය ගමන් සිති නුවණින් වාසය කරනවා. මේ මොකක් ද කෙරෙන්නේ කියලා. (ගනේ දිතේ නිසින්නේ සුන්නේ ජාගරතේ භායිතේ තුන්ගිහාවේ සම්පත්‍රනකාර හෝති) යහ වින කළුති, හිඳින කළුති, නිදින කළුති, ඇහැරගෙන ඉන්න විට, කට්ට බස් කරන

විට, නිශ්චල්ව ඉන්න විට, නුවතින් යුත්තව වාසය කරනවා. මේක තමයි ඒ නිශ්චල්වගේ සති සම්පර්කයේදීය. සිහි නුවතින් යුත්තව වාසය කිරීම.

## සතුටුව ලද දෙයකින් සුව සේ නිද....

ඊපූගට ලද දෙයින් සතුටු වන ආකාරය. (ඉඩ කේවඩිඩ නිශ්චා) බුද්ධ ගාසනයේ මහතා වුන නිශ්චාව (සංඛ්‍යාච්‍යා හෝත්තා කාය පර්හරයේන විවරේන) ඇග දැව්ට ගන්න සිවුරක් ලැබුණු ම පස්සේ එෂෙන් සතුටු වෙනවා. (කුවිව් පර්හාරයේන පිණ්ධිපාතේන) කුසට පිරිමැහෙන ආහාරයෙන් සතුටු වෙනවා. (සේ දේනවා පක්කමති සාමාජියේ ව පක්කමති සෙයින්පාප සේවඩිඩ පක්ච සතුනෝ) එක හරියට කුරුල්ලෙක් වගේ කියනවා. කුරුල්ලට තියෙනවා බරක්. ඒ බර තමයි පියාපත් බර. මේ කුරුල්ලට තියෙන පියාපත් බර වගේ නිශ්චාවට තියෙන්නෙන් පාතු සිවුරු බර විතරයි.

එෂෙනිශ්චාවට ගමනක් යනකාට ගන්න තියෙන්නේ පාතුත් සිවුරත් විතරයි. ව්‍යුවරයි වියාට තියෙන බර. කයට පිරිමැහෙන සිවුරකින් සතුටු වෙනවා. කුසට පිරිමැහෙන ආහාරයෙන් සතුටු වෙනවා. මේ විද්‍යාත්‍ර ලද දෙයින් සතුටු වෙලා වාසය කරනවා.

## ධර්මයේ සංඝ ම ඉලක්කය කරා...

ඩුඟ රජාණාත් වහන්සේ වදාලා, කේවඩිඩ මෙන්න මේ විද්‍යාත්‍ර ගාසනේ නිශ්චාව ආරිය සීලයෙන් යුත්ත වෙලා ආරිය ඉන්දෝයෙන් සංවර වෙලා, ආරිය සතිසම්පර්කයේදීයෙන් යුත්ත වෙලා, ලද දෙයින් සතුටු වෙලා ඡ්‍යෙවත් වෙනවා. ඩුඟ රජාණාත් වහන්සේ මේ හැම විකකට ම ආරිය කියන වචනය යොදාලා තියෙනවා. කේවඩිඩ ආවේ මොකට ද, ඉරුදි ප්‍රාතිහාරය පාල ලාභෝර වැඩි කරගන්නනේ. ඩුඟ රජාණාත් වහන්සේ දේශනා කරනවා එක වැඩික් වෙන්නේ නෑ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. එවා නෙමෙයි වැදගත් වෙන්නේ. අනුගාසනි ප්‍රාතිහාරයේ තමයි වැදගත්කම තියෙන්නේ කියනවා.

මේ අනුගාසනාව නිසා මේ ප්‍රවිතයක පර්වර්තනයක් විශ්තර කරන්නේ, ගිනි ගෙදුරක සාමාන්‍ය ප්‍රවිතයක් ගත කළ කෙනා විනෝද වෙවි කකා බිඳී සැහැල්ලුවෙන් හිටපු කෙනෙක් නේ. බලන්න ධර්මයට ආවට පස්සේ කොයිතරම් පර්වර්තනයක් වියාගේ ප්‍රවිතයට වෙනව දි?

## දැන් ඉතින් නුදේකලා වෙලා භාවනා කරන්න ඕනෑ...

ආර්ය සීලයෙන් යුත්ත වෙලා, ආර්ය ඉන්දය සංවරයෙන් යුත්ත වෙලා, ආර්ය සම්පූර්ණයෙන් යුත්ත වෙලා මේ නික්ෂ්මව ආරණ්‍යයේ වාසය කරනවා. මේ ප්‍රහුණුව ලබාගෙන තමයි ගස් මුළු වල, ගල් ගුහාවල, කඳ අතරේ, තිරි ගුහාවල, සොහොන් වල, ව්‍යිපි මහනේ පිදුරු කුටි වල, ජනය නො ගැවසෙන හිස් තැන් වල දැනෙන් පස්සේ කය සෘජු කරගෙන ප්‍රාග්‍රහක් බැඟෙන වාසි වෙනවා. දැන් ව්‍යු නික්ෂ්මවට තියෙනවා වැඩික් කරන්න. මොකක්ද අවිද්‍යාව මැබිලන්න (ප්‍රහාණය කරන්න.) තියෙනවා.

## මෙන්න යෝධයෝ පස් දැනෙක් එනවා...

අවිද්‍යාව පෝෂණය වෙන්නේ මොකන් දී අවිද්‍යාව පෝෂණය වන ආහාරය මොකක් දී පාව නිවරණ. දැන් පාව නිවරණ මධ්‍ය ගන්නයි සුදුනම් වෙන්නේ. වීකර සුදුස්සෙක් වෙන්න නම් වන පිළිවෙළක් තියෙනවා. අවිද්‍යාවෙන් තොරව කාමච්ඡල්දයට හිත යන්න නොදී වාසය කරනවා. තරහ හිතට ගන්නේ නැතිව වාසය කරනවා. සියලු ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පිව වාසය කරනවා. ව්‍යාපාද නිවරණ මධ්‍යිනවා. හිත පිරිසිදු කරගන්නවා. රීනමිද්දය දුරු කිරීමට ආලෝක සංයුත්ව වෙනවා. ද්‍රව්‍ය විශේෂ විශේෂ ගැන හැම නිස්සේම නිතනවා. රීන මිද්දය දුරු වෙනවා. උද්දව්‍ය කුකුකුවිවය ඇති නොවෙන්න සිත සංසිද්ධා ගන්නවා. විවිධිවිෂාවෙන් තොරව වාසය කරනවා. මේක තමයි නිවැරදි මල්ගය කියලා ගුද්ධාවෙන් වාසය කරනවා. පාව නිවරණයෙන් සිත නිදහස් කර ගන්නවා. බුදු රජාණන් වහන්සේ කොසි තරමි ලස්සනට කේවඩිව විස්තර කරල දෙන්න ඇද්දා?

## තාය ගෙවලා ලබන සතුව...

ඉතින් කේවඩිව කියනවා මේ විද්‍යාව. මනුෂයයෙක් තායක් ගන්නවා. තායක් අරගෙන ව්‍යාපාරයක් කරලා ලාභන් තියෙනවා. පරණා තාය ගෙවිවා. ගෙවන කොට ලාභේ ඉතිරි වෙනවා. අන්න ව්‍යාප්‍ර සියනවා තමන් තුළ නිවරණ නැති වෙනකොට තමන් ට මහා සතුවක් ඇති වෙනවා. තායක් අරගත්තු කෙනා තාය ගෙවලා අතිරේක ලාභයක් ලබල සතුව වෙනවා විශේෂ.

## මෙඩක් සනීප වුණා විශේෂ...

ර්ප්‍රාග්‍රහ වීක මේ විශේෂ කියනවා. රෝගයකට පත් වෙලා මෙඩ

වෙලා මහුමැත්‍රයෙක් ඉන්නවා. මෙයාට කිසුම බීම පවා අප්පිරියයි. ඇගෙට පත්‍රාත් නෑ. කාලයක් යනකොට මෙයා මේකෙන් සහිප වෙනවා. කළුන් කිසුම බීම ගත්තා වගේ වියාට පුළුවන් වෙනවා ඇගේ තිබුණා පත්‍ර නැති ගතිය නැති වෙලා යනවා. දැන් මෙයා කළුන් මට කිසුම කන්නත් බැරැටි හිටියා. ඇගෙට් පත්‍ර නැතිව හිටියා. සහිප වුනාට පසු දැන් ඒ ආමාරු මොකුත් නෑ කියලා විය සන්නෝෂ වෙනවා. මේ වගේ සතුටු වෙනවා කියලා කියනවා.

### හිරෙන් නිදහස් වුණෝන්...

ඊප්පාගෙට කෙනෙක් ඉන්නවා හිරෙට අභුවෙවිට බන්ධනාගාර ගත්‍යාන කෙනෙක් පස්සේ කාලෙක ද ගෙවීමකුන් කරන්නේ නැතිව බන්ධනාගාරයෙන් මෙයා නිදහස් වෙනවා. මෙයා කළුපනා කරනවා මගේ දේපල වස්තුවට භාතියක් වුහෙන් නෑ. හිරෙනුත් නිදහස් වෙලා ආවා. අන්න ඒ වගේ කියනවා මේ පංච නිවරණයන්ගෙන් බේරුණාට පස්සේ නිදහස ලබන්නේ. ඒ වගේම තව කෙනෙක් ඉන්නවා දාසියෙක්. ස්වාමියාගෙන් අහන්නේ නැතිව වැඩ කටයුතු කරන්න බෑ. අනුන්ට යටත් වෙලා තමයි ඉන්නේ මෙයාට අවස්ථාවක් ලැබෙනවා මේ ඔක්කොගෙන් ම මිදාලා නිදහස් කටයුතු කරන්න. විතකොට විය ලොකු සතුටික් ලබනවා. අන්න ඒ වගේ කියනවා.

### කාන්තාරයෙන් එනෙර වුණු වගේ...

ඒ වගේ ම බුදු රජාණාන් වහන්සේ තව උපමාවක් කියනවා කාන්තාර ගමනක යෙදෙනවා. කාන්තාර ගමනක් යෙදෙන කොට බයෙන් නෙමෙයි ද යන්න තියෙන්නේ? කරදරයකට පත් වෙයිදී? කුණාවුවකට පත් වෙයි දා කිසුම බීම නැති වෙයි දා කාන්තාරන් එනෙර වුණාට පස්සේ ඒ බය ඉටර වෙනවා. අන්න ඒ වගේ සතුටික් කියනවා ඇති වෙන්නේ.

කේවඩිඩි, නික්ෂුව ණයක් වගේ, රෝගයක් වගේ, බන්ධනාගාරයක් වගේ, ප්‍රස බවක් වගේ, කාන්තාර ගමනක් වගේ, මේ පංච නිවරණ තමන් තුළ තිබෙන තුරුම දැක්සේ පංච නිවරණ වලින් නිදහස් වුණා නැරියේ විය නායෙන් නිදහස් වුණා වගේ. ලෙස් සහිප වුණා වගේ. බන්ධනාගාරයෙන් නිදහස් වුණා. ස්වාධීන මහුමැත්‍රයෙක් වුණා වගේ. ආරක්ෂක තුම්පයකට ආවා වගේ තමයි කියනවා. තමන් තුළ පංච නිවරණ නැතිව තිබෙන බව දැක්න්නේ මෙහෙම පංච නිවරණ දුර කරල වාසය කරන කොට මෙයාගේ හිතට මොකද්ද දැනෙන්නේ? ලොකු සතුටික් ප්‍රේමියක් නට ගන්නවා.

## මින්න රික රික හිත සමාධිගත වෙනවා...

(ප්‍රීති කායෝ මහස්ස පස්සම්හති) ප්‍රීතිය ඇති වුණාම කය සැහැල්ලු වෙනවා. (පස්සද්ධ කායෝ සූඩ් වේද්දති) කය සැහැල්ලු වුණාම සැපත් වේදිනවා. (සුඩ්හෙන් වින්තාං සමාධියනි) සැප ඇති වුණාට පස්සේ විත්ත සමාධියක් ඇති වේ. රිට පස්සේ මොකද කරන්නේ (විවිච්චිත කාමේනි විවිච්ච අකුසල්හේ දිම්මෙනි සවිතක්කං සවිතවාරු විවේකං ප්‍රීති සූඩ් පැයිමං සඩාන් උපසම්පූර්ශ වහරති) කාමයන්ගෙන් තොරව, අකුසලයන්ගෙන් තොරව, විතක්ක විවාරයන් සහිත, ප්‍රීතියෙන් හටගත් සැප ඇති පළවෙනි ධිජාතය ලබාගෙන වාසය කරනවා. ඒ පළවෙනි ධිජාතය බුම ඇති කරගත්තා සතුට ඒ ධිගාතය තුළ ඇති කරගත්තා වින්දුනය මස්සනට විස්තර කරනවා.

## මුළු සිරුර පුරාම පැනුරනේ ප්‍රීතිය මෙන්න මේ වගේ...

ඩුඟ රජාණන් වහන්සේ ගේ කාලේ තිබිලා තියෙනවා මිනිස්සූ නාවන මිනිස්සූ ඒ අතවැසි නාරහතයකට නාන සූත්‍ර දාලා ඒ කාලේත් තිබිලා තියෙනවා නාන සූත්‍ර ප්‍රාතියක්. වතුර ඉහ ඉහා නාන සූත්‍ර පිඩු කරන කොට ඒ වතුර රික ඒ නාන සූත්‍ර රිකට උරා ගන්නවා. උරා ගත්තරි පස්සේ සැම තැනකම ඒ සූත්‍ර පිඩ වතුරෙන් තෙත් වෙනවා. ඇතුළත පිටත වතුරෙන් පිරෙනවා. නමුත් ඒ දිය වැඩිරෙන්නේ නෑ. උරාගෙන තියෙන නිසා වැඩිරෙන්නේ නෑ. මේ වගේ තියනවා පළවෙනි ධිගාතයෙන් වාසය කරන කෙනාගේ කය විවේකයෙන් ප්‍රීතියෙන් තෙමනවා. කය මුලුල්ලේ ම තෙමනවා. මුළු කය ම ස්පර්ශ කරනවා. ඕහුගේ මුළු ගරුරය ම විවේකයෙන් හට ගත් ප්‍රීති සූඩයෙන් සම්පූර්ණ සූවපත් ව වාසය කරනව තියනවා. විතකොට වාසය කළේ විතක්ක විවාර ප්‍රීති සූඩ ව්‍යාකුතා ඇති පළවෙනි ධිගාතයෙන් වාසය කරලා සතුව වෙනවා. මේක අයිති වන්නේ වියාගේ සමාධියටයි. උන් උක්කා හේද සීලය තුළ ඉදාලා කොට්ටර දියුතු කර ගන්නවා උ? සමාධියට දියුතු කර ගන්නවා.

## විතක්ක විවාර සන්සිඳුවන්නට පුරුදු වෙන්නත් ඕනෑ..

ඊපූගට ඩුඟ රජාණන් වහන්සේ දේශනා කරනවා, කේවඩිඩ හික්ෂුව විතක්ක විවාර සන්සිඳුවලා, ආධ්‍යාත්මික පැහැදිලිමෙන් යුතුව විකාර නාවයෙන් යුතුව, විතක්ක විවාර රහිත වූ, සමාධියෙන් හට ගත් ප්‍රීති සූඩය ඇතුව දෙවෙනි ධිගාතයේ සමාධියටයි. උන් උක්කා හේද සීලය තුළ ඉදාලා කොට්ටර දියුතු කර ගන්නවා උ? සමාධියට දියුතු කර ගන්නවා.

## සිසිල් ජලයෙන් නැහැවුණු වගේ....

වතුර විලක් තියෙනවා වතුර විලේ දොරටු හතරෙන් වික දොරටුවකින් වත් වතු එහිනේ නඩ. වතුර ගලන්න දොරටුවක් නඩ. වැස්ස වහින්නේ නඩ. මේ විලට වතුර උනන්නේ ඇතුළේ තියෙන උල්පත් වලින්. උල්පත් වලින් වතුර උන උනා විල සිසිල් කරනවා. බලන්න මේ උපමා වලින් හොඳට තේරුම් ගන්න පුළුවන් සමාධියේ ස්වභාවය. වතුර උන උනා විල සිසිල් කරනවා. සිතල වතුරෙන් නො ගැවුන තැනක් නඩ ඒ විලේ.

එ් වගේ තමයි කියනවා හික්ෂුව මේ සමාධියෙන් හට ගන් ප්‍රීති සුඩායෙන් ඉහ්නකාට සමාධිය තුළින් ම සනුට ඇති වෙනවා කියනවා. අර උල්පතින් වතුර උනලා විලේ වතුර සිසිල් කරනව වගේ සමාධිය තුළින් ම මෙයා සිසිල් කරනවා. සමාධි ප්‍රීති සුඩ ස්පර්ශ නො වුන තැනක් මෙයාගේ කශයේ හොඳ ගන්න නඩ කියනවා. එ් තරම් සමාධියකින් ප්‍රීතියකින් මේ කය සිතල කරනවා කියනවා. මෙන්න මේකත් වියාගේ සමාධිය යි.

## ර්ලගට ප්‍රීතියට ඇලෙන්නේ නැතුව මුන්න ඕහෝ...

ර්ලගට තුන් වෙති කරනු තමයි මෙයා පුරුදු කරනවා ප්‍රීතියට ඇලෙන්නේ නැතිව ඉහ්න. ප්‍රීතිය අනිත්‍ය වශයෙන් බිලලා ප්‍රීතියට ඇලෙන්නේ නැතිව ඉහ්නේ දෙවැනි දිනානු උපදාවා ගත්තට පස්සේ දෙවැනි දිනානෙහේ පස්සේ ප්‍රීතියට නො ඇඟි ඉහ්න පුරුදු කරනවා. පුරුදු කළාට පස්සේ මොකද කරන්නේ. උපේක්ෂාවෙන් සිභායෙන් තුවනින් ඉහ්නවා. නැබැයි කිහින් සැපක් විදිනවා. මේකට තමයි කියන්නේ ආර්යයන් වහන්සේලා උපේක්ෂා සහගත සැප සේ වාසය කිරීම කියලා. ප්‍රීති රහිත සැප සේ තමන්ගේ සිත කය දෙක සතුටට පත් කර කර ප්‍රීති රහිත සැපයෙන් මුළු කයයි සිතයි තෙත් කරමින් වාසය කරනවා.

## නොල්ම් විලේ නොල්ම් මල් ...

එ්ක මේ වගේ කියනවා. නොල්ම් මලක් හෝ සුදු නොල්මක් හෝ නිල් මානෙල් මලක් හෝ වතුරේ හැඳිලා වතුරේ වැඩිලා නමුත් වතුරෙන් උඩිට ඇවිල්ලා නැත්නම් එ්ක වතුරෙම තියෙනවා නම් එ්ක සම්පූර්ණයෙන් ම වතුරෙන් වැහිලා නැද්ද? වතුරෙන් සුදු නොල්ම් පොහාටුව ම තෙම්ලා තියෙන්නේ. මෙන්න මේ වගේ කියනවා මෙයාගේ ගේරය ප්‍රීතිය රහිත වූ සැපයෙන් තෙම්ලා තියෙන්නේ. කය

පූරා ප්‍රීතිය රහිත සැපය පත්‍රදෙවාගෙන තුන්වෙති ධ්‍යාහායෙන් වාසය කරනවා.

### මෙන්න හතරවෙති ධ්‍යාහාය...

රේඛ පස්සේ මෙයාට සැප තියනවා. සැපයටත් ඇලෙන්නේ නඡ, සැපයත් අත්හරනවා. දුකත් අත්හරනවා. සොමිනස, දොමිනස අතහරනවා. හිත උපේක්ෂාවට පත් වෙනවා. උපේක්ෂාවට පත් වෙලා සමාධිය ගැසුරු වෙනවා. ප්‍රීතිය සැපය තුළ මෙයා නැවතිලා නඡ. හිත බලවත් උපේක්ෂාවට පත් වෙලා හතර වෙති ධ්‍යාහාය උපද්‍රවාගෙන වාසය කරනවා.

ඩුඩු රජාණත් වහන්සේ පෙන්වා දෙනවා මෙයා පිරිසිදු සිතින් හතරවෙති ධ්‍යාහාය උපද්‍රවාගෙන වාසය කරනවා. එක මේ වගේ කියනවා.

### සුදු ඇදුම්න් ගෙ සරසා...

කේව්ධිඩ මනුෂ්‍යයෙක් මුළු ගරීරය ම සුදු වස්තුගකින් ඔතාගෙන ඉන්නවා. සුදු වස්තුයෙන් ආවරණය නො වුනු තැනක් නැති වෙනවා. අවරණය නො වුනු තැනක් නැති වෙන්න මුළු ගරීරය ම සුදු වස්තුගකින් වසාගෙන ඉන්නවා වගේ කියනවා. මේ හික්ෂුව පිරිසිදු සිතින් උපේක්ෂාව පත්‍රදෙවාගෙන වාසය කරන්නේ විහෙමයි කියනවා. (සේ ඉමමේව කායෝ පරිසුද්ධේෂීන වෙනසා පරියෝගාතේන විරත්වා නිසින්නේ නොති) මෙයා වැඩි වෙලා ඉන්නේ පිරිසිදු සිතින් මුළු කය පුරා ම උපේක්ෂාව පත්‍රදෙවාගෙන කියනවා. මේ විදිහට වාසය කරන කොට සැපයත් ප්‍රහාණය කරලා දුකත් ප්‍රහාණය කරලා උපේක්ෂා පරිගුද්ධියෙන් යුතුව හතරවෙති ධ්‍යාහාය උපද්‍රවාගෙන වාසය කරනවා.

### හිත මඟු වෙලා... අවබෝධයට සුදුසුයි.

දැන් හතරවෙති ධ්‍යාහාය උපද්‍රවාගෙන වාසය කරන කොට කේව්ධිඩ කියනවා කේව්ධිඩ හික්ෂුව මේ විදිහට ධ්‍යාහා උපද්‍රවාගෙන කරන කොට වියාගේ හිතේ උපක්ලේෂ බැහැර වෙනවා. කිලුවු ගතිය දුරට වෙනවා. සිත මඟු වෙනවා. කම්මනිය වෙනවා. එ කියන්නේ හිත සින්ම දෙයකට ගොඳවන්න පුළුවන් වෙන විදිහට සකස් වෙනවා. (දිනේ) කියලා කියන්නේ හිත ස්විර්ව පවතිනවා. (අන්ක්ස්ප්ලත්තේ) කිසිම දේකට නො සේල්වෙන ස්වහාවය හෙතා හඩ ගැහුවත් එ හඩ අරමුණ ගන්නේ නැති මට්ටමට පත් වෙනවා. පත් කරගෙන (ක්‍රානු දස්සනාය වත්තං අහිතිහරති.) ක්‍රානු ද්රාගනාය පිතිස හිත හදා

ගන්නවා. කුදානා දුර්ගනය කියලා කියන්නේ මෙයයි. මේ කය (රැකී වාතුම්පානුත්තිකා) මාතාපෙන්තිකස්මලටා සිදනකුම්මාසූපවයෝ අනිව්‍යව්‍යිපාදන පරිමද්දනහෙද නවිද්ධිඛාන්ධම්මා ඉදාව පත මේ වික්‍යුතානාං විත්ත් සිනා විත්ත් පටිබඳ්ධත්ති) කුදානා දුර්ගනය කියලා මෙතන කියන්නේ මේ අනිත්‍ය වූ සතර මහා බැංශන්ගෙන් හරිගත්තු මේ කයත් විය මෙන්ම දකිනවා වික්‍යුතානාං අනිත්‍ය කය හා ප්‍රතිබඳ්ධවයි. වික්‍යුතානායේ ත්‍රියාකාරීත්වය තියෙන්නේ කියලා දකිනවා.

### මැණිකක් අනුලෙ නුලක්...

ඒක මේ වගේ කියනවා. උස්සන වෙටරොඩ් මැණිකක් තියෙනවා. විහාට මෙහාට ඇතුළ ජේන මැණිකක් තියෙනවා. ඒක මැදේදෙන් නුලක් අමුණාලා තියෙනවා. රතු පාට හෝ නිල් පාට හෝ රත්වන් පාට හෝ නුලක් අමුණාලා තියෙනවා. ඇස් ඇති පුරුෂයෙක් මැණික ගත්තම වියාට මැණිකත් ජේනවා. මැණික අස්සේ තියෙන නුලක් ජේනවා. අන්න ඒ වගේ කියනවා කුදානා උස්සනය ලැබේම.කොහොමද වියාට කයත් තියම ආකාරයෙන් දකින්නත් පුළුවන්. වික්‍යුතානායේ ත්‍රියාකාරීත්වයත් නියම ආකාරයට දකින්න පුළුවන්. අන්න ඒ දැක්ම අයිති වෙන්නේ වියාගේ ප්‍රයුෂාවයි. කයේ තියම ස්වහාවයත් වික්‍යුතානායේ නියම ස්වහාවයත් අයිති වෙන්නේ මොකටද ප්‍රයුෂාවයි.

### තනා කොළ ගහකින් ගොබල අඟලු ගත්තා වගේ...

විහෙම දැක්කට පස්සේ (මනේමය කායා අනිනිම්මින්නාය විත්තං අනිනිහරිති අනිනින්නාමේනි) මහෝ කය මෙහෙන් විළියට ගත්ත තින සකස් කරගත්තවා කියනවා. ඒක මේ වගේ කියනවා. බුදු රජානාන් වහන්සේ ශිති කෙනෙකුට උගහන්වන්නේ තනා කොළ ගහකින් ගොබය ඇඳලා ගත්තවා වගේ, කොපවකින් කඩුව ඇඳලා ගත්තවා වගේ, පෙටිරියකින් සර්පයෙක් විළියට ඇඳලා ගත්තවා වගේ කියනවා. මේ ගැරීරයෙන් මේ මනේකය ඇඳලා ගත්තේ. මනේකය විළියට ගත්තට පස්සේ (සේ ඉමං හා කායා අක්‍යුතුං කායා අනිනිම්මනාති) මේ කයෙන් මනේකය විළියට අරගෙන වෙන කයක් මවන්න පුළුවන්. (රැකීම මනේමය සඩ්බිං ගංපවිවිංඡ අනිනික්‍යුතාය) සියලු අග පසග තියෙන ඕන කෙනෙකුට අල්ලන්න පුළුවන්. ගැරීරයක් මවනවා. මෙක කරන්නත් ප්‍රයුෂාවන්. (ඉඩම්පස්ස හෝති පක්‍යුතාය) මෙක අයිති වෙන්නේ ප්‍රයුෂාවට. විතකාට කයයි, වික්‍යුතානායි සම්බන්ධ වෙලා තියෙන ආකාරය මැණික අස්සේ නුල යනවා වගේ ඒක කුදානා දුර්ගතාය.

## දැන් ඉතින් ඉරුධි ප්‍රාතිභාරයය පාන්න පුළුවන්...

ඊපූගට බුදු රජාණන් වහන්සේ වදාලා, මේ විදිහට හිත කර්මතාය වුණාට පස්සේ වියාට පුළුවන් මහෝකාය මවන්නත් හොයෙක් ඉරුධි ප්‍රාතිභාරයය පාන්නත් පුළුවන්. විස්කේනෙක් වගේ ඉදාලා බොහෝ දෙනෙක් ඉන්නවා වගේ පෙනෙන්න, බොහෝ දෙනෙක් වික් කෙනෙක් වගේ පෙන්නන්න පුළුවන්, සිනෑම තැනක් පසාරු කරගෙන යන්න පුළුවන්. ආකාසේ ගමන් කරන්න පුළුවන්. පොලොවේ නිමිදෙන්න පුළුවන්, ජලයේ සක්මන් කරන්න පුළුවන්, ඉරුධිමත් හිරු සඳ දෙක ඉරුධිමය වශයෙන් ස්ථරීය කරන්න පුළුවන්, බිඡ මොව දක්වා මේ කය වස්ගයේ පවත්වන්න පුළුවන්.

## කැමති කැමති විදිහට වළන් හඳන්න...

බුදු රජාණන් වහන්සේ වදාලා ව්‍යික මේ වගේ කියලා. දක්ෂ කුණිල් කාරයෙක් ඉන්නවා, වියා මැටි වල පදම දැන්නවා නම් වලං හඳවන තුමය දැන්නවා නම්, වියාට සිනේ නම් වික වික නැඩියෙන් වලං හඳන්න බැරදි? අන්න ව්‍යු වගේ කියනවා ඉරුධි ප්‍රාතිභාරයය.

## දෙවියේ කතා කරන දේන් අහනවා...

ව්‍යු වගේ ම ඇත්දත් කැටයම් කරන්න පුළුවන් මතුෂකකුට ඇත්දත් ලැබුණාම සින සින ආකාරයට ඇත් දිනින් කැටයම් කරනවා. ව්‍යු වගේ රත්තරන් අමින කෙනෙකට රත්තරන් ලැබුණාට පස්සේ රත්තරන් බඩු හඳුනව වගේ මේ ඉරුධි ප්‍රාතිභාරයය දැක්වීමේ නුවත්. ඊපූගට බුදු රජාණන් වහන්සේ පෙන්වා දෙනවා. මේ හික්ෂුවට දැන් හිත හොඳට සකස් වෙලා හින්දා දිව්‍ය ගුවනාය බොගන්න පුළුවන්. සිනෑම තැනක දෙවියේ කතා කරන සිනම දෙයෙක් අහලා ව්‍යික පාරට ම ව්‍යික වෙනස හඳුන ගන්න පුළුවන් කියනවා.

බෙර සඳ්දේදේ හොඳට දැන් කෙනෙක් ගමනක් ගියාට පස්සේ බෙර හඩ ඇතෙනවා. බෙර හඩ ගෙන හොඳට දැන් නිසා දැනගැන්නවා මේක අසවල් බෙර හඩ, මේක අසවල් බෙර හඩ කියලා. සින විකක් වෙන් වෙන වශයෙන් හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ව්‍යු වගේ සින දෙයක් හඳුන ගන්න දිව්‍ය ගුවනාය බො ගන්න පුළුවන් කියනවා.

## අනින් අයගේ සිත දැනගන්න ආස ද?

ඊලගට සිනේ නම් ව්‍යු හික්ෂුවට මේ දේන් කරන්න පුළුවන්

කියනවා. පුද්ගලයන්ගේ, වෙනත් සත්වයන්ගේ සිතේ ස්වභාවය තමන්ගේ සිතින් දැන ගන්නවා. (සාරාගං වා විත්තං සරාගං විත්තන්ති පජාහාති) විත්තරාගං වා විත්තං විත්තරාගං විත්තන්ති පජාහාති (රාග, ද්වේෂ, මෝහ ඇති ව්‍යුතාම දැන ගන්නවා. මෙයාගේ සිත විසිරාල තියෙන්නේ, විසිරාල කියලා දැන ගන්නවා. මෙයාගේ සිත සංසිද්ධා තියෙන්නේ නම් සංසිද්ධා තියෙන්නේ කියලා දැන ගන්නවා. දිභානයක් උපද්‍රවාගෙන නම් දැනගන්නවා. මෙයා තාම දිභාන උපද්‍රවාගෙන නැක කියලත් දැන ගන්නවා. කෙලෙස් රහිත නම් කෙලෙස් රහිතයි කියලා දැන ගන්නවා. ඔක්කොම දැන ගන්න පුළුවන් කියනවා. ඒ තමයි පරංවිත්ත විජාතන කුණුණය.

### මුණේ කැලුල් තියෙනවා නම් ...

ඊළඟට බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා ඒක මේ වගේ කියලා. ඕනෑම මනුෂයයෙකුට පුළුවන් කන්නාඩියක් ලගට ගිහින් බලන්න. කාන්නාඩිය ලගට ගියාම තමන්ගේ ස්වර්ණපය මුත්ත් කැලුල් තියෙනවා නම් අඩු පාඩු තියෙනවා නම් මේ සියලුළු ම මනාකොට පේනවා. මේ වගේ කියනවා අනුන්ගේ ගිත මනාකොට පේනවා.

### කළුන් ගත කළ පීවිත දැකින්නත් පුළුවන්...

ව්‍ය වගේ ම කේවඩිඩ වියාට ඔය විදිහට ගිත පුරුදු කළාර පස්සේ පුබිඩි නිවාස කුණුණය බලන්න පුළුවන් කියනවා. තමන් කළුන් හිටපු ජීවිත ගැන වික පීවිතයක්, ජීවිත දෙකක්, ජීවිත සීයක්, ලක්ෂයක්, කේරියක්, කළුප ගණන් ආපස්සට බලන්න පුළුවන් කියලා කියනවා. අසවල් ලෙසේ මං මේ විදුහටයි ගිටියේ. මගේ නම මෙකයි. මං කැවේ බිවේ මේවා. මං මැරුදෙන් මෙහෙමයි. අසවල් තැන මං ඉපදුනා. මේ විදිහට ඔක්කොම විස්තරය තමන් ට ම බලාගන්න පුළුවන් කියනවා.

බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා ඒක මේ වගේ කියලා. මනුෂයයෙක් ගමක ඉදලා වෙන ගමකට යනවා. ඒ ගමේ ඉදලා තව ගමකට යනවා. දැන් වියාට සිහි කරන්න පුළුවන් මං අර ගමෙන් ඉදලා තියෙනවා. ඒ කාලේ මං අසවල් තැන ගිටියේ. මේවා තමයි කැවේ බිවේ. රිට පස්සේ අපි ගියා අසවල් ගමට පදිංචියට. ගිහිල්ලා ගිටියා. අපට මේවා මේවා කන්න ලබුණා. රිලගට අපි ගියා අසවල් ගමට. ඒ කාලේ උර්හික්ෂයක් තිබුණා. ඒ කාලේ අපි කැවේ මේවා

මේවා, කියලා තමන් ආපු ගමන ගැන මේ මේ විදිහට සැප දුක් විඳුම්න් ආපු ගමනක් ය කියලා තමන් ව තමන් ගැනම දැන ගන්න පුළුවන්. ඒක පුබිධීනිවාසානුස්සති කුණුය.

### දිවයේ ලබන්නන් පුළුවන්...

රේලගට බුදු රජාණන් වහන්සේ විස්තර කර දෙනවා දිඛිඛිවක්ෂූ කුණුය. සිත දියුණු කර ගත්තට පස්සේ මිනිස්සු මැරෙන හැරී බලන්න පුළුවන් වෙනවා. සත්වයන් විත වෙන හැරී දැකින්න පුළුවන්. උපදින හැරී දැකින්න පුළුවන් වෙනවා. ලාමක තැන් වල, උසස් තැන් වල උපදිනවා. මස්සනට කැටටු උපදිනවා. සුගතියේ දුගතියේ උපදිනවා. (යෝ) කම්මුවපගේ සත්තේ පර්තාති) කර්මානුරුපව මේ සත්වයින් උපදින හැරීත්, විත වෙන හැරීත් දැකින්න පුළුවන් වෙනවා. විතකාට වියාට මෙහෙම නිනෙනවා. අනේ මේ හටත් සත්වයෝ ප්‍රවත් වෙලා ඉන්නකම් සිත කය වචනය තත් දෙරින් දුම්වරිතයේ යෙදිලා මිතක්දුම්පික වෙලා ආර්යයන් වහන්සේලාට ගරහලා මරණින් පසු නිරයේ ගනිල්ලා දුක් විදිනවා කියල.

තව කොටසක් ඉන්නවා සුගතියේ ගිහින් ඉපදිලා ඉන්නවා. අනේ මේ අය කාය, මහෝ, විවි සුවරිතයේ යෙදිලා, ආර්යයන් වහන්සේලාට ගරහන්නේ නැතිව සම්මා දැරිධික වෙලා කය බිඳී මරණින් මත සුගතියේ ඉපදින අය දැකින්න ලැබෙනවා. මේ විදිහට සුගති දුගති දෙකේ ඉපදින අය දැකින්න ලැබෙනවා. දිඛිඛිවක්ෂූ කුණුය ලැබූ කෙනාට මේක ම දි ව්‍යුත්පාත කුණුය කියලා කියන්නේ.

### තරිවු නිවසක උඩ්ට ගියෙන්...

වේක මේ වගේ කියලා කියනවා, හතරමං හන්දියක තරිවු නිවාසයක් තියෙනවා. ඒකේ උඩ්ට තරිවුව ගිහිල්ලා පහළ බලනවා. බලන කොට පේනවා සමහර මිනිස්සු ගෙවල් ඇතුළට යනවා. සමහර මිනිස්සු ගෙවල් විමින් විෂියට විනවා. සමහර මග යනවා. සමහර භන්ද වල වාඩි වෙලා ඉන්නව. මෙන්න මේ වගේ සත්වයින් ව දැකිනවා කියනවා.

### වතුරාර්ය සත්ථය කරා...

ඊට පස්සේ බුදු රජාණන් වහන්සේ වදාලා, මේ ගුවකය වතුරාර්ය සත්ථටත් හිත යොමු කරනවා. විය අවබෝධ කරගන්නවා මේක තමසි දුක. මේ තමසි දුක හට ගන්න හෝතු වින කාරණා. මේක

තමයි දුකෙන් නිදහස් වීම කියලා අවබෝධ කරනවා. මේ මාර්ගයෙන් තමයි දුකෙන් නිදහස් වෙන්න තියෙන මාර්ගය, මේවා තමයි ආශ්‍රාව, ආශ්‍රාව හට ගන්නේ මෙහෙමයි. ආශ්‍රාව නිරැද්ද වෙන්නේ මෙහෙමයි, ආශ්‍රාව නිරැද්ද වෙන මාර්ගය මේකයි කියලත් දැන ගන්නවා.

### මෙන්න මේක තමයි අනුශාසනි ප්‍රාතිභාරයය....

දැන් මේ කියපු කුඩානා රික එක එක්කොම අසිති වෙන්නේ ප්‍රයුෂ ස්කන්ධයටයි. බුද රජාතාන් වහන්සේ දේශනා කරනවා කේවඩිඩ ඔන්න ඩික තමයි අනුශාසනි ප්‍රාතිභාරයය. අවබෝධයෙන් ම දි දේශනා කරන්නේ කියලා කියනවා.

කේවඩිඩ වික ද්‍රව්‍යක් මේ වගේ දෙයක් සිදු වුණා. හික්ෂුවකට හිතක් පහළ වුණා. සතර මහා ධාතුන් සම්පූර්ණයෙන් ම නිරැද්ද වෙන්නේ කොහොද කියලා දැන ගන්න. හිතලා මෙයා සමාධිය උයුණු කරගෙන ඉස්සර වෙලා ව්‍යුත්මහාරාජක දිව්‍ය ලෝකයට ගිය. ගිහින් ව්‍යුත්මහාරාජක දෙව්වරු හමුවෙලා ඇතුළුව. “පින්වත් දෙව්යනි, පධ්‍රි, අපෝ, තේපෝ, වායෝ, සතර මහා ධාතුන් නිරැද්ද වෙනන් කොහොදු?” කියලා. දෙව්වරු තිවිවා “අනේ අපි දැන්නේ නං. සතර වරම් දෙව්වරු හමු වෙලා අනන්න” කියනවා.

### සතු දේවීන්දුයා දන්නෙන් තර...

සතර වරම් දෙව්වරු කියනවා “අයුණ්මතුන් වහන්ස, අපි නම් දන්නේ නං. ඒක තවිතිසාවෙන් අහලා බෙලන්න” කියනවා. තවිතිසා දෙව් ලොවට ගිහින් සතු දේවීන්දුයා හමු වෙලා අනනවා. “දේවීන්දුය සතරමහා ධාතු තිරැද්ද වෙන්නේ කොහොද දු?” “අනේ ස්වාමීනි, යාම කියලා දිව්‍ය ලෝකයක් තියෙනවා. විගේ ගිහින් අහලා බෙලන්න කියනවා. විගේ ගිහින් අහනවා “අනේ ස්වාමීනි අපි දන්නේ නං ඒක.” සුයාමා කියලා දිව්‍ය පූතුයෙක් ඉන්නවා විය ලැයට යොමු කරනවා. සුයාමා දිව්‍ය පූතුයා කියනවා “මම දන්නේත් නං. තුසිතයට ගිහින් අහන්න” කියනවා. තුසිතයෙන් ගිහින් ඇතුළුවා ම කියනවා “අපි නම් දන්නේ නං. නොද දිව්‍ය පූතුයෙක් ඉන්නවා සන්තුසිත කියලා, වියා මුණ ගැහිලා බෙලන්න” කියනවා.

### මහා බ්‍රහ්මයාන් නො දන්න කරණු...

විතනට ගියාම “වියාත් දන්නේ නං” කියනවා. මේ විදිහට කෙමෙන් කෙමෙන් බණ ලොව දක්වා යනවා. “අනේ ස්වාමීන් වහන්ස,

අපි නම් දැන්හේ නෑ. මහා බුහ්මයා තමයි ඔය කාරණය දැන්නවා නම් දැන්හේ. ලෝක නිර්මාණය කරපු කෙනා වියා. වියා නම් දැන්නවා ඇති.”

“මහා බුහ්මයා කොහොමද භමු වෙන්හේ?” කියලා අහනවා. වියා ඉන්න තැනක් කියන්න නම් බිං. නමුත් මහා බුහ්මයා පහළ වෙනකොට ආලෝකය ඇති වෙනවා. විතකොට අපි තේරැම් ගන්නවා මහ බුහ්මයා පහළ වෙනවා කියලා. විගෙනම් මම ආපු විකේ මහ බුහ්මයා භමු වෙලා ම යනවා කියලා ඒ හික්ෂුව විහිම හිටියා.

### අහන දේව උත්තර දෙන්න..

වික වෙලාවකින් මහ බුහ්මයා පහළ වුණා. මහා බුහ්මයා ලැයට ගිහින් අහනවා “පධ්‍යී, අපේ, තේපේ, වායෝ කියන සතර මහා ධාතු ඉතුරු නැතිව නිරදේද වෙන්හේ කොහොද?” කියලා. විතකොට මෙය කියනවා. “හික්ෂුව, මම තමයි මහ බුහ්මයා. මාව කාටවත් යටත් කරන්න බිං. යටත් වෙන්හෙත් නෑ. මම ලෝක සත්වයා වසගයට අරගෙන ඉන්හේ. මම තමයි ලෝකය මැවිවේ. මම තමයි නිර්මාණ. මට තමයි මේ සියලු සත්වයන්ගේ දෙවිපියාණන් කියලා කියන්හේ.”

මහා බුහ්මයාට ඒ හික්ෂුව කියනවා “මහා බුහ්මය, මම සියාගෙන් සික අහන්න ආවා නෙමෙයි. ඔහේ මහා බුහ්මයා කියලා අපි දැන්නවා. මං ආවේ සතර මහා ධාතු නිරදේද වෙන්හේ කොහොද කියලා අහන්නයි.” පිරස මැදේදේ මහා බුහ්මයා වික ම කියනවා. තුන් වෙනි පාරත් ඇඟුවට පස්සේ මහා බුහ්මයා මොකද කරන්හේ ඒ හික්ෂුවගේ අතින් අත්ලගෙන පැත්තකට වික්ක ගියා. වික්කන් ගිහින් කියනවා. හික්ෂුව පිරස මැදේදේහේ සික ඇඟුවේ. විතකොට ඒ අය දැන ගන්නවා මම ඒ කාරණේ දැන්හේ නෑ කියලා. මම දැන්හෙත් නෑ. මම සාක්ෂාත් කරලත් නෑ කියනවා. හික්ෂුව, ඔබවහන්සේට තමයි වැඩේ වැරදුහේ. ඔබවහන්සේ විසුම් තියෙන කෙනාව අතහැරලා මොකද මේ ආවේ අපි ලැයට. කවුද? බුද රජාණන් වහන්සේ. මා හිතන්හේ මුගලන් භාමුදුරුවෙශ් වෙන්න ඇති රහත් වෙන්න කළුන් ගිය ගමනක්.

### වැරදුනේ ඔබවයි...

ඔබ වහන්සේට සි වැරදුහේ. ගිහිල්ලා ගාස්තෘන් වහන්සේ ගේ අහන්න කිවිවා. බුද රජාණන් වහන්සේ ලැය විවෙලේ ම පහළ වුණා. පහළ වෙලා වන්දනා කරලා ඇඟුවා. ස්වාමීන්, භාග්‍යවතුන් වහන්සි, පධ්‍යී, ආපේ, තේපේ, වායෝ සතර මහා ධාතු නිරදේද වෙන්හේ කොහේ දී? බුද රජාණන් වහන්සේ දේශනා කරනවා හික්ෂුව ඔන්න

මූස්සර නැව්වල පරතෙර තොයා ගන්න මිනිස්සු මොකද කරන්නේ කුරුල්ලේ අරගෙන යනවා. අතර මං වුණාම කුරුල්ලේ අනහැරලා කොහො හරි තැනක යම් දිගාවකට ගියා නම් ව් පැන්තේ දුපතක් තිබුණා නම් ආපසු කුරුල්ලා වින්නේ නෑ. නැත්තම් ආයිමත් හැරලා නැවට ම විනවා. ව් කුරුල්ලා නැගෙනහිරට, බටහිරට, දකුණාට ගියා ගොඩිමක් තොයාගන්න බැරුව ආපහු නැවට ම ආවා. ඔහෙන් ව් වගේ වැඩක් තමයි කළේ කිවිවා.

**මෙන්න සතර මහා බානු ඉතුරු නැතිව නිරද්ධ වෙන තැන...**

කික්ෂව ප්‍රශ්නය අනන්න ඕන ඔහෙම ගෙවෙයි කියනවා. (කත්තන බේ හත්තේ ඉම් වත්තාරෝ මහා භාණ අපර්සේසා නිරද්ධීන්ති) සතර මහා බානු ඉතිරි නැතිව නිරද්ධ වෙන්නේ කොතන ද? (කත්වී ආපේ ව පධිව, තේපෝ, වායෝ, ත ගැඩති) පධිවී, ආපෝ, තේපෝ, වායෝ, සතර මහා බානු පිතිවන්නේ නැත්තේ කොහොද? (කත්වී දිසා ව රස්සං ව ආහුණුලං සුභ සුභං) දිරිස, කේරී, කුඩා, මහත්, සුභ, අසුභ යමක් නො පිතිවන්නේ කොහොද? (කත්වී නාමං ව රුපං ව අස්සං උප රුප්පීන්ති) නාමරුප දෙක ඉතිරි නැතිව නිරද්ධ වෙන්නේ කොහොද? උත්තරේ මේකයි.

(වික්දුෂානා අනිදස්සනා අනත්තං සඩ්බතේ පහං වත්වී ආපේ ව පධිව තේපෝ වායෝ ත ගැඩති ත දිසා ව රස්සං ව ආහුණුලං සුභං වත්වී නාමං ව රුපං ව අස්සං උපරුප්පීති වික්දුෂානාස්ස නිරෝධීන වත්තේ තං උපරුප්පීති) මේ අනිදරුණ වික්දුෂානාය කියලා කියන්නේ රහතන් වහන්සේ ගේ වික්දුෂානාය. අනත්තං සඩ්බතේ පංතං කියලා කියන්නේ ප්‍රමාණවත් කළ නො නැකි ලෙස ආලොක්මත් වූ අනන් ව් වික්දුෂානායේ පධිවී, ආපෝ, තේපෝ, වායෝ පිතිවන්නේ නෑ. විතන ම දිරිස කේරී මොකන් පිතිවන්නේ නෑ. වික්දුෂානස්ස නිරෝධීන වත්තේතං උපරුප්පීති නාම රුප සියල්ල ම නිරද්ධ වෙලා යනවා කියලා කියනවා. නාම රුප නිරද්ධ වෙලා යාමෙන්. නිරද්ධ වෙනවා කියන්නේ රහතන් වහන්සේ පිතිවන් පැමෙන් සියල්ල නිරද්ධ වෙලා යනවා.

**නුවණින් ලොව එලිය කරනා මහා ඉසිවරයාණෝ...**

ඡන්න ඕක තමයි කියනවා පිවිතයට තියෙන ලොකුම ප්‍රශ්නයට තියෙන පිළිතර. බුදු රජාණන් වහන්සේ ප්‍රකාශ කළාට පස්සේ කේවඩි බොහෝම සතුවු වෙලා බුදු රජාණන් වහන්සේ ගේ දේශනය සතුවීන්

පිළිගත්තා. මෙතන බුදු රජාණන් වහන්සේ බොහෝම ලස්සන ට අනුගාසනි ප්‍රතිහාරයය තුළීන් සීලය ත්, සමාධිය ත්, ප්‍රයුව ත් මනා කොට පෙන්නනවා. ඒ නිසා සීල, සමාධි, ප්‍රයුවෙන් යුතු උතුම් ගාසනය තුළ අපටත් ශ්‍රී සඳ්ධර්මය අවබෝධ වේවා!

**සාදු ! සාදු !! සාදු !!!**



# කිරික්ද අවබෝධයක කරා...

-කිංසුකොශපම් සූත්‍රය-

යුද්ධාචන්ත වින්චුනි,

අද අපි ඉගෙන ගන්නේ කිංසුකොශපම් සූත්‍රය. මේ දේශනය සඳහන් වන්නේ සංයුත්ත නිකාය 4 නම් උතුම් පොත් වහන්සේ ගේ. මේ සූත්‍ර දේශනාවේ තේරේම තමයි කැල ගසක් උපමා කරගෙන ව්‍යාප දෙසුම. කැල ගස් ඔබට තේරේම ගන්න අපහසු නම් අපි කියමු ඒකට ඇහැරල ගසක් කියලා. ව්‍යබදු ගසක් උපමා කොට ව්‍යාප දේශනාවට යි කිංසුකොශපම් සූත්‍රය කියන්නේ.

කොයි ධර්මයන් එකයි දී?

මේ සූත්‍ර දේශනාව තියෙන්නේ නික්ෂුන් වහන්සේ නමක් තවත් නික්ෂුන් වහන්සේලා සමග ධර්ම කරැතුනක් අහනව. අහන කොට ඒ අය වික විදිහට පිළිතුරු දෙනවා. පිළිතුරු දුන්නා ම මේ නික්ෂුන් වහන්සේ සතුවූ වෙන්නේ නැහැ මේ පිළිතුරු ගෙන. මෙයා ඒක බුද්ධ රජාණාන් වහන්සේ ට ගිහින් ප්‍රකාශ කරනවා. “නාග්‍යවතුන් වහන්ස, මම මේ කාරණාය අසවල් අසවල් ස්වාමීන් වහන්සේලා ලැයට ගිහින් ඇසුව. වික විදිහට මට උත්තර දුන්නා.”

අපි දැන ගත යුතු බොහෝ දේවල් මේ සූත්‍රයේ තියෙන නිසයි මම මේ මාතෘකාව වශයෙන් තොරාගත්තේ. මේ සමාජයේ බොහෝ

දෙනෙක් කියනවා සෑම ධර්මයකින් ම කියනහ්නේ වික ම පාර කියලු. කොයි ධර්මයන් ධර්මය යි. සෑම තැනින් ම යහුන තියෙන්නේ වික ම තැනට කියලු. විහෙම විකක් නැහැ. ඒ වගේ ම සමහර කියනවා කොයි හාවනාව කළත් විකයි. කොයි හාවනාවෙනුත් අවබෝධ කරනවා. විහෙම විකකුත් නැහැ. මොකද, මේ සූත්‍රයේ විමසගෙන, විමසගෙන යන කොට තේරේනවා නියමාකාර බුද්ධ වචනය අනුගමනය කිරීමෙන් තොරව මොන සම්ප්‍රදාය අනුගමනය කළත් පලක් නැහැ කියන වික. කිඳ ගසේ උපමාව අරගෙන මේ බුද්ධ් වචාල ධර්මය තවත් කෙනෙකුට කියන්න පුළුවනි. නැ.... නැ.... ඔය කුමයෙක් තියෙනවා මේ කුමයෙක් තියෙනවා. ඒ කුම දෙනෙක් ම ඔය කියන දේ ලැබෙනවා කියලු. විහෙම විකක් නැහැ. ඒක මේ සූත්‍රය විමසීමෙන් තේරේනවා. ඒ සඳහා යි අපි සූත්‍රනම් වෙන්නේ. විතකොට තේරේනවා මේක කොයි තරම් ගැමුරු කාරණයක් ද කියලු.

### කැමති තොටුපළාකින් නිවනට ....?

සමහර කියනවා ගෙගකට බහින්න පුළුවන් ඕනෑ ම තොටුපළාකින්. ධර්මයන් විහෙමයි කියලු. ඕනෑම තොටුපළාකින් නෙවෙයි බහින්න කියලු. බුදුරජාන් වහන්සේ වචාල කුමයක් තියෙනවා. ඒ කුමයට යි ඇතුළු වෙන්න තියෙන්නේ. ධර්මයට ඕනෑ ම තොටුපළාකින් බහින්න පුළුවන් නම් ඉතින් අනා තීර්ථකයෙක් නිවන් දැකිනවා. ඇයි ඉතින් ඒගාල්ලෙක් පුරුදු කරනවනේ. විහෙම කුමයක් නැහැ. අපි බලමු කරින් කියපු ස්වාමීන් වහන්සේගේ කාරණය ගැන.

### අවබෝධය පිරිසිදු වෙන්නේ කොහොම ද?

වික්තරා නික්ෂන් වහන්සේ නමක් තවත් ස්වාමීන් වහන්සේ නමක් ලගෙට යනවා. ගිහින් මෙහෙම අහනවා. (තින්විවතානු බේ අවශ්‍ය නික්ෂනේ දස්සනං සූචිත්‍යාධ්‍ය හෝති) පින්වත් ස්වාමීන් වහන්ස, නික්ෂවක ගේ අවබෝධය පිරිසිදු වන්නේ කවර කාරණා වලින් දා ඒ නික්ෂන් වහන්සේ පිළිතුර දෙනවා පිය ආයුෂ්මතුනි, යම් කාලෙක ස්පර්ශ ආයතන හයේ හට ගැනීමත්, නැති වීමත් යථාභුතයෙන් දැන්නවා ද, විපමණකින් ම නික්ෂවගේ දර්ණාය පිරිසිදු වෙනවා. අවබෝධය පිරිසිදු වෙනවා. මේ ප්‍රකාශය කළේ නිකම් ම කෙනෙක් නෙවෙයි. අවබෝධ කරපු කෙනෙක්. මොකක් ද ඇතුවේ. අවබෝධය පිරිසිදු වෙන්නේ කොහොම ද? “දස්සනං සූචිත්‍යාධ්‍ය” නියන්නේ අවබෝධය පිරිසිදු වීම. ඉතින් කිවා ස්පර්ශ ආයතන හයේ, මොකක්ද මේ ස්පර්ශ ආයතන හයි? ඇසු, කත්තු, නාසය, දිව්, කය, මතසේ

(සමුද්‍ය ව අත්වීංගමං ව යථාභුතං පරානාති) මේක අපි පරිවර්තනය කරන්නේ ඇතිවීමත් නැතිවීමත් යථාභුතයෙන් දහ්නවා කියලා. ඇති වීමත් නැතිවීමත් කියලා කියන්නේ අතිතය දී? මෙතන විස්තර කරන දේ අපි වෙන් සූත්‍රයෙන් ගෙවා මෙන්න තියෙනවා ඇසේ සමුද්‍ය. (වක්බු නික්ඩවේ අජාතං අපස්සං යථාභුතං) ඇස පිළිබඳ ඇත්ත තත්වය දහ්නේ නැත්තම්, දකින්නේ නැත්තම් (රුස්ලේ අජාතං අපස්සං යථාභුතං) ඇතැවත පේන රුප ගෙන ඇත්ත තත්වය දහ්නේ නැත්තම්, දකින්නේ නැත්තම් (වක්බු වික්ද්‍යාතුවා අජාතං අපස්සං යථාභුතං) ඇසේ ඇතිවෙන වික්ද්‍යාතුවයේ ඇත්ත තත්වය දහ්නේ නැත්තම්, දකින්නේ නැත්තම් (වක්බු සම්බිස්සං) ව් සම්බිජ්ධය දහ්නේ නැත්තම්, දකින්නේ නැත්තම්, (යමිලිදං වක්බුසම්වස්ස පාවචා උප්පාජ්ඩති වේදිසිතං සුබං වා දුක්බං වා අදුක්බමසුබං වා) ඒ කියන්නේ රුප ඔස්සේ ඇස සිතත් වික්ක විකතු වුතා ම ඒ ඇති වෙන විදිම. ඒ කියන්නේ අපි දහ්නවා වේදනා කියන්නේ ස්පර්ශ ප්‍රත්‍යාගයෙන් හට ගන්නා විකක් කියලා. ඉතින් ඒ ස්පර්ශයෙන් හට ගන්නා වේදනා ගෙන (අජාතං අපස්සං යථාභුතං) ඇත්ත හැරියට දහ්නේ නැත්තම්, දකින්නේ නැත්තම්, (වක්බුසම්වස්ස සාරප්පති) රුපය කෙරෙහි සිත ඇමෙනවා. (වක්බු වික්ද්‍යාතුවේ සාරප්පති) ඇසේ වික්ද්‍යාතුය කෙරෙහි සිත ඇමෙනවා. (වක්බුසම්වස්ස සාරප්පති) ඇසේ ස්පර්ශය කෙරෙහි සිත ඇමෙනවා. ස්පර්ශය නිසා ඇති වෙන සාප දුක කෙරෙහිත් සිත ඇමෙනවා. ඇමුණා ම මොකද වෙන්නේ සිත මුළු වෙනවා. සිත මුළු වුනාට පස්සේ ආණ්වාදයට අනුව වාසය කරනවා. විතකොට සිනෝ පංච උපාදානස්කන්ධය ම වැඩෙන්න ගන්නවා. විතකොට වැඩෙන්නේ නැවත හවායෙන් සකස් කරල දෙන තත්ත්වයි. තත්ත්වය වැඩෙන කොට කාසික මානසික පීඩා ඇති වෙනවා. සිත තමයි ස්පර්ශ ආයතන හයේ සමුද්‍ය. විතකොට මේ කියන්නේ නිකං අතිතයක් දී? මෙතන හට ගැනීම තියෙන්නේ, මොක් හට ගැනීම දී? දුකේ හට ගැනීම. ඇස තුළින් දකින් විකයි විස්සායන සමුද්‍ය කියන්නේ. දුකේ නිරෝධය ඒ තුළින් දකින්නවා නම් ඒ තමයි විස්සායන අස්වීංගමය.

**ඇති වීම නැති වීම හරයට ම තේරුම් ගනීමු...**

“සමුදං ව අත්තංගමං ව” කිවොත් සාමාන්‍ය කෙනෙක් නිතන්නේ ඇති වීම නැති වීම කියලා. ඒක බොහෝම ලාවට ඇනෙන විකක්. විහෙම දැන ගැනීමක් ද මේ කියන්නේ. මෙහිද කියන්නේ දුක හට ගැනීමේ ආකාරය දකිනවා. ඒ තුළින් දුක නිරුද්ධ වන ආකාරය දකිනවා. විතකොට තේරුම් ගන්න, කොවිටර බරපතල කාරණයක් ද

මේ විස්තර කරන්නේ කියලා. නිකන් බැලු බැල්මට ජේනන් අසේ, කණා, නාසය, දිව, ගුරුරය, සිනේ හට ගැනීමත් නැති වීමත් යථාභායෙන් දැකිනවා කියන කොට කෙනෙක් නිතන්නේ අනිත්‍ය කියලා. මොකද ඇති වීම නැති වීම කියන වචන ඔස්සේදේ අපි ඉගෙන තියන්නේ අනිත්‍ය කියන වික. නමුත් මොකේ ඇති වීම ද දැකින්නේ? දුකේ ඇති වීම නැති වීම.

### ස්පර්ශනයන්ගේ හටගැනීම...

සතිපටිධාත සූඛයේ ධම්මානුපස්සනාව ව මේක සම්බන්ධයි. ධම්මානුපස්සනාවේ තියෙනවා (වත්තුණුව්ව පරානාති) ඇස ගැන යථාභායෙන් දැන්නවා. (රුපේ පරානාති) රුප ත් දැන්නවා. (යක්ෂීව තදහය පටිවිව උප්පාස්සයි සක්ක්යෝපන් තක්ෂ්ව පරානාති) මේ දෙක විකු වෙලා ඇති වන බිජ්දනයන් දැන්නවා. මේ කිවිවේ ඒ විස්තරේ තමයි. හන්දනය හට ගන්න ආකාරය තමයි මේ විස්තර කරලා තියෙන්නේ. ඊ ලුගට පෙන්වනවා (යට්) ව අනුප්පන්සස්ස සක්ක්යෝපනස්ස උප්පාද්‍රේ හෝති තක්ෂ්ව පරානාති) හට නො ගත්ත බන්ධනය හටගන්න කොට වේකන් දැන්නවා. වේක තමයි විස්සායන සමුද්‍ය.

### ස්පර්ශනයන්ගේ නැතිවීම...

ඇස පිළිබඳ නැතිවීම මොකක් ද ? (යට්) ව උප්පනස්ස සක්ක්යෝපනස්ස පහාන් හෝති තක්ෂ්ව පරානාති) හට ගත් බන්ධනය දුර වෙනවද වේකන් දැන්නවා. (යට්) ව පැහිසස්ස සක්ක්යෝපනස්ස ආයතිං අනුප්පාද්‍රේ හෝති තක්ෂ්ව පරානාති) ප්‍රහාණය වෙවිව බන්ධනය ආය හටගන්නේ නැහැ කියලා තමුන්ට අවබෝධ වෙනව ද වේකන් දැන්නවා. විතකොට අපි නිකං කඩා කරන ඇති වීමක්, නැති වීමක් ගැනු මේ කියන්නේ? මේ තතිකර ම අවබෝධයක් තුළ පිහිටා කරන වැඩිපිළිවෙලක්. වේක සාමාන්‍ය ලෝකයා පාව්චිව කරන්න පුළුවන් මේ කියන්නේ අනිත්‍ය ගැන කියලා. වේක මේ බුද්ධ වචනයන් ජේනවා මේ කියන්නේ මොකක් ගැන දී? අනිත්‍ය තමයි. වේත් කියන්නේ වතුරාර්ය සත්‍යය ගැන දී? අනිත්‍ය තමයි. වේත් කියන්නේ වතුරාර්ය සත්‍යය ගැන.

### අභේ ඇතිවීම නැතිවීම බලනව ද?

වේත් අපි නිකං කිවිවාත් මේ ඇසේ ඇති වීම නැති වීම බලනවා කියලා වේක බොහෝම පාමක දුර්ගනයක් නේ දී? ඔව් විතන ගැහුරා

දහමක් කරා වෙන්නේ නැහැ. සාමාන්‍ය කෙනෙක් කියන්න පුළුවන් ඇති වීම නැති වීම සිකනේ කියලා. ඒත් මේකෙන් පේන්නේ ඒක තොටෝයි. බුදු රජාණාන් වහන්සේ විස්තර කරලා තියෙන්නේ ගැඹුරින් සොයා බෙලන්න. නරියට කෙනෙක් ගහක් වටේ හාර හාර ගහ උගුල්ල දානවා වගේ.

### මෙන්න පිරිසිදු ම අවබෝධය...

ඇස, කත්‍රා, නාසය, දිව්, කය, මනස ඔස්සේ මේ දක මුළු බැස ගත්තු හැරී වීමස විමසා බෙලන්න තියෙන වැඩ පිළිවෙළක් මෙක. අන්න විතකොට මතක තබා ගන්න මේ පිළිතුර දෙන්නේ රහනන් වහන්සේ නමක්. උත්ත්වහනසේ පෙන්නුවා යම් කෙනෙකුට ස්පර්ශ ආයතන හයේ ඇතිවීමත් නැතිවීමත් අවබෝධයෙන් දැන ගන්නවා ද වියාට තියෙනවා පිරිසිදු අවබෝධයක් කියලා. දැන් විතකොට අවබෝධයෙන් දැන ගන්නවා කිවිටේ නිකං අවබෝධයක් නොවෙයි හෝ දි?

### හේතු එම දහම අවබෝධ වන පිළිවෙළට ඇතිවෙන අවබෝධයක් වෙන්න ඕනෑ...

දැන් මේකේ කියනවා වියා දැකිනවා දුක හට ගන්න හැරී. කොහොමද ඇස ගැන දහන්නේ නැහැ. රුපය ගැන දහන්නේ නැහැ. ඇසේ ඇති වෙන වික්ද්‍යාක්‍රාණිය ගැන දුන්නේ නැහැ. ඇසේ ස්පර්ශය ගැන දැන්නේ නැහැ. ඇසේ ස්පර්ශයෙන් ඇති වෙන විදිම ගැන දහන්නේ නැහැ. දහන්නේ නැති නිසා ඇසේත් ඇගලෙනවා, රුපයේ ඇගලෙනවා, ඇසේ වික්ද්‍යාක්‍රාණියෙන් ඇගලෙනවා, ස්පර්ශයෙන් ඇගලෙනවා, ඉන් ඇති වෙන විදිමෙන් ඇගලෙනවා. මේ ඇගලීම නිසා මොකද වෙන්නේ පංච උපාදානස්කහන්දයක් ම වැඩිනවා. ඉතින් විකෙන් තත්ත්ව වැඩිනවා. හවය සකස් කරනවා. විතකොට කාසික මානසික දුක් දෙම්මනස් මෙය විදින්ට පටන් ගන්නවා. මේක තමයි ඇස පිළිබඳ ඇත්ත තත්ත්වය. ඕක තමයි ඇසේ ඇති වීම කියන්නේ. ඇස, කත්‍රා, නාසය, දිව්, කය, මනස කියන ආයතන හයට ම මේ තත්ත්වය තමයි උදාවෙළා තියන්නේ. විහෙම නො වීම පිනිස තමා තුළ කොවිචර අවබෝධයක් තියෙන්න ඕනෑ ද කියන කාරණය පිළිබඳව තුවනින් සළකන කෙනෙකුට ගෝරෙනවා. දැන් ගෝරෙනව හේද මේක නිකම් ම නිකම් අනිතසක් නොවෙයි. මේක හේතුව්ල දහමක අවබෝධයක් ඇති කර ගන්න පිළිවෙළයි. ඔය පිළිවෙළ ම විස්තර කරනවා ඊ ලගට ත්.

## පංච උපාදානස්කන්දුයේති අඟතිවීම නැතිවීම...

රී පගට අර ස්වාමීන් වහන්සේ තව ස්වාමීන් වහන්සේ නමක් ලගට යනවා. මොකද හේතුව කපින් පිළිතුරට මේ ස්වාමීන් වහන්සේ සතුවූ වුහේ නැතැ. ඉතින් දැන් අනනවා. “ස්වාමීති. හික්ෂුවක් තුළ පිරිසිදු අවබෝධයක් අඟති වෙන්නේ කුමන කාරණා වලින් දී?” උන් වහන්සේ පිළිතුර දෙනවා ස්වාමීති, යම් කෙනෙක් මේ පංච උපාදානස්කන්දුයේ (සමුද්‍යං ව අත්වෑමං ව) අඟති වීමත් නැති වීමත් දැන ගන්නවා ද වී පමණකින් ම හික්ෂුවකගේ අවබෝධය පිරිසිදු වෙනවා. මොකක් ද මේ පංච උපාදානස්කන්දුය කිවිවේ රුප, වේදනා, සංජු, සංඛාර, වික්ද්‍යාත්‍යාචන කියන උපාදානස්කන්ද පහ. ඒකෙන් කියනවා අඟතිවීම නැතිවීම කියලා. ඒ කියන්නේ අද භාවනා මධ්‍යස්ථාන වල කාඩා කරන අනිත්‍ය දී? මෙතන කියන්නේ ඒ විදිහේ සාමාන්‍යයෙන් මතුවන දෙයක් නොවෙයි.

## උපාදානස්කන්ද වල හටගැනීමත් දැනගෙන්නවා...

පින්වත් මහතෙනි, රුපයේ අඟති වීම කුමක් දී? වේදනාවේ හට ගැනීම යනු කුමක් දී? සංජුවාවේ හට ගැනීම යනු කුමක් දී? වේතනාවේ හට ගැනීම යනු කුමක් දී? සිතේ හට ගැනීම යනු කුමක් දී? මෙහි ද විස්තර කරනවා රුපයන්ගේ හට ගැනීම (ඉඩ හික්ඩාවේ හික්බූ අනින්දති) පින්වත් මහතෙනි, හික්ෂුව සතුරින් පිළිගනී. (අනිවදති) ඒ ගැන නොයෙක් විදහට සිතයි, කියයි. (අර්යෙක්සාය තිරිධිති) ඒ කෙරෙහි සිත බිස ගනී. (කික්ද්ව අනින්දති, අනිවදති, අර්යෙක්සාය තිරිධිති) කුමක් ගැන ද මේ සතුරින් පිළිගන්නේ. වර්ණනා කරන්නේ, සිත බැසගන්නේ. (රුපං අනින්දති) රුපය පිළිගනී. රුපය කිවිවේ සතර මහ බාතුන්ගෙන් හට ගත්ත දේ. (අනිවදති) ඒක ගැන තමයි වර්ණනා මුඛයෙන් කාඩා කරන්නේ. (අර්යෙක්සාය තිරිධිති) ඒකේ තමයි සිත ගිලෙන්නේ. (හතු රුපං අනින්දතේ) අනිවදයේ අර්යෙක්සාය තිරිධිතේ) මෙසේ ඕනෑ ඔහු රුපය සතුරින් පිළිගන්න කොට ඒ ගැන වර්ණනා කරන කොට ඒ ගැන සිත බිස ගත්ත කොට ගිලෙන කොට (ලප්පල්ඩති හන්දි ආගාව උපදී. (ය) රුපලේ හන්දි) රුපය කෙරෙහි යම් ආගාවක් උපදී ද (තදුපාදනං) ඒක තමයි බහුදිය. ඒක තමයි දැඩි මෙස අල්ලගන්නවා කියන්නේ. (තස්ස උපාදාන පවිච්‍ය හවේ) ඒ දැඩිව අල්ලා ගැනීම හේතු කොටගෙන මත්තේ පැවතෙන්ම පිනිස කරීම විභාග සකස් වෙනවා. (හව පවිච්‍ය ජති) හවය නිසා උපදීනවා. (ජති පවිච්‍ය) ජරා මරණා සේක පරිදේව දුක්ඛ දෙමුනස්ස උපායකා සම්හවන්ති) මෙසේ ජරා මරණ උක් ලොමුනස් උපදීනවා.

(එ්ව මේ තස්ස කේවලස්ස දුක්බක්බන්දස්ස සමුදයේ හෝති) මෙක තමයි දුකේ හට ගැනීම කියන්නේ. (අයං හික්බවේ රුපස්ස සමුදයේ) පින්වත් මහත්තුති, ඩිකයි පංච උපාදානස්කන්ධය තුළ රුපය හට ගැනීම කියන්නේ.

### මෙක නිකම් ම නිකන් හට ගැනීමක් නම් නෙවෙයි...

විතකාට රුපයේ ඇති වීම කියන්නේ නිකම් ම නිකන් විකක් දී? මොකක් දී? දුකේ හට ගැනීම. දැන් බලන්න ධර්මය හැටියට අහනවා හරියට තේරැමි නො ගත්තාත් අපි ධර්මය නෙවෙයි අහලා තියෙන්නේ වෙන දෙයක්. ධර්මය නම් අහන දෙයින් අවබෝධයක් කරා යන්න ඕනෑ. කළුන් ක්වා ආයතන සමුදයේ තියෙන්නේ මහ සළායතික සූත්‍රයේ. මෙක තියෙන්නේ පටිස්ථුලාන සූත්‍රයේ. මේ විදිගට වේදනා, සක්දුක්වා, වේතනා, විස්තර වෙනවා. වික්දුක්වාතාය ගැන මෙහෙම යි විස්තර වෙන්නේ.

වික්දුක්වාතාය අනිනත්දනා කරනවා. වික්දුක්වාතාය මැනවින් පිළිගන්නවා. වික්දුක්වාතායේ ගිලිලා ඉන්නවා. මොකද වෙන්නේ. මෙසේ මැනවින් පිළිගන්න කොට, කරා කරන කොට ගිල් සිරින කොට (උජ්පැජ්සිත් තන්දි) ආකාවක් උපදී. (ය) වික්දුක්වාතා තන්දි) වික්දුක්වාතාය කෙරෙහි යම් ආකාවක් තියෙනවා ද (තදුපාලනං) ඒක තමයි උපාදානය. (තස්සුපාදන පවිච්‍ය හවෝ) උපාදානය නිසා විපාක විදින්ට කර්ම රස්වෙනවා. (හව පවිච්‍ය ජාති) කර්ම විපාක සකස් වීමක් හැඳුනොත් තමයි උපනක් තියෙන්නේ. (ජාති පවිච්‍ය ජරා මරණං) ඉපදිම නිසා ජරා මරණ දුක් දෙම්හස් හට ගන්නවා. විතකාට දුකේ හට ගැනීම කියන්නේ මෙක. වෙනෙම නම් පංච උපාදානස්කන්ධය ගැන සතිපරිධාන සූත්‍රයේ දම්මානුපස්සනාවේ උගන්වන්නෙත් මෙක තමයි.

### හඇඇ ධර්මය දන්නේ නැත්නම්, ඔබ අමාරුවේ...

ඉතින් බුද රජාතාන් වහන්සේ ව්‍යාප මේ සැඩි ධර්මය දන්නේ නැතුව නිකම් ම නිකම් අනිතසයි අනිතසයි කියලා මෙහෙහි කළාට නම් වියාට මෙක අවබෝධ වෙන්නේ නැතැ. මෙහෙහි නො කර දනිම දනිම කිය කිය හිරියට අවබෝධ වෙන්හෙන් නැතැ. මොකද අවබෝධ නො වෙන්නේ? රිට උවමනා කරන ඇනුම තමා තුළ නැති නිසා. මේ පංච උපාදානස්කන්ධයේ සමුදය කියන්නේ දුකේ ඇති වීම. විතකාට අස්ථිරමය කියන්නේ නැති වීම. මොක් නැති වීම ද දුකේ නැති

වීම. මහතෙනි, රුපයේ නැතිවීම යනු කුමක්ද? වේදනාවේ නැතිවීම යනු කුමක්ද? සංස්කෘතිවේ නැතිවීම යනු කුමක්ද? වික්ද්‍යාතායේ නැතිවීම යනු කුමක්ද?

### මෙන්න පංච උපාධානස්කන්ධයේ නැතිවීම...

මේකේ තියෙනවා (ඉඩ හික්බලේ, හික්බූ නාමිනත්දති, භාජිවදති, භාජ්ධේධ්සාය තිටිධති) මහතෙනි, හික්පූව නො පිළිගනී. වර්ණනා නො කරයි. බැස නො ගෙන සිටී. කුමක් ද සතුටින් පිළිනොගන්නේ (රුපං නාමිනත්දති) රුපය නො පිළිගනී. වේදනාව, සංඝාව, සංඛාර වික්ද්‍යාතාය නො පිළිගනී. ඒ ගෙන වර්ණනා නො කරයි. බැස නො ගතී. මොකද වෙන්නේ. (තස්ස රුපං අනතිනත්දතේ, අනතිවදතේ, අනත්ධේධ්සාය තිටිධතේ) රුපය නොපිළිගන්න කොට, වේදනාව, සංඝාව, සංඛාර, වික්ද්‍යාතාය නොපිළිගන්න කොට, හොඳ පැත්ත ගෙන කරා නො කර ඉහ්න කොට, එහි නො ගිරි සිටින කොට, මොකද වෙන්නේ? (ය) රුපලේ තත්ත්ව ඒ කියන්නේ රුප වේදනා, සංඝා, සංඛාර, වික්ද්‍යාතා කෙරෙති යම් ආගාවක් තිබුණ ද (ස) තිරැජ්ධේධති) ඒක නැති වෙනවා. (තස්ස තත්ත්ව තිරෝධ උපාධාන තිරෝධී) ආගාව තිරැදේධ වීමෙන් බහ්ධනය තිරැදේධ වෙනවා. දැඩි ලෙස අල්ලා ගැනීම තිරැදේධ වෙනවා. (෋පාධාන තිරෝධ හව තිරෝධී) දැඩි ලෙස අල්ලා ගැනීම තිරැදේධ වීමෙන් කර්ම සකස් වීම තිරැදේධ වෙනවා. (හව තිරෝධ පාති තිරෝධී) කර්ම විපාක සකස් වීම තිරැදේධ වීමෙන් ඉපසුම තිරැදේධ වෙනවා. උපත තිරැදේධ වීමෙන් පරා මරණ ගෝක පරදේව දැක් දෙළඹිනස් තිරැදේධ වෙනවා. මේක තමයි රුපයේ නැති වීම. වේදනාවේ නැති වීම. සංඝාවේ නැති වීම. සංස්කෘතාරයේ නැති වීම. වික්ද්‍යාතායේ නැති වීම.

### මෙන්න දුන් ඇති වීම - නැති වීම

දේශනාවේ තියෙනවා (ඉති රුපං, ඉති රුපස්ස සමුදයේ, ඉති රුපස්ස අත්ථිමෙල්) මෙය රුපය යි, මෙය රුපයේ හට ගැනීම යි, මෙය රුපයේ නැති වීම යි. වේදනාව, සංස්කෘතාව, සංඛාරය, වික්ද්‍යාතාය කියන්නේ මෙය යි. වේදනාව සංස්කෘතාව, සංඛාරය, වික්ද්‍යාතායයේ ඇති වීම කියන්නේ මෙය යි. වේදනාව සංස්කෘතාව, සංඛාරය, වික්ද්‍යාතායයේ නැති වීම කියන්නේ මෙය යි. ඔත්ත ඔහාම තියෙනවා. ඔම්මානුපස්සනාවේ පංච උපානස්කන්ධයේ සමුදය අස්ථිරාමය දකිනවා කියලු. මෙතන පංච උපාධානස්කන්ධය ඇති වීමත් නැති වීමත් නැති කියන්නේ කුමන ඇති වීමක් නැති

වීමක් ගැන දූ හොඳුන් මතක තියා ගන්න මේ කියන්නේ දුකේ ඇති වීමත් නැති වීමත් බලනවා කියලා.

### අනිත්‍ය ගැන අමුතු කතා...

විහෙම හො කර තනිව හිත හිතා යන අය කියනවා අතිතස ගැන කට්ටා. ඒ අය කියනවා හැම දෙයක් ම අනිත්‍යයි. හැම දෙයක් ම හැම ක්ෂේත්‍රයකින් නැති වෙනවා. ඒ ගොල්ලෝ විහෙම කියලා කියනවා මේක විද්‍යාවෙනුත් ඔප්පු වෙනවා. විද්‍යාවෙන් තොයා ගන්නවා කියලා. නමුත් දූන් තේරේම් කරන්නේ විහෙම දෙයක් ගැන දූ මේ කියන්නේ කෙලින් ම වතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය කරා තමා ගෙන යන වැඩි පිළිවෙළක් ගැන. මෙතන අනිත්‍ය විහෙම දෙයක් නොවේය. දුකක හට ගැනීම වියා ජේතුවා දහමක් තුළින් දකින්න සින. දුක නැති වීම ජේතු නැති වීමෙන් එම නැති වෙන ධර්මතාවය ඔස්සේ වියා දකින්න සින. අන්න ඒ දුර්ගනය තමා තුළ ඇති වීමෙන් තමයි තමන් ආර්යාචුවකයෙක් බවට පත් වෙන්නේ.

### අනිත්‍ය මවන උද්‍යිය...

දූන් සමහරැ කියනවා ස්වාමීන් වහන්ස, මට නම් හොඳට අතිතස පේනවාකියලා. අපි වැඩිපූර කරන්නේ අනිත්‍ය මවන වික. නමුත් මෙතන අනිත්‍ය කියන වික හොඳ හැරී පැහැදිලිව දුක අවබෝධ කරන විකක්. මෙය අවබෝධ කරන්නේ දුකයි. සමුද්‍ය කියන්නේ දුකේ සමුද්‍ය. අස්ථ්‍රාගමය කියන්නේ දුකේ නැති වීම. ඇති වීම කියන්නේ දුකේ ඇති වීම. නැති වීම කියන්නේ දුකේ නැති වීම. විහෙනම් අපි අවබෝධ කරන ධර්මය තුළ දුකේ ඇති වීම නැති වීම තියෙන්නට සින. විය අවබෝධ වෙන්නට සින. විහෙම දෙයක් නැත්තම් අපි යන වැඩි පිළිවෙළ ධර්මය නො වෙයි.

### අවබෝධය පිරිසිදු වෙන තවන් ක්‍රමයක් ...?

මේ නික්ෂුන් වහන්සේ ව මෙය ගෝරැම් ගන්න බැරේ වුණා. වියා මේ පිළිතුරෙන් සංස්කීර්ණ පත් වුනේ නැහැ. තව ස්වාමීන් වහනසේ නමක් ලැබූ ගියා. ගිහින් මෙහෙම අහනවා. “ස්වාමීන් වහන්ස, කෙනෙකුගේ අවබෝධය පිරිසිදු වෙන්නේ කොහොම දූ?” අර ප්‍රශ්නය ම දී අහන්නේ. වික තැනකින් ඇතුළා ම කිවිවා “ස්පර්ශ ආයතන හයේ ඇති වීමත් නැති වීමත් ඇත්ත ඇති සැටියෙන් දැක්කොත් වියාගේ අවබෝධය පිරිසිදුය” කියලා. මෙකෙන් සංස්කීර්ණ පත් නො

වේ දෙවැනි කෙනා ලගුට ගිහින් ඇඟුවා. රීට පස්සේසේ පිළිතුරක් ලැබුණු. “කෙනෙක් පංච උපාදානස්කන්ධයේ සමුදායත් අස්ථිංගමයත් වී ආකාරයෙන් ම දැන ගත්තොත් වියාට පිරිසිදු අවබෝධයක් තියෙනවා.

දැන් අහන්තේ තුන් වෙනි කෙනාගෙන්. විය තමයි දැන් කරුණු පැහැදිලි කරන්නේ. (යනෝ ව බෝ අවුසේ විභූත්තාම මහා තුතානා සමුදායක්ව අත්ථිංගමයක්ව යට්ටාභාත් පර්‍යානාති) සතර මහා තුතානාගේ සමුදායත් අස්ථිංගමයත් යට් ස්වර්ථපයෙන් දැන ගත්ත ද, දැක ගත්ත ද මෙහමත්තින් ම ඔහුගේ අවබෝධය පිරිසිදු වෙනවා. කළුන් කිවා ආයතන, පස්සේ කිවිවා පංච උපාදානස්කන්ධය, දැන් සතර මහා තුත.

### සතර මහා බාතු ගැනත් දැනගනිමු...

සතර මහා තුත ගැහ බුදු රජාණන් වහන්සේ බොහෝ දේවල් දේශනා කරලා තියෙනවා. උන්වහනසේ රාභාල ස්වාමීන් වහන්සේට දිපු අවවාදයක් තියෙනවා රාභාල සූත්‍රයේ (අංගුත්තර නිකාය) (ය) ව රාභාල අත්සෑත්තිකා පධිව බාතු බාහිර පධිව බාතු) පින්වත් රාභාල, තමා යැයි සළකන පධිව බාතුවත්, බාහිර ව පවතින පධිව බාතුවන්, ගත්තහම (පධිව බාතු රේවයිතා) මේ දෙක ම විකයි. (නේත්තා මම සේසේ හමස්ම් න මිසේ අත්ථි'ති) වී නිසා මෙය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි කියලා ඇත්ත ඇත්ති සැරියෙන් ඔබ අවබෝධ කරගන්න. මෙහෙම අවබෝධයක් ඇති වුණු ම පධිව බාතුව කෙරෙහි සිත කළකිරෙනවා. අපෝ බාතුවත් වෙහෙමයි. තේපෝ බාතුවත් වෙහෙමයි. වයෝ බාතුවන් වී රිඛිහර විස්තර වෙනවා. රීට පස්සේ කියනවා යම් ද්‍රව්‍යක රාභාල මේ සතර මහා බාතු තුළ තමා කියලා කිසිවක් දකින්නේ නැතිනම්, කිසිවක් දන්නේ නැතිනම් තමාට ඇයන් කියලා කිසිවක් දකින්නේ නැතිනම්, වියාට කියනවා තත්ත්වාව සිදු කෙනා කියලා. සංයෝජන ඉක්මවා ගිය කෙනා කියලා. විය තමයි මාන්ත්‍රය නැති කිරීමෙන් දුක් කෙළවර කරපු කෙනා. අරහත් භාවයට පත් වෙනවා.

### මෙන්න දුකේ උපත...

බුදු රජාණන් වහන්සේ තව තැනක් පෙන්වෙනවා “පධිව් බාතුවේ උපතක් තියේ ද විය දුක් උපතයි. අපෝ බාතුවේ, තේපෝ දතුවේ, වයෝ බාතුවේ යම් උපතක් තියේ ද වියයි දුක්සේ උපත. මේ සතර මහා බාතු දෙස ග්‍රාවකාය කුමක් නැවැරදි ද බලන්නේ කුමක හට ගැනීමක්

මෙස දී දුකේ භට ගැනීමක් මෙසයි. විහෙනම් පධාවේ බාතුව බලන්නේත් අර කුමයට ම සි. පංච උපාඳානස්කන්දියේ රැජ ගැන බලපු විදිහ මතක දී? මොකක් දී? වියා රැජ අහින්දුනා කරනවා. වර්ණනා කරනවා. විහි බැස්ගෙන ඉන්නවා. විතකොට මොකක් තුළ ද බැසි ගෙන ඉන්නේ? රැජය තුළ. රැජය කිවිවේ සතර මහා බාතුන්ට. ඒක තමයි විතන තියෙන තත්ත්වාව. තත්ත්වාව ඇති වූත්‍රාම ඒ නිසා උපාඳානය ඇති වෙනවා. උපාඳානය නිසා භවය ඇති වෙනවා. භවය නිසා පාති, පාති නිසා ජරා මරණ දුක් භට ගෝනවා. යම් කෙනෙක් සතර මහා බාතුන් කෙරෙහි අවබෝධයක් භැති නිසා දුක පවතින හැරී දැක්කොට් වියා මොනවද අවබෝධ කරන්නේ සතර මහා බාතුන්ගේ සමුදය. වියා ඒකට තියෙන ඇල්ම ප්‍රහාණය වෙනවා දැක්කොට් වියා මොකක්ද දැකළා තියෙන්නේ සතර මහා බාතුන්ගේ අස්ථ්‍රීගමය. අපට දැන් ජේනවා මේක උර්සි දෙයක් නෙවෙයි. බොහෝම කළුපනාවෙන් අවබෝධ කළ යුතු දෙයක්.

### හරකෙක් මරලා කිස්ලි කරනවා වගේ...

පූජාවෙන් අවබෝධ කළ යුතු දෙයක්. සාමාන්‍ය කෙනෙක් සතර මහා බාතුන් ගැන කරා කරනකොට තියෙන්නේ සුළු දෙයක් කියලා මහා සතිපටිධාන සූත්‍රයක් තියෙනවා සතර මහා බාතුන් ගැන කරා කරන තැන. “නික්ෂුව මේ ගැරුදෙයේ තියෙන පධාවේ බාතුව, අපේ බාතුව, තේපේ බාතුව, වයෝ බාතුව කියන කොටස් වෙන් කර කර බලනවා. උන්වහන්සේ ඒක උපමාවක් පෙන්වන්නේ කොහොම දී? හරක් මරන මනුස්සයෙක් හරකෙක් මරලා හතරම් හන්දියක තියලා විකුණුවා. වියාට නිතෙනවා ද හරකා විකුණුවා කියලා? වියාට විහෙම නිතෙන්නේ නැහැ. වියාට නිතෙන්නේ මස් විකුණුවා කියලා. විබඳ දැනීමක් අපට සතර මහා බාතු තුළින් දකිනවා නම් වියා දැන්නවා දුක හටගන්නේ මෙහෙමයි. දැන් තේරෙනවා මේ කියන්නේ කුමකට ද කියලා. දුක අවබෝධ කර ගැනීම පිනිසන් දුකෙන් නිදහස් වීම පිනිසන් තමයි මේ සියල්ල තියෙන්නේ. මේ දෙක ඉලක්ක කර නො ගත් දහම් දැනුම කවදාවින් වියා දුකින් මුදුවන්නේ නැ. වියා ඉලක්ක නොකර ගත් දැනුම භුදෙක් වාදයක් පිනිස භුදෙක් ශේෂාවක් පිනිස තියෙන විකක්. දැන් අපි කාරණා තුනක් කරා කළා.

### අවබෝධය පිරසිද කරගන්න තවත් කුමයක්...

මේ ස්වාමීන් වහන්සේ තුන් වෙති ස්වාමීන් වහන්සේගේ පිළිතුරටත් සතුව වෙන්නේ නැහැ. වියා තවත් නික්ෂුන් වහන්සේ නමක්

මගට ගිය. ගිහින් අහනව ස්වාමීනි නික්ෂවක ගේ අවබෝධයේ පිරිසිදු බව ඇති වෙන්නේ කෙතකින් ද? කුමන කාරණා නිසා දා කියලා. ඒ ස්වාමීන් වහන්සේ පිළිබුරු දෙනවා (යං කිංචි සමුදාය ධම්මං සඩ්බිං තං නිරෝධ ධම්මං) යම් සමුදාය ධර්මයක් වේද ඒ සියල්ල නිරෝධ ධර්මය අසිනි කියලා අවබෝධ කරනවා ද, ව්‍ය පමණකින් අවබෝධය පිරිසිදු වේ.

### හටගන්නා නම් යම් දෙයක් මෙමෙවේ...

දැන් ඔබ මේ කොටස නිතර අහලා නැදේද? කොහොද තියෙන්නේ? ධම්මවක්ක සූත්‍රයේ තියෙන්නේ. (යං කිංචි සමුදාය ධම්මං සඩ්බිං තං නිරෝධ ධම්මං) කියලා. පරිවර්තනය කුමක් දා පින්වත් මහත්තුති, යම් කලෙක යමක් හරගැනීම ස්වභාව කොට ඇත්තේ නම්, ඒ සියල්ල නැති වී යන ස්වභාවය කොට ඇත්තේ ඇය තතු සේ දනියි. නමුත් පින්වත්ති, වේකේ සැබෑ අර්ථයක් මතු වෙන්නේ නැහා. සැබෑ අර්ථය මොකක් ද? හේතුවල දහමක් තුළ දුකේ හට ගැනීම අවබෝධ කරනවා ද වේක තමයි සමුදාය ධම්ම. සමුදාය කියන වික මතක තියෙන්න දුකේ සමුදාය. (සඩ්බිං තං නිරෝධ ධම්මං) ඒ හේතුන් නිරද්ධ කිරීමෙන් සියලු දුක් නිරද්ධ කරන්න පුළුවන් කියන විකයි ග්‍රාවකයාට වෙන්නේ.

### සැබෑ අවබෝධය කරා...

වේ අවබෝධය වින තාක් ග්‍රාවකයාට පැහැදිලි ධර්ම මාර්ගයක් භමු වෙන්නේ නැහා. විය පැහැදිලි ධර්ම මාර්ගයකට යහ්නෙන් නැහා. දැන් කෙනෙක් කියනවා. යම් දෙයක් හට ගත්ත ද ඒ සියල්ල නැති වී යන සුළුසි කියලා. මෙහි තිබෙන්නේ ප්‍රපරී අර්ථයක්. වේකේ නැහා පිවිතය පිළිබඳ ගැහුරු අර්ථයක් තියෙන කාලාවක්. මේ නිසයි සමහර තැන් වල මාර්ගවල දීලා යාන අධිෂ්ඨාන කරන්න කියන්නේ. ඉතින් කුඩානා තොගයක් අධිෂ්ඨාන කරනවා. බුදුන් වහන්සේ ගේ කිසිම දේශනාවක විහෙම නැහා. විහෙම ධර්මයක් නැහා. කුඩානා අධිෂ්ඨාන කළාට පස්සේ සිත විසින් නොයෙක් දේවල් මවන්නට ගන්නවා. මවන මවන වික ගුරුවරයාට කිවිවම ගුරුවරයා ලකුණු දෙනවා. ඒ ලකුණු අරන් තමා තිතා ගන්නවා දැන් හර කියලා. මොකද ගුරුවරයන් තිතාගෙන ඉන්නෙත් විහෙමනේ. කවුරුවත් සත්‍ය දැකළ දා සත්‍ය නම් දැකළ නැහා. මේ සත්‍ය දැකිනවා කියන වික උර්සි කටයුත්තක් නො වෙන්නේ ඒ නිසා. සත්‍ය අවබෝධ කළ කෙනෙකුගේ පැහැදිලි දැරුණයක්, අවබෝධයක් අපි දැනගෙන තියෙන්න සින. වේක දැන

ගේත්තේ නැත්තම් අපට වීක අවබෝධ කරන්න බැහැ.

### හේතු එල දහම ම අවබෝධ කරගන්න යිනො...

ඉතින් හොඳට මතක තියා ගන්න ඇති වීම නැති වීම කිව ම දුකේ සමුදාය හේතුවල දහමක් තුළ අවබෝධ කරන්න යින. ඇස් හේතුවල දහමක් තුළින් අවබෝධ කරන්න යින කිවේ? හේතුවල දහමක් තුළින් දකින කොට තමයි වියාට තේරේන්නේ ආත්මයක් නැහැ කියලා. විහෙම නැත්තම් නිකන් 'අනාත්මය අනාත්මය' කිවට අවබෝධ වෙන්නේ නැහැ. හේතුවල දහම අවබෝධ වීමෙන් තමයි අනාත්ම ස්වභාවය අවබෝධ වෙන්නේ.

මෙවිටර වෙලා අපි කරා කලේ හේතුවල දහමක් ගැන. ඇස ගැන කරා කරන කොට කිවා කෙහෙක් ඇස, ඇසට පෙනෙන රැස්, ඇසේ වික්දුනාතාය, ඇසේ ස්පර්යය, විසින් ඇති වෙන වේදනාවේ ඇත්ත තත්ත්වය දැන්නේ නැත්තම් විය මේ ඔක්කොගේ ම ඇලෙනවා. ඇලුහට පස්සේ වැඩෙන්නේ තත්ත්වය. තත්ත්වාවේ ලක්ෂණය මොකක් දී? (පොනේෂ්වකා) උපතක් හදාලා දෙනවා. පුනර්හවයක් නැවත විපාක විද්‍යාමට අවස්ථාවක් හදාලා දෙනවා. එක් ලක්ෂණය මොකක් දී? (තතුතතානිකන්දි) එ එ තැන එ එ දෙය පිළිගහ්නවා. එක තමයි තත්ත්වාවේ ලක්ෂණය. එ ලක්ෂණ තමාගේ පිතේ වැඩෙනවා. තමන් මොකත් දන්නේ නැහැනේ. වැඩුහා පස්සේ හවයක් හට ගන්නවා. මේකෙන් මිද්‍යමක් නැහැ.

### ඇත්ත තත්ත්වය අවබෝධ කළ යුතුයි.

විහෙම් අපට පේනවා අපි අවබෝධ කළ යුත්තේ ඇත්ත තත්ත්වය නම් එ ඇත්ත තත්ත්වය අවබෝධ කිරීමේ දී හේතුවල අතර සම්බන්ධයක් සිස්සේ දුකක් සකස් වෙන බව. අවබෝධ වුණුත් අත්ත විය ඇත්ත තත්ත්වය ඇකපු කෙනා. වියාට පුළුවන් දුකෙන් මිදෙන්නට. හේතුව, විය දුක හට ගන්න නැරි දකින නිසා දුකෙන් මිදෙන්න පුළුවන්. සිනම දෙයක් විහෙමනේ. අපි නිතමු ඔන්න පාරේ යනකොට වළක් නියෙනවා එක දැක්කොට වියාට පුළුවන් එක් වැටෙන්නේ නැතුව යන්න. බැක්කේ නැත්තම් බැහැ. අන්න එ වගේ දුක අවබෝධ කලේ නැත්තම් දුකෙන් මිදෙන්න බැහැ. දුක කියන වික අවබෝධ කරන විකක්. එක නිකම් ම නිකම අවබෝධයක් හෙවෙයි. තමා තුළින් ඇති වෙන පැහැදිලි අවබෝධයක්.

## අසරණයින්ට සැබෑ සරණක්...

මම ලගේ ගමනක් ගිහින් විනකොට ලොකු විශාල පල්ලේයක තරේනා මහත් විශාල පිරිසක් දූතුගහගෙන අත් ඔසවාගෙන උඩ බිලාගෙන ලෙවියන්ට මොකක්ලෝ දුකක් කියනවා. මොකද මේ අසරණ හාවය නිසයි. මේ අත් ඔසවාගෙන යහුන්හේ අසරණහාවය සිනේ තිබුණා නිසා. වියාලට මොනවද සින වුන් සරණක්. ඉතින් අත් ඔසවා ගෙන සරණ ඉල්ලනවා. යම් වේලාවක මෙයාගේ අසරණහාවය නැති වුණා නම් මොකද වෙන්නේ? මෙයා අත්දෙක උස්සයි ද? උස්සන්නේ නැහැ ඇයි අසරණහාවය නැති නිසා. විහෙනම් අසරණහාවය තිබේමෙන් තමයි සරණක් හොයන්නේ. ඇයි මේ අසරණ වෙන්නේ? අසරණ වෙන්න මේ කාරණා වලට. වියා කැමති ලාභ බඛන්න විතරයි. අලාභ විදින්න කැමති නැහැ. සැප විදින්න කැමතියි. දුකට කැමති නැහැ. කිරීති ප්‍රසංසා බැලන්න විතරයි කැමති තින්දා බඛන්න කැමති නැහැ.

## අට ලෝ දහමට කම්පා නො වන්න...

විහෙනම් සත්වය අසරණ වෙන්නේ කුමකින් ද? අටලෝ දහමින් අසරණ වෙන්නේ. මේක ම ද හේතුව. හොඳට හොයලා බැලන්න අටලෝ දහමින් අසරණ වුණ සත්වය ට ජ්චිතය ගැන කිය දීපුහම මොකද වෙන්නේ. අටලෝ දහමට මුහුණ දීමේ හැකියාව වියාට ඇති වෙනවා. රහතන් වහන්සේට තියෙනවා තාදී ගුණය. “තාද” කියන්නේ නොසේල්වෙන, කුමකින් ද නො සේල්වෙන්නේ? අටලෝ දහමින් සේලවෙන්නේ නැහැ. මෝක්ෂය කරා යන කෙනාගේ ලක්ෂණයක්. මොකක්ද අටලෝ දහමින් නො සේල්වීම.

සාමාන්‍ය ජ්චිතයේ ස්වභාවය තමයි අටලෝ දහමින් කම්පනයට, ප්‍රකම්පනයට, සැල්මට පත් වීම. ඇයි මේ අසරණ වෙන්නේ මමය, මාගේය, මට අයත් ය කියන හැඟීම මුල් කරගෙනයි මෙයා අසරණ වෙන්නේ. දැන් මෙයා මමත්වයෙන් ඒ කියන්නේ ආත්ම දාෂ්ධියෙන් සිත මුදුනා නම් වියා දැකින්නේ හේතුව්ල දහමක පැවැත්ම නම් හේතුව්ල දුමින් ඇත්ත තත්වය දකින්න පුරුදු වෙන වියා මම මගේ කියන දෙයින් දැකිව අල්ල ගන්න ගතිය බුරුල් වෙනවා. විතකොට අටලෝ දහමට මුහුණ දීමේ ගක්තිය වැඩි වෙනවා. වියා අසරණයි ද? නැහැ. වියාට සරණක් තියෙවා. මොකක්ද ඒ? යථාර්ථය පිළිබඳ වියාට තියෙන අවබෝධයයි සරණ. වේක ඇති කරගන්නේ බුදු රජාණන් වහන්සේගේ ධර්මය තුළින්.

පැනලා යන්න කිසි තැනක් නඟු...

කෙනෙකට තේරෙනවා නම් මේ සංස්කාරයේ දුකයි කියලා, වෙනස් වෙනවා කියලා, තමාගේ වසයයෙන් තොරයි කියලා, වියාට කම්පා නො වන මානසික මට්ටමක් සැකසෙනවා. එතකොට විය සින ම දේකට මූහුණ දෙන්න ලැස්සීයි. ලාභ, අලාභ, කිර්ත, අපකිර්ත, නින්දා, ප්‍රසාද, සැප දුක් මේවා හැම තිස්සේ ම වෙනස් වෙන දෙයක්, මේක වලක්වන්න බැහැ. මෙය හේතුවා දුහමට අසිති ලෝකයේ ඇති ස්වභාවය යි දකින්නේ. තමා අවබෝධ කළ ධර්මය පිළිසරුණ කරගෙන ඉන්න කෙනා අසරණ භැහැ. විය අත් උස්සගෙන දුනා ගහයිදී? විහෙම ඉන්න අය ඇත්ත තත්ත්වය අවබෝධ කළාට පස්සේ බාතිර සරණක අවශ්‍යතාවය භැතිව යනවා. කෙනෙකට කව්‍යාවත් අට ලෝ දුහමට මූහුණ නොදී ඉන්න බැහැ. මූහුණ දෙන්න වෙනවා ම යි. විය තේරෙමි ගන්න සින බුදු, පසේ බුදු මහ රහතන් වහන්සේලාටන් මේකට මූහුණ දෙන්න තියෙනවා නම් අපි කොහොමද පැනලා යන්නේ. විය ඇත්ත තත්ත්වය අවබෝධ කරගෙන කම්පා නො වන තිතක් කර යනවා. අනාර්ථාවයෙන් සනාර්ථාවය කර යනවා. ධර්මය තේරෙන කොට විය දුන්නවා තමන් සතර අපායෙන් නිදහස් කියලා. ඒක සුලුපට ආරක්ෂාවක් ද?

සනර අපායෙන් මිදෙන්න බැර නමි....

දුනුගත්තෙන අත් ඔසවාගෙන යායා කරන කෙහෙන් ඉන්නවා. විය පිටිත කාලය ම යායා කළත් වියට පුළුවන් ද සතර අපායෙන් මිදෙන්න. පිටිත කාලය ම යායා කළත් වයසට යන විකෙන් මිදෙන්න පුළුවන් ද? මරණයෙන් මිදෙන්න පුළුවන් ද? රෝග පිඩා වලින් මිදෙන්න පුළුවන් ද? වී විකකින් වත් මිදෙන්න බැහැ. මිදෙන්හේ කොහොමද? ඇත්ත තත්ත්වය අවබෝධ කරලා. හිතේ අසරත්තාවය හැති කර ගැනීමෙන් මිදෙන්න පුළුවන්. අසරත්තාවය වින්නේ ඇත්ත තත්ත්වය තුළ පිහිටිමෙන් නෙමෙයි. හැම තිස්සේම භයක්, තැති ගැනීමක්, හරයයි ද කිය කියා සැකක කර කර ඉන්න වික, අතිතය කෙරෙහි ගොශක කර තුන්න වික, අනාගතය ගැන සිනින මව මව ඉන්න වික, වර්තමානයේ තැති අරගෙන ඉන්න වික. මේ හැම දෙයක් ම තමා තුළ තියෙන්නේ ඇත්ත තත්ත්වය තමා තුළ හැති තාක් විතරයි. යම් ද්‍රව්‍යක සත්‍ය තමන් තුළ මත වෙන්න පටින් ගන්නවා ද ඇත්ත ප්‍රකට වෙන්න පටන් ගන්නව ද ජේතු එම දහමක් විනා තමාගේ ව්‍යිසාගයෙන් තොර ලෙසක් බිඛ ප්‍රවුශ්‍යෙද වෙන්න පටන්ගන්නව උ.

තමා දැන්නා ඒ ධර්මය තුළින් වියා අසරණාභාවයෙන් මිදෙනවා. සරණක් කරා යනවා. දැන් පැහැදිලියි මේක නීකන් වෙන විකක් නොවෙයි. අවබෝධයක් අති වන විකක්. අවබෝධයක් නැත්තාම් අටලෝ දහමට කම්පා වෙනවා ම ඩී. කෙනෙක් අටලෝ දහම් කම්පා නො වෙනවා නම් අපි දැන්නවා මෙයා ජීවිතය ගැන යම් කිසි අවබෝධයක් තියෙනවා කියලා. ව්‍යකත් නීකං බැහැ. වියත් විකක් කරා බස් කරලා තමයි තේරුම් ගන්න තියෙන්නේ.

### **ප්‍රශ්න වලින් පැහැල යන්න හදන්න එපා !**

බලන්න බුදු රජාණන් වහන්සේට ආව සමහර ප්‍රශ්න වල දී ආනන්ද භාමුදුරුටෝ කම්පා වූත්‍යා. විතකොට ආනන්ද භාමුදුරුටෝ සේනාපන්න කෙනෙක්. ඉතින් ආනන්ද භාමුදුරුටෝ කිවා “ස්වාමීන් වහන්ස, අපි වෙන තැනකට යුතු” කියලා. භාග්‍යවතුන් වහන්සේ ව්‍යුපා, “ආනන්ද විතකොට මේ වගේ ප්‍රශ්න මතු වූත්‍යාන් ආය තැනකට යනව දී! ඉතින් ආනන්ද, අපට ඇවේද ඇවේද නොවැ ඉන්න වෙන්නේ” මේකෙන් පැහැදිලි වූත්‍යා ජීවිතය පිළිබඳ ඇත්ත තත්වයට මුහුණා දෙන්න සින. දුව දුව බේරෙන්න බැහැ. ව්‍යෙකන් තේරුම් ගන්න සින නීතේ තියෙන ස්වභාවය ඉන්න තැන වෙනස් කළා කියලා වෙනස් වෙන්නේ නැහැ.

### **කැලේ ගියත් ප්‍රශ්නෙ එහෙම්ම ම ඩී...**

කෙනෙක් ධර්මය ගැන අවබෝධයක් නැතිව “මම යනවා කැලේට්. කැලේට් ගිහින් ධර්මය අවබෝධ කරනවා.” කියලා කැලේ මොනවද තියෙන්නේ? ජනයාගෙන් වෙන් වුන විවේකයක් තියෙනවා. කවුරු හරි කියනවා කැලේ ජනයාගෙන් වෙන්වතු විවේකයක් තියෙනවා. මම ඒ විවේකයෙන් ධර්මය මෙහෙනි කරනවා කියලා. ව්‍යෙක සාධාරණ කරාවක්. නමත් කවුරුහර තිවිවෙන් මම කැලේ ගිහින් ධර්මය අවබෝධ කරලා විනවා කියලා. කැලේ ධර්මය නැහැ. කැලේ ගියත් නමන්ගේ ප්‍රශ්නය විතන ම ඩී. හරියට ප්‍රශ්නය අවබෝධ කළේ නැත්තාම්. මේකෙන් අපි තේරුම් ගන්න සින කොච්චර ධර්මය කරා කළත්, කොපමණ භාවනා තුම පුරුදු කළත්, ධර්මය පිළිබඳ පැහැදිලි දැනීමක් තුළින් ප්‍රශ්නය හරියට තේරුම් අරන් නැත්තාම් වැඩක් නැහැ.

### **පුරදු කරන තරමට තමයි තේරෙන්නේ...**

ඔබට මතක ඇති මම මේ කුළුන් අනිතන භාවනා කියලා දීලා තියෙනවා. ප්‍රශ්නය හරියට තේරුම් නොගත්ත ආය කියන්න පුළුවන්

මය වේදහට කරන භාවනාවක් නැහැ, මොන මූසාවක් ද කියලා. විහෙම කියන්නේ නො දන්නා කම නිසයි. දන්න කෙනා දන්නවා මේකෙන් මොකක් ද කෙරෙන්නේ කියලා. යම් දෙයක් ගැන තුවනින් වීමසන්න වීමසන්න මොකද වෙන්නේ වියාට ඒ දේ පිළිබඳ තේරේම් ගැනීමේ ගක්තිය වැඩි වෙනවා. නො පැහැදිලි දේ පැහැදිලි වෙන්න පරන් ගන්නවා.

### මනස්ගාත වලින් අවබෝධයක් කරා යන්න බැහැ...

බලමු මේ දේශනා වල නිතර කියනවා ඇස ගැන, කණ, නාසය, දිව, කය මනස ගැන නිතර කරා වෙන නිසා තේරෙනවා මේ ගැන කරා නො වන තැනක ආයතන ගැන තේරෙයි දී? නැහැ. ඇය විය නිතන්නේ මේක වෙන ම විකක්. භාවනාවෙන් ලැබෙන අවබෝධය වෙන ම විකක් කියලා. තමන් මනස්ගාතයක් හඳුගත්තට පස්සේ ව්‍ය මනස්ගාතේ ධර්මයට ගැලපෙන්නේ නැහැ. විය මොකද නිතන්නේ මේ ධර්මය නොවෙයි හර මනස්ගාතය සි හර කියලා නිතනවා. මොකද හැම නිස්සේ ම විය තමන්ට තැන දෙනවා මිසක් ධර්මයට තැන දෙන්නේ නැහැ.

මේකේ නියෙන්නේ රිට වෙනස් විකක්. මේකේ නියෙන්නේ ධර්මයට තැන දෙන විකක්. ධර්මය සි ගුරු කොට ගන්නේ. ධර්මය ම සි නායකය කොට ගන්නේ. ධර්මය තුළ ඉදුලයි වියා ජිවිතය අවබෝධ කරන්න පටන් ගන්නේ. මේ තත්ත්වය තේරෙන්නේ නැත්තම් වියාට ධර්මය කරා කිරීමේ රසයක් නැහැ. ධර්මය නිරසයි. ධර්මය කරා කිරීමේ රසය නියෙන්නේ ධර්මය තුළ වැඩිහි කොටයි. වියාට ධර්ම කරාව ප්‍රතිත් දෙයක්. ව්‍ය නිසා මතක තබා ගන්න අපි යමක් අතිතය වශයෙන් මෙහෙනි කරන වික අපනේ යන දෙයක් නොවයි. ව්‍ය වෙලාවට අපි ඉනන් කාම සංකල්පනාවෙන් මිදිලා. ව්‍ය පාද සංකල්පනාවෙන් මිදිලා. විහිංසා සංකල්පනාවෙන් මිදිලා. ව්‍ය වෙලාවේ ඉන්නේ නෙක්ඩම් සංකල්පනාවේ. අවසාද සංකල්පනාවේ. අවිහිංසා සංකල්පනාවේ. වැඩින්නේ සම්මා දිවිධිය. ව්‍ය නිසා ව්‍ය බොහෝ ම ප්‍රයෝගන වෙන විකක්.

### අවබෝධ කරන්න නියෙන්නේ එක ම දෙයක්...

ඉතින් අර අසතුවට පත් වුන ස්වාමීන් වහන්සේ තමාගේ ප්‍රක්ෂාපයට හතර නමකගෙන් පිළිතුරු හතරක් ලැබුණා. දැන් අපි ව්‍ය උත්තර වීමසවානේ. අපට තේරෙනා ප්‍රකාශ කරන තුමය වෙනස්

ලනාට අර්ථය විකයි. අවබෝධ කරන්නට තියෙන්නේ විකම දෙයයි මොකක්ද ස්කන්ධි, බාතු, ආයතනයන් ගේ යථාර්ථය සි අවබෝධ කරන්න තියෙන්නේ. දුක හට ගැනීමත්, දුකෙන් මිදිමත් කියන සත්‍යයි අපට අවබෝධ කරන්න තියෙන්නේ. ඒ අනුව ප්‍රකාශ කරන දේ වෙනස් වුණාට අවබෝධ කරන දේ විකයි.

ඉතින් අර ස්වාමීන් වහන්සේ බුදු රජාත්‍යාචාරී වහනසේ ලගට ගිහින් කිවිව ස්වාමීන්, මම වික ස්වාමීන් වහන්සේ නමක් ලගට ගිහින් ඇතුළා කෙනෙක්ගේ අවබෝධය පිරිසිදු වෙන්නේ කෙතකින් ද කියලා. මට පිළිතුරු ලැබූතා මේ සයකාර ආයතනයන්ගේ සමුදායන් අස්ථ්‍යාගමයන් යථාර්ථයෙන් දැකිනව නම් වියාගේ අවබෝධය පිරිසිදුයි කියලා. මම සැහීමකට පත් නොවී තව කෙනෙක් ලගට ගියා. උත්වහන්සේ කිවා. පංච උපාධානස්කන්ධියෙන් සමුදායන් අස්ථ්‍යාගමයන් අවබෝධයෙන් ඇති සැරියෙන් දැක්කාත් විතකින් වියාගේ අවබෝධය පිරිසිදුයි කියලා. ඉත් සැහීමකට පත් නොවී තව කෙනෙක් ලගට ගියා. උත්වහන්සේ කිවා සතර මහා ධාතුන්ගේ සමුදායන් අස්ථ්‍යාගමයන් දැක්කාත් වියාගේ අවබෝධය පිරිසිදුයි කියලා. ඉත් නො සභ්‍යනු මම තව ස්වාමීන් වහන්සේ නමකගෙන් අහන කොට කිවා ජේතුවල දෙම තුළ හට ගන්නා දේවල් හේතු හැති වී යෙමෙන් හැති වී යන ස්වහාවයෙන් යුතුයි කියලා. ස්වාමීන් හාග්‍යවතුන් වහන්ස, මම මේ විකකින් වත් සැහීමකට පත් නොවී භග්‍යවතුන් වහන්සේ ලගට අවා. (කිත්තාවතාතු බේ හන්නේ හික්මුනේ දස්සනං සුවිසුද්ධිං හෝති) හාග්‍යවතුන් වහනසේ මට ගිය දෙන්න කෙනෙකුගේ අවබෝධය පිරිසිදු වෙන්න කුමන කාරණා වලින් ද? බුදුරජාත්‍යාචාරී වහන්සේ ලස්සන උපමාවක් කියනවා.

### කිරු ගහේ උපමාව...

පින්වත් හික්ෂාව, කිරු ගසක් තියෙනවා. අපි කියමු එකට ඇහැල ගසක් කියලා. මේ ගහ දැක්ක හැති කෙනෙක් ඉහ්නව. විය යනවා ඒ ගහ දැක්ක කෙනෙක් ලගට. ගිහින් අහනවා “පින්වත් මනුස්සය, ඔබ දැකළා තියෙනව ද ඇහැල ගහ.” “ඔව්, මම දැකළා තියෙනවා ඇහැල ගහ” කියලා විය පිළිතුරු දෙනවා. අහනවා “ඇහැල ගහ මොකක් වගේ ද?” විය කියනවා “මම එක දකින කොට පිවිවිව කතුවක් වගේ” කියලා. කාලෙකට මේකේ කොළ හැලිලා වේලිලා කල ගැනීලා යනවා. ඒ කාලේ එක දකින කෙනෙකට හිතෙන්නේ මෙක පිවිවිලා ගිය ගහක් වගේ කියලා. පිවිවුතු කතුවක් වගේ. ඒ ගස්වල එක වික අවක්ෂාවක්. ඉතින් මෙය මේකෙන් සැහීමකට පත්

වෙන්නේ නැහැ. මෙයා මේ ගහ දැක්ව නෙමෙයි කියන්නේ කියලා.

මෙයා තව කෙනෙක් ලගට ගිහින් අහනවා. "අනේ පින්වත් පුරුෂය, මට කියා දෙන්න ඔබ ඇති ඇතැල ගහ දැක්ව තියෙනව දී කොහොම ද ඇතැල ගහ?" පිළිඳුරු දෙනවා. "ඇතැල ගහ දැක්ව කොට මූල් ඇතැල ගහ ම මස් ගුරුයක් වගේ" කියනවා. ඒ කියන්නේ දැල් දාලා දැල් රික ඔක්කොම විකට තියෙන කොට පේන්නේ මස් වැදුල්ලක් වගේ අපි වික වික උපමා කියනනේ. ඒ වගේ දැල් දාප ගහ වියා දැක්කේ මස් වැදුල්ලක් වගේ. වික ම ගහට දැන් උපමා වික වික කියනවා. මෙයා ඒ ගෙන සතුවට පත් වෙන්නේ නැහැ. මෙයා ගහ ගෙන දැන්නේ නැතිව ඇති කියලා හිතනවා.

ඊ ලගට තව කෙනෙක් ලගට ගිහින් අහනවා ඇතැල ගහ ගෙන. වියා කියනවා මම දැක්ව තියෙනව. මට කියන්න ඒ ගහ මොන වාගේ ද ? වියා කියනවා ඒක මහර ගහක් වගේ කියලා. මහරි කියන ගහේ කාලයක් විනවා කොළ ඔක්කොම හැලිලා. කරල් පැලිලා ගහේ පොනු පැවෙළනවා. විඛු මහර ගහක් වගේ තමයි මට ඔය ගහ දැක්ව කොට පෙනුනේ. අපි දැන්නවා ඇතැල ගහෝත් කාලේකට කොළ හැලිලා නටු විතරක් තියෙනවා. පස්සේ දැල් ඇවිල්ලා කාලෙකදී මල් ම විතරක් තියෙනවා. ඒ වගේ ම මෙයා කියනවා පොනු ඔක්කොම පුපුරා ගිය මහර ගහක් වගේ ගහක් තමයි මම දැක්කේ කියනවා. ඉතින් මෙයා මෙකෙනුත් සැහීමකට පත් වෙන්නේ නැහැ.

### වික විදිහට දැක්කන් ඒ වික ම ගහ ම යි...

ගියා ඊ ලග කොනා ලගට ගිහින් අහනවා ඔබ දැක්ව තියෙනවා ද ඇතැල ගහ කියලා. ඔව් මම දැක්ව තියෙන නුග ගහක් වගේ ගහක් කියනවා මම දැක්කේ. බුදු රජාණුන් වහන්සේ පෙන්වනවා අන්න ඒ වගේ තමයි (තේන බේ) පන හික්ම සමයේන තාද සේ වස්ස කිංසු බේ යට් තස්ස පුරිසස් දස්සනං මේ ගහක තියෙනවා තොයෙක් අවස්ථා. ඔය කැල ගහේ බිලහ්න පොනු හැලිත්තු, කොළ හැලිත්තු, දැල් ලාප, මූල්මනින් ම කෙලින් ගැවසී ගත් සෙවණ තියෙන අවදි තියෙනවා. මෙන්න මේ වගේ කියනවා අවබෝධය කියන විකත්. (ඩීව මේව බේ හික්ම යට් යට් අද්මුත්තානං තේසං සප්පුරිසානං දස්සනං සුවිසුද්ධා තට් තට් තේගි සප්පුරිසේගි හ්‍යකථං) මෙතන සත්පුරුෂයා කියෙන්නේ කෙලින් ම රහනත් වහනසේ ට. සත්පුරිස උත්තමය අවබෝධ කරප දේ තමයි ඒ විදිහට ප්‍රකාශ කළේ. හඩැයි මතක තබාගන්න කොහොන්

ගේතර් වියා අවබෝධ කරලා තියෙන්නේ කුමක් දී හේතුව්ල දහම. දුක පිළිබඳ යට්ටරය. තම තුළ ස්කන්ද, බාතු, ආයතන ඔස්සේයේ මේ දුක වැඩෙන හැරී. අවබෝධයක් තුළින් දුකින් මිදෙන ආකාරයක් තමයි දැකළා තියෙන්නේ. දැන් අපට පෙනවා අවබෝධයකින් තොරව දුක හොය ගන්නත් බෑ. දුකෙන් මිදෙන්නත් බෑ.

### රජ ගෙදර ආරක්ෂාව ...

ඉතින් බුදු රජාණන් වහන්සේ උපමාවක් පෙන්වනවා. (සෞයන්පාල හික්බූ රජේපෝ) ඇත නගරයක දැඩි ප්‍රාකාර ඇති බොරටු හයක් තියෙන ප්‍රකාරයකින් වට වූ රාජ්‍යයක රජ කරන රජ කෙනෙක් ඉන්නවා. මේ රජ ගෙදර මුර කරනවා බොරටු පාලකයේ හය දෙනෙක්. මේ ගොල්ලේ බොහෝම ඇළුනවන්ත බොරටුපාලයෙයේ. අවබෝධයෙන් ම දි කෙනෙක්ව ඇතුළට ගන්නේ. දැන්නේ තැති අයට වින්න දෙන්නේ නැහැ. මේ සැම බොරටුවකින් ම වේගයෙන් ගමන් කරන්න පුත්වන් දුතයේ දෙන්නා දෙන්නා විනවා. ඇවිල්ලා මේ බොරටුපාලයාගෙන් අහනවා පින්වත, මේ නගරයේ ස්වාමියා කොහොද ඉන්නේ කියලා. බොරටුපාලයෙයේ කියනවා ඔබ යන්න යන කොට හතරම් හන්දියක් ඔබට ගමුවේ. විතන තමයි වියා ඉන්නේ. දීර්ඝ ගමන් ඇති දුතයේ බොරටු හයෙන් ම මේ විද්‍යා උපදෙස් බ්‍රහ්මගෙන ව්‍ය නගරයේ මැදුට ගිනින් ව්‍ය ස්වාමියාට ව්‍ය පණිච්චිය කියලා ආපහු ආ පාරන් ම ගියා. ඉතින් බුදු රජාණන් වහන්සේ උපමාව විස්තර කරනවා.

### අපුරු උපමාවේ කතාව...

(උපමා බෝ මණ්‍ය හික්බූ කතා අත්ථස්ස වික්ද්‍යාපනාය) මේ උපමාව වදාලේ මේ අර්ථය කිය දෙන්නයි. මොකක්ද අර්ථය. (නගරන්ති බෝ හික්බූ මුළුස්සේතං වාත්ම්මනාහුතිකස්ස කායස්ස අධිවචනිං. මාතාපෙන්තිකසම්භවස්ස ඕදනකුම්මාසුපවයස්ස අනිව්‍යව්‍යාදන පරිමද්දන හේදන විද්ධිඛන ධම්මස්ස) මේක් පෙන්වනවා නගරය කිවිවේ සතර මහා තුනයන්ගෙන් හටගත් කයට කියන තවත් නමක්. ගරීරය ගැන විස්තර කරනවා ඊ ලගුට. මවිපියන්ගෙන් භට ගත්, ආහාර පාහාදීන්ගෙන් වැඩෙන අනිත්‍ය වූ ඉටුම් ඇතිල්ලීම් කරලා ගරීරය හැඳුවට වෙනස් වන ධර්මතාවට අයිති ගරීරයක් තමයි නගරය කිවිවේ. (ඡ්ද්වාරන්ති බෝ හික්බූ ජන්නේතං අර්කිත්තිකානං ආයතනානං අධිවචනං) නගරයේ බොරටු හය කිවි ඇසෙ, කත්‍රා, නාසය, දිව, කය, මහස කියන අර්කිත්තික ආයතන හයයි. (උ්වාරකේති බෝ හික්බූ සතියා එන් අධිවචනං)

සතර සතිප්‍රේධානය තමයි දොරටුපාලයා. (සිංහ දූතයුගන්ති බේ හික්බූ සමර්ථපද්‍යනාන්තං අධිවචනය) සිංහ දූතයේ දෙන්නා කියන්නේ සමර්ථදුරුණාවයි. (නගරසාමිනි බේ හික්බූ විඛුණුස්සයාන්ස්තං අධිවචනය) නගරයේ ස්වාමියා තමයි සිත. (මල්දෙකි සිංහාටකෝති බේ හික්බූ වතුත්න්තං මහාජාතාතං අධිවචනයා; පධ්‍යාධාතාතාතාතා, අපෝධාතාතාතා, තේපෝධාතාතාතා, වායෝධාතාතාතා) නගරයේ ස්වාමියා ඉන්නේ කොහො දී? හතර මං හන්දියේ. හතර මං හන්දිය කිවිවේ මොකට දී? සතර මහා භූත වලට. විහෙනම් සිත ප්‍රවිත්තන් කුමක් ඇසුරු කරගෙන දී? සතර මහා ධාතුන් ඇසුරු. ව්‍යෝගාල්ලේ ඇවිත් කිව වචනය යථාජාත වචනයයි. (යථාජාතවචනන්ති බේ හික්බූ නිඩ්බාහස්තං අධිවචනය) නිර්වාණය තමයි යථාජාත වචනය කිවිවේ. ව්‍යෝගාල්ලේ පත්‍රිව්‍යය කියලා ආ පාරන් ම ගියා. ආප් ගියපු පාර මොකක් දී? (යථාගත මග්ගෙන්ති බේ හික්බූ අරියස්ස්තං අවධාරිකස්ස මග්ස්ස්ස අධිවචනය) ආර්ය අශ්‍යාංගික මාර්ගය යි. බලන්න මේක උස්සන උපමාවක්.

### සමරයන් විදුරුණාවන් අවබෝධය පිණිස ඕනෑ...

දැන් ජේනවා සමර විදුරුණා දෙකම ඕනි. යම් කෙනෙක් කියනවා නම් සමරය ඕනි නං. විදුරුණා ව විතරක් ඇති කියලා. වීකේ තේරුම වියා බුද්ධ වචනය දැන්නේ නැහැ. කෙනෙක් කියනවා නම් සමරය විතරක් කළාම ඇති විදුරුණාව අවබෝධ වෙයි කියලා. වියාවත් බුද්ධ වචනය අවබෝධ වෙලා නැහැ. බුද්ධ වචනයේ තියනවා සමරයන් විදුරුණාවන් තමාගේ අවබෝධය පිණිස සකස් වෙනවා කියලා.

### මෙනෙරන් එනෙරට...

මතකද බුද්‍රපාණාන් වහන්සේ මේ ධර්මය පහුරක් උපමා කොට ගෙන දේශනා කරනවා. වීකේ උන්වහන්සේ පෙන්වනවා මෙනෙර හය සහිතයි. අනතුරු සහිතයි. වීනෙර හය රහිතයි. ආරක්ෂා සහිතයි. මැදින් ගගක් ගලනවා මේ ගගෙන් වීනෙර වූතේනාත් හරි. කොහොම හරි වීනෙර වෙන්න ඕනි. හේතුව කුමක් දී මෙනෙර හය සහිතයි. සැක සහිතයි, ආනාරක්ෂිතයි. වියා ඉක්මනින් ම ඉක්මනින් ම යමක් හොයල පහුරක් හඳු ගන්නවා. ගගට දළ නිකන් හිටියොත් හරි යයිදී? නැහැ. අතින් පසින් මහන් වෙනෙසක් අරගෙන වීනෙරට යනවා. ගියාට පස්සේ වියාට පුළුවන් ද පහුර අතහරින්නේ නැතුව වීනෙර වෙන්න. බඟ. ඒ නිසා වියා පහුර අතහරින්න ඕනි වීනෙර වෙන්න. අතහරින කළේ වීනෙර වෙන්න නැහැ.

## එනොර වෙන්න පමණය 'ඩර්මය'න්...

උන්වහන්සේ පෙන්වනවා මෙයා විතතෙර වුණු. වියා කළුපනා කලාපන් මේ පහුර මට විතතෙර වෙන්න ගොඩාක් උපකාරී වුණු එෂ් නිසා තිසේ තියාගෙන ගියෙන් භෞතික කියලා. වියා පවුරට කරන්න සින දේ කරන්නේ නෑ. බුදු රජාත්‍යන් වහන්සේ පෙන්වනවා දර්මයන් එෂ් වගේයි. ඔබ දර්මය අතහැරය යුතුයි කියලා. අතහරන්නේ කොතන දී දී? අරහත්වයට පත් වෙන්නේ දර්මය පවා අත්හැරේමෙන්. එෂ් කියන්නේ අපි කියමු සමරිය වඩනවා. වඩන්නේ හැම දෙයක් ම අල්ලගෙන. විදුරුණනාට වඩන්නේන් අල්ලගෙන. අවබෝධයේ ප්‍රමාණයටයි අත්හැරෙන්නේ. දැන් කියමු සමරිය වඩුප කොනා සමාධියක් වඩනවා කියලා සමාධිය වඩන්න වඩන්න විහි තිබෙන ප්‍රිති සුවයට ඇලෙන්න ගියෙන් මොකද වියාට වෙන්නේ? වියා ඔරුව තුළ ඉන්නවා විතරයි. ඔරුව පදින කෙනෙක් නොවෙයි. විහෙනම් එෂ් හැම දෙයක් ම වියා හේතුව්ල දහමක් යටා ස්වහාවය දකින්න වාසය කලාපන් ඔරුව පදින කෙනෙක්. උන්වහන්සේ එෂ් වගේ ප්‍රකාශ වලින් දර්මය පෙන්වා දැන්නේ මොකද? මේ දේශනා වල සියයට ලක්ෂ වාරයක් පිරිසුදු දර්මයක් තියෙන්නේ. එකයි සියයට සියයක් තො කියා සියයට ලක්ෂයක් කිවිවේ.

## ඩර්මය බජාර කොට සොයන විමුක්තිය....

නමත් මේ දර්මයෙන් බජාර තිහින් තමයි අද විමුක්තියක් භෞයන්න පෙළමින්නේ. මොකද හේතුව? දර්මය පිළිබඳ වඩනා මාර්ගයේ වැරැදූදුක් නැත්නම් දර්මය කියා දෙන කොනා කියා දෙන්නේ දර්මය පිළිබඳ අවබෝධයෙන් නොවෙයි. විහෙම නැත්නම් වියා කිය දෙන්නේ දර්මය වෙනම. සම්ප්‍රදාය වෙනම. සම්ප්‍රදාය වෙනම දර්මය වෙනම කිවිවාත් එත් අවබෝධ වෙන්නේ නැහැ. නැත්නම් තමන්ගේ මත කියාගෙන යනවා.

තිතාගෙන සකස් කරගන්න දේවල් දර්මය හැරියට කියන්න පටන් ගන්නවා. මොකද වෙන්නේ. වියාට දර්මය දකින්න තියෙන අවස්ථාව නැති වෙලා යනවා. දැන් දේශනාවෙන් පැහැදිලි වෙනවා නගරය නම් ග්‍රීරය. නගර ස්වාමියා නම් සිත. සිතටයි අවබෝධය ලැබෙන්නේ. දොරටු හයක් තියෙනවා ඇස, කණා, නාසය, දිව, කය, මනස. මේවට බාහිරන් වහ්නේ මොනවදා අරමුණු. දොරටුපාලය කවුද? සිතියයි. ඇතුළු කිරීමේ දී භාවිත කරන්නේ සමර විදුරුණනා කියන දෙක. භාවිතයට සින කරන මාර්ගය ආර්ය අෂ්ධාරික

මාර්ගයයි. අපි අපේ පිවිතය අවබෝධ කරන මාර්ගයේ හිටියෙක් අපටත් පුළුවන් මේ පිවිතයේ දී ම ධර්මය දැකින්න. නැත්තම් ධර්මය දැකින්න අවස්ථාවක් නැහැර.

### **අවබෝධ වෙන්න නම් මිත්‍ය දැඟීම් තැනි වෙන්න ඕනෑම...**

වගඳී වැඩසටහනක දී කෙනෙක් මගෙන් ඇහුවා ස්වාමීනි, අපි ධර්මය අහනවා බුද්ධ කාලේ නම් ධර්මය අහන කොට ධර්මය අවබෝධ කරනවා. නමුත් මේ රටේ කොපමණවත් ධර්මය කට්‍ර කරනවා. අවබෝධ කරන පිරිස අඩුයි. මොකද මේකට කාරණය කියලා? හේතුව බුදු රජාණන් වහන්සේ ගේ කාලයේ දී ඉස්ස ඉස්සෙක්ලේලා ම මේ ධර්මය කිවේ පෘත්‍රන උදවිය දී නැහැර. අපි දැන්නවා හැට වික් නමක් රහතන් වහන්සේලා ඉස්සෙක්ලේලා ම තිරියා. අරහත්තනවය කියන්නේ ධර්මයෙන් ම තිරිමිත රුපයක්. රහතන් වහන්සේලයි ධර්මය දේශනා කලේ. පෘත්‍රන ඇය නොවේ. විහෙම දේශනා කරගෙන යද්දි ඒ ඇගෙන් සමාජයට මිත්‍ය දැඟීයක් යනවා දී? මිත්‍ය දේශනයක් යන්නේ නැහැර. මිත්‍ය සංකල්පයක් යන්නේ නැහැර. මිත්‍ය වචනයක් යන්නේ නැහැර, මිත්‍ය ත්‍රියාවක්, කිසිම මිත්‍යවක් යන්නේ නැහැර. පිට වෙන්නේ වතුරුරුය සත්‍යය අවබෝධ කරන දේ ම යි. අහන වික්කෙනාට අවබෝධ වෙනවා. ඒක නිසා මුල් කාලයේ විශාල පිරිසක් මේ ධර්මය අවබෝධ කරන්න පටන් ගත්තේ.

### **අවබෝධ වෙන්න නම් අවබෝධ වෙන විදිහේ ධර්මයක් අහන්න ඕනෑම....**

කාලයක් ගිහිල්ලා ගිහිල්ලා ධර්මය අවබෝධ කරන පිරිස අඩු වෙන්න අඩු වෙන්න විශේෂයෙන් ම අපේ රට ගත්තොත් ධර්මය කට්‍ර කිරීම තැවතුනා. කට්‍ර කලේ මොනවා දී? ප්‍රානක කට්‍ර. ඉස්සර ඔබට මතක ඇති ධර්ම දේශනාවල කියන්නේ කතන්දර. මොනවා නර කතන්දරයක් කියලා දෙනවා. ඒකේහේ කිය දෙනවා දෙමාපියන්ට සළකන හැරී. මුවසන හැරී. ඉවසප හැරී උපලස් දිඳි කිය දෙනවා. හැමඳාම පෘත්‍රන හටයේ තේද ඉන්නේ. ප්‍රානක කට්‍ර අහල පුළුවන්ද පෘත්‍රන හාවයෙන් මිලදෙන්න. කවදාවත්ම බැහැර. කියන වික්කෙනා කොතන ද ඉන්නේ. ඉස්සර ඉතින් රසවාතිනිය තමයි සඳ්දර්ම රත්නාවලිය. ඒ මගට සඳ්දර්මාලංකාරය වගේ පොත්. මේ හැම වික්කින් ම සිදු වුනේ කුමක් ද අවබෝධ කළ යුතු දෙයින් බැහැර වූ පිරිසක් බිජ වුණා. ඉතින් අවබෝධ තිරිමෙන් බැහැර වෙවිව පිරිසක් ධර්මය ඉගෙන ගන්නේ ධර්මය අවබෝධ කරන්න නොවේ. මොකක්

සඳහා දී බණ කියන්නයි ඉගෙන ගන්නේ. අවබෝධ කිරීම පිණිස නො වෙයි. මොකද වෙන්නේ බණ හැරියට කියන්නේ මොනවාද ? බුද රජාත්‍යත් වහන්සේ ගැහ කට්ටාන්දර. පාතක කටා ටික. අවබෝධ කරන්න නෙවෙයි කියන්නේ. ගාටාව කියන්න මූලික වූ කට්ටාන්දරේ. කට්ටාන්දර අහ අහ හිටපු සමාජයක් තමයි දැන් තියෙන්නේ. ඉතින් දැන් සමාජයේ ධර්මය කියලා බිලාපොරාත්තු වෙන්නේ කට්ටාන්දරයක්. කට්ටාන්දර රසවත් නේ. ලස්සනට අහගෙන ඉන්නවා. වික විකකෙනාගේ ගෙශලයෙන් බණ කියනවා. අරය වගේ කියනවා. හමුදුරුවේ ධර්මය ඉගෙන ගන්නේ කට්ටාන්දර. රට පස්සේ තාල තමයි පුරුදු වෙන්නේ. මොකද මිනිස්සු ඉල්ලන්නේ තාල ටික. මිනිස්සුන්ට ඕන පැයක් ඔහේ අහගෙන ඉලුලා තස්සියක් ලබන්න. ඒ නිසා ධර්මය අවබෝධ කරන අවස්ථා හැම පැත්තෙන් ම වැහිලා ඕයා. ධර්මය අවබෝධ කරන පිරිස, සාකච්ඡා කරන පිරිස, ධර්මය ගෞරව කරන පිරිස නැති වීමයි ඉන් සිදුවන්නේ.

### භාවනාවන් වරද්දා ගන්නා...

මේ රටේ භාවිත කරන භාවනාන් ධර්මයට බාහිරවයි බිජි වුණේ. ඒ භාවනා වලට ධර්මය වැඩක් නැහැ. දැන් බලමු සතර කමටහන්. භාවනා කරන්න ඉස්සුල්ලා විනාඩි පහ පහ කියනවා. බුද්ධානුස්සතිය, මෙත්‍යය, අසුහය, මරණානුස්සතිය, මේක තියෙන්නේ ඒකට නෙවෙයි. දැන් ආරක්ෂාව සපයන්න පුලුවන් ද විනාඩි පහකින් ඕක කරලා. බුද්ධානුස්සතියෙන් මොකද වෙන්නේ අශ්‍යද්ධාවෙන් වියා මුදවලා මුද්ධාවෙන් වියා ආරක්ෂා කරනවා. විහෙම නැත්තම් භාවනාව කරනාකාට භූත කරදර වියි. රට ඉස්සෙක්ලා ආරක්ෂා ව හඳු ගන්න ඕන කියලා මේක දාෂ්ඨියක් ගත්තොත් මොකද වෙන්නේ. අද ඉතින් ඒවා තමයි රටේ කැරකෙන්නේ.

බුද්ධානුස්සතිය නිරන්තරයෙන් වඩන්න ඕන. මේකද වියාගේ මුද්ධාව බුද්ධානුස්සතිය තුළින් රැකුලා දෙනවා. මෙත්‍යයෙන් මොකද කරන්නේ, ද්වේෂයෙන් සිත ආරක්ෂා කරලා දෙනවා. ද්වේෂය සිතට වින්න නොදී. අසුහයෙන් මොකද කරන්නේ රාගයෙන් අසුහනයට පත්වෙන්න නොදී සිත ආරක්ෂා කරලා දෙනවා. මරණානුස්සතියෙන් මොකද වෙන්නේ? අත් මං දැන් මැරැණුන් මේකද වෙන්නේ කියලා ධර්මයේ හැසිරීමට අප්‍රමාදි කරලා දෙනවා. ඕකයි සතර කමටහන් වල මූලික අර්ථය. දැන්නේ නැතිව ආරක්ෂාව ආරක්ෂාව කියලා කරනවා. මේවා භාවනා කරන තැන් වල තියන අඩුපාඩු මං කියන්නේ. මරණය මරණය කියලා සුළු වේලාවක් මෙනෙහි කරනවා. මෙනෙහි

කරලා නිතහවා දැන් ඉතින් ආරක්ෂා වුණා. භාවනා කරනකොට භූතයේ වින්නේ නැහැ. ඔන්න ඔය වගේ අදහස් තමයි ඔවුන්ට වැටෙන්නේ. මේක මේ භූතයාත් වික්ක තියෙන අද්භූත වැඩපිළිවෙළක් නොවෙයි. මේක ස්වභාව ධර්මය දකින පිළිවෙළක්. මේක යට්ටෝරය දකින පිළිවෙළක්. බුද්ධිනුස්සතිය, මෙම්බ්‍රිය, අසුහය, මරණාසතිය, නිරුතුරුව ව්‍යුහන්න සින භාවනා. ඒ නිසා හැම නිස්සේම නිත රුක දෙනවා. ඒකේ දී වැරදි උපදේශ වලින් ධර්මය පිළිබඳව වැරදි ඇප්පය රටට යෑන්හේ. ඒ නිසා තමයි ඇද රටේ ධර්මය කොට්ඨර කරා කළත් අවබෝධ කරන අය අඩුවෙන් බිජ වෙන්නේ. ධර්මය කරා කරන කොට වියා අහලා නියෙන්නේ වෙන දේවල් නම්, නිතට වින්නේ සැකය. වියා ඉගෙන ගෙන නියෙන්නේ වෙන දේවල්. ඔය ධර්මය හඳුරුලා වැඩක් නැතේ. අවබෝධ කරන්නනේ නියෙන්නේ. ඔහාම ඉගෙන ගෙන වැඩක් නැතේ. ඕක නියෙන්නේ ව්‍යුහන්නනේ. ඇයි විහෙම කියාදෙන්නේ. භාවනා වශයෙන් වඩා ගෙන යනකොට අවබෝධ වන දෙයක් නේ. ඕක නියාගෙන යන විකක් නොවෙයි නේ. ඔන්න ඕව තමයි මිතතා දාම්ප්‍රේ. ඒ ඕස්සේ කළේපනා කරලා ධර්ම දැනුම නින පිරිසක් රටේ බිජ වෙනවා. ඒ නිසා අවබෝධ වෙන්න නියෙන හැම අවස්ථාවක් ම ගිලිලා යනවා.

### ධර්මය නියෙන්නේ ජීවත් වෙලා ඉන්න කාලේ අවබෝධ කරන්නයි...

අපට පින්වතුනි, මේවා කියන්න වෙන්නේ ධර්මයේ ඇත්ත තත්ත්වය කරා කිරීමටයි. වෙන කිසිම දෙයක් සඳහා නො වෙයි. අප කාටත් උවමනා සත්‍ය අවබෝධ කරගන්නයි. මතක නියා ගන්න හර ධර්මයක් කරා කරනවා නම් වියාට මේ ජීවිතයේ දී ධර්මය අවබෝධ කරන්න පුළුවන්. මම නිතහවා අපි පැහැදිලි ලෙස පිරිසිදු ධර්මය කරා කරනවා නම් අහගෙන ඉන්න කෙනා අවබෝධ කළ යුතුයි. ඒක සිදු වෙන විකක්. අපි මේ කරා කරන ඒවා පරෙලාව ගිහින් අවබෝධ කරන විකක් දී? හේතුවා දහම නියෙන්නේ පරෙලාව දී? මේ ජීවිතයේ දී දී? ජීවිත් වන ජීවිතයේ. අනිතත්, දුක්ඛ, අනාත්ම නියෙන්නේ පරෙලාව දී? ජීවත් වන ජීවිතයේ. ඉතින් ජීවත් ව සිරිය දී නොව අවබෝධ කරන්න නියෙන්නේ. මැරැණුට පස්සේ නොවෙයි.

ඩුඩු රජාණන් වහන්සේ වික් තැනක දී පෙන්වා දෙනවා ධර්මය ගෙන කරා කරන විට දී හෝග සම්පත් ගෙන කියදේදි යුති හෝග, දන හෝග, පරිවාර හෝග, යුති දන සම්පත් පිරිවර මේ වස්තුව

මධ්‍යෝගාම තියෙනවා. තව දෙකක් දේශනා කරනවා සීලය හා දැංශ්ධිය. විකේ කියනවා යුතින් ඉන්නේ මෙලොවට විතරයි. යුතින් කොවිචර හිටියත් වියා පරලොව සුගතිය කර යන්නේ නැහැ. ධනය තියෙන්නේ මෙලොවට පමණයි. පිරිවර කොපමණ හිටියත් ඒ හේතුවෙන් වියා සුගතියට යන්නේ නැහැ. සීලයත් දැංශ්ධියත් වියා සුගතිය කර ගෙන යනවා.

## වැටහෙන්න නම් සිහිකරන්න ඕනෑ...

මේ ධර්ම මාර්ගයේ අපි තුළ මොනවද වැඩින්නේ ? සම්මා දැවිධිය, අපි අවබෝධය කර තමයි යනනේ. ඒ නිසා මේ කතා කරන ධර්මය ඔබ සංසාරයේ අනන පළුවෙනි ධර්මය වෙන්න පූජාවන්. ඒ නිසා ටිකක් හිතන්න. මමත් කාලාන්තරයක් ධර්මය කියනවා. ඒත් අවබෝධ කරන පිරිස අඩුයි. හේතුව තමයි මේ අය තිරන්තරයෙන් ධර්මය පුරුදු කරන්නේ නැහැ. අපි ඉගෙන ගන්න ස්කන්ධ, බාතු, ආයතන අනිත්‍ය වශයෙන් බෙදා සිහි කරන්න කියලා. සිහි කරන කොට තමයි තේරේන්නේ. සිහි කරන්නේ නැති කෙනා ඇතුළුවා, බොහෝම ගාමිනිරයි කියලා සතුවූ වුණා. ගියා වියාට තේරේන්නේ නැහැ මේවා. තිරන්තරයෙන් සිහිකරන කෙනාටයි වැටහෙන්නේ.

## අපින් දහම් අසක පහළ කර ගනුම...

මේ සූත්‍ර දේශනාවෙන් අපි ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. අවබෝධ කළ යුතු දේවල් අපි තේරේම් ගත්තා. අවබෝධයත් ධර්මයන් දෙක ම ටිකක් බව. දෙකක් නො වන බව. අපි ඉගෙන ගත්තා මේ සඳහා සමථ විද්‍රෝශනා දෙක ම අවශ්‍ය බව. විද්‍රෝශනා කියලා මේකේ විස්තර කරන්නේ ස්කන්ධ, බාතු, ආයතන යථාභුතයෙන් දකින පිළිවෙළයි. සමුද්‍ය, අස්ථ්‍යමය කිවිවේ දුකේ සමුද්‍යයන් දුකින් තිදහස් වීමත් කියලා ඉගෙන ගත්තා.

ඉතින් මේ ධර්මය ගුවනුය කරලා ඒ ධර්මය පුරුදු කිරීම තුළින් අපට ද දුක හට ගන්නා හැරී යථාර්ථයෙන් දැකීම පිතිසත්, දුකෙන් මිදුන හැරී දුකේ තිරෝධය යථාර්ථයෙන් අවබෝධ කර ගැනීම පිතිසත් මේ කුසල ධර්මයේ ඒකාන්තයෙන් ම උපකාර වේවා.

**ඝාං ! ඝාං !! ඝාං !!!**

## வாழுமனகீர்தார் ஹாவனாவென் நிவந கரு....

ஒன்று அதி ஜில்லாவில் வென்னே ஹாவனா கோவச தீயேற்று கருங்காகி. கலக்கு மூலத்தில் அப் பீகிள்ஸ் கருஙென அப்பு டெயக்ஸ் தமக்கி, திதுவ விசாரணை வெல்லா மூச்செய்க் வார்க்கு கருங்கு கிர்ம. லீக் ஹெட் அதி சுங்காரெ பூரு ம கருஙென ஆவே? திதுவ விசாரணை வெல்லா, திது கியந ஢ே் பங்கே டுவில் டுவில், சீதுவர் ரெவரிலா, மே பீவிதங்கே மே டுக்ஸ் வா ம அதி ஆவே. அதி அநாகநாய்க் கீ திதுவ விசாரணை வெல்லா, யந தாக் கல் ம அபுவ யங்கை நியென்னே சூபக்ஸ் கரு டு? டுக்ஸ் கரு டு? டுக்ஸ் கரு ம கீ.

லீ திக்கு ஓட்டுரப்பாளுங் வகுங்கேங்கு காலே நூவனுடீதி மிதிசூங் கல்லுப்பா கலா, விழு வாஜுங்கைப்பேலூ கீ விழு தமங்கு சினே வீட்டிஹர ஹடுநவா வார்க்கு, தீ விழுவோ ரீ தல கேளிங் கரலா சினே வீட்டிஹர ஹடுநவா வார்க்கு, காஞ் கபல தமங்கு சினே தங்குவ வந்து அரங்க் வீங்கு வார்க்கு, நூவனுடீதீங்கு மே சீது டுமனாய கருநவா. திதுவ சினே சினே ஹரேயர ஹரிங்கு டெங்கை நா. மொஹே் கலக்கு நிங்கே அபிவ னோ மஞ யங்கு மே திது டுமனாய கரலா அவ்வேங்கு கருந குமாயு தமக்கு சுமரி விளர்க்கு கியங்கை. ஒன்று அதி ஹடுந்னே லீ திது டுமனாய கருங்கு.

லீ திக்கு மே வெல்லாவ ஜில் வெல்லாவக்ஸ் வினதீ, மே ஜில் வெல்லாவகர ஹரி, மே சுங்காரயர வீரீவீவ திது லீ லீ வீட்டிஹர டுவிங்கு வெபி னோ டீ, உத்தீக்காங்கைக்கு, வீரயெங் பாக்காட்டிலி அரமுநுக தீக்காங்கு அதி டுக்ஸ் வெங்கு சினே. அங்கு விதகோர அபிரி பூலிவங் வெங்கு ரீகேங் ரீக ரீகேங் ரீக மே திது டுமனாய கருங்கு. திதுவ சினே ஹரேயர கருங்கு டீபு திக்கு, அதி கேலவர்க்கு நூதிவ தீர்க்கு லேங்கே உப்புநா. டுக்ஸ் வின்ட்டு. திதுவ சினே சினே டேவில் கருங்கு டீபு திக்கு, அதி தீரயே டுக்ஸ் வின்ட்டு. பேர்த லேங்கை டுக்ஸ் வின்ட்டு.

බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීලා තියෙනවා මිතතා දාෂ්ධීකාට උපදින්න තැන් දෙකයි තියෙන්නේ. විකක් තිරිසන් ලෝකය. අනිත් වික නිරය. මේක බුදුරජාණන් වහන්සේ දේශනා කලේ අවබෝධයෙන්. හය කරන්න තොවෙයි. හය කරන්න කරගතු කියන වික කෙලෙස් සහිත පුද්ගලයන්ගේ වැඩක්. කෙලෙස් රිත නිකෙලෙස් උත්තමයන් හය කරන්න කරගතු කියන්නේ නැහැ. ඉතින් යළි යළි සතර අපායට වැටෙන ස්වභාවයට අපේ පිටත අරගෙන යන්නේ, මේ නො මූ තිය තිත ඩීමෙන ස්කෑපාය දුරියියට බැඳුවිව තිත නේ දී? අන්න ඒ නිසා මේ තිත දමනය කරල මේ මාර්ගය වෙනස් කරන්නයි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පත්‍රියිය ලැබෙන්නේ.

බුදුරජාණන් වහන්සේ ව්‍යාලේ (අත්තය අත්තනේ තත්ත්ව) තමාට තමාටත් නැහැ කියලයි. මේ තත්ත්වය මත තමාට පිහිට වෙන්නේ ධර්මය විතරයි. ඒ නිසා මේ ලැබුණු මුළුම් පිටතයෙන්, ලැබුණු දුර්ලභ අවස්ථාවෙන් ඉක්මන් කරල නිත පහිටුවාගෙන ධර්මය අවබෝධ කරන්න මහන්සි ගන්න ඕනෑ.

ඒ නිසා දැන් අපි සුදාහම් වන්නේ සමර භාවනා කොටස සිදු කරන්නටයි. සමර කියන්නේ මොක දී සංසිද්ධවනව. සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් ඇති වුනා ම අපි කියන්නේ 'මේ ප්‍රශ්නය දැන් අපි සමරයකට පත් කරගමු' කියල. ඒ කියන්නේ ඒ ප්‍රශ්නය සංසිද්ධවමු කියල. අන්න ඒ වගේ තීවරණ ධර්ම සංසිද්ධවල දා වැකිපිළිවෙළ තමයි සමරය. විද්‍රේශනා කියල කියන්නේ මොකදී? අවබෝධය ඇති කරන දැකිම්. ඒ කියන්නේ අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් ම දැකිනව නම්, දුක් දේ දුක් වශයෙන් ම දැකිනව නම්, අනාත්ම දේ අනාත්ම වශයෙන් ම දැකිනව නම් අන්න ඒක තමයි විද්‍රේශනාව.

මේ දෙකෙහේ අමාරු මොකක් දී දෙක ම අමාරුයි. ඇයි? සමරය වැඩෙන්නේ නැති වික්කෙනාට සමරය අමාරු නැදැදු? අමාරුයි. විද්‍රේශනාව වැඩෙන්නේ නැති වික්කෙනාට විද්‍රේශනාව අමාරු නැදැදු? අමාරුයි. සමහර අයට ඉක්මනට සමරය වැඩෙනව. සමහර අයට දෙක ම හොඳට වැඩෙනව. සමහර අයට විද්‍රේශනාව වැඩෙනව. සමහර අයට දෙක ම වැඩෙන්නේ නෑ. ඉතින් මේ නිසා මේ වෙනස්කම ගෝරැලී අරගෙන අපි ඒ දෙක ම කළ යුතුයි.

නැබැයි සමරයටත් වඩා අමාරු දේ තමයි විද්‍රේශනාව. මොකද විද්‍රේශනාව තුළ තමයි පරිවිත සමුප්පාදය, පාව උපාභාස්කල්ධය, ආර්ය සත්‍යය ආදිය අවබෝධ කරන්න තියෙන්නේ. ඒ අවබෝධය

සම්පූර්ණයෙන් ම රැකුල් දෙන විකක් තමයි සමටය. ඉතින් සමථ කොටස් දෙකක් දැන් අපි කියල දෙනවා. බාතුමනසිකාරය යි, ආනාපානසතිය යි.

සමනරද කියනවා ආනාපානසතිය ගෙදර ඉදාගෙන කරන්න නොද නෑ කියල. මේක ඇත්තක් ද? මේක ඇත්තක් නම්, ඩුස්ම ගන්නත් නොද නෑ. ඇයි ඩුස්ම දිනා නේ බලාගෙන ඉන්න තියෙන්නේ. ඒ නිසා ඩුස්ම නවත්වන්න වෙනව. ඩුස්ම දිනා බලාගෙන ඉන්න කොට බූතයේ ඇවිස්සෙනව ද? විහෙම නම් වියා ඩුස්ම දිනා නෙවෙයි බලාගෙන ඉදාල තියෙන්න බූතයේ දිනා. ඩුස්ම දිනා බලාගෙන ඉන්න කොට පිස්ස හැදෙනව ද? විහෙම නම් වියා වියාට හැඳුල තියෙන පිස්සුවක් දිනා බලාගෙන ඉදාල. ඒ ඕක්කොම අදහස් ධර්මයට කරන නින්දා අපහාස. බර්මයට නින්දා අපහාස කරල බර්මය කර යයි ද? ගුද්ධානුසාර වෙන්න ඕනෑම නේ ඉස්සෙල්ලා ම. ගුද්ධානුසාර වෙවිව විකෙනා කරන දේවල් තමයි දැන් කරන්න තියෙන්නේ. ධම්මානුසාර වෙන්නේ මේ වැඩපිළිවෙළින්.

ඉතින් ඒකේදී බාතුමනසිකාරය, බාතු වශයෙන් බලන්න අපි ඉගෙන ගන්නවා. බුදුරජාණන් වහන්සේ මේකේදී ලස්සන උපමාවක් පෙන්නවා. මස් විකුණාන ප්‍රමාදයක් හඳුනා මස් විකුණාන්න තියාගෙන ඉන්න විදිහට බලන්න තිවිවා. හඳුනා මස් තියාගෙන ඉන්නේ විය හරකා පිටින් ද? කැස්ලි විදිහට ද? කැස්ලි විදිහට. වියාගේ අදහසක් නෑ මේ හරකා කියල. අන්න ඒ විදිහට බලන්න තිවිවා. මහා සතිපටධාන සූතුයේ ඒ උපමාව සඳහන් වෙන්නේ.

බාතුමනසිකාරය විදුරුණාවටන් ගොඩික් බලපාන විකක්. ඉතින් බාතුමනසිකාරය පුරුදු කරල රට පස්ස ආනාපානසතියට හිත ගන්න ඕනෑම. අපි උන්නේ නෑ අපි සංසාර පුරුදු කරපු පිළිවෙල කොහොමද කියල. මේ බර්මය අපේ පීවිත වලට ලැබෙන පිළිවෙල තියන්නේ හර පුදම විකක්. හරයට ම හිතට ගත්තොත් මොහොතකින් වියාගේ හිත ධර්මය කර යනවා.

බුදුරජාණන් වහන්සේගේ කාලේ වික ස්වාමීන් වහන්සේ නමක් ගියා අමුසාහොනකට. අමුසාහොනට යන්නේ මොකටද? අසුහ නිම්මේනක් ගත්ත. විතකොට කාන්තා මල සීරුරක් තිබුනා. මූල් මළකිරුර ම වහගෙන ඉන්නේ පත්‍රවා. දැන් පත්‍රවා උතුරනවා. ඇස් විලිනුත් පත්‍රවා විනව. කන් විලිනුත් පත්‍රවා විනව. නාසයෙනුත් පත්‍රවා විනව. කටත් ඇරුල. මස්සේ වහල. ඒත් රාගය ඇතිවුණා.

දැක්ක ද මේ නිතේ තත්ත්වය?

විතකොට බලන්න බුදුරජාතාන් වහන්සේ වැඩ සිරින කාලයක, රහතන් වහන්සේලා සිරින කාලයක, තමන් මේ ධර්මය දියුණු කරගන්න සොහොනට ගිහින්, කමටහනක් දියුණු කරගන්න නිතාගෙන පැයට ගියා. නිනෙකින්ට හිතපු දෙයක් ද මේ සිද්ධ වුතේ? කොට්ඨාර හිතට කම්පනයක් වෙන්න ඇත් දී? රෝර ගාලා වල මේ සිදුවීම නියෙනවා. උන්ටහන්සේට මූල්‍ය ප්‍රචිතය ම විජා වෙලා යන්න ඇති, මේ නිතේ තත්ත්වය මේක නම්.

රේට පස්සේ විශාල සංවේගයකින් පැත්තකට ගියා. භාවනා කළා. පැය දෙකක් ගිය නෑ අරහත්වයට පත්වුනා. විතකොට බලන්න මේ නිතේ ඒ ලක්ෂණයන් තිබුන හේදී? විතකොට නිතේ කළින් තිබුන තත්ත්වය අතිත් පැත්තට හරවන්න නම් විය කොයි තරම් විරෝයක් ගන්න ඇත් දී? අන්න ඒ නිසා හරිම පුළුම විශ්මින නිතක් අපිට නියෙන්නේ. අදාළගන්න බැරි නිතක් අපට නියෙන්නේ. බැරි වෙළාවෙන් ඒ සිදුවීමෙදී ඒ ස්වාමීන් වහන්සේට නුවතා තිබුනේ නැත්තම්? ‘මට හරයන්හේ නෑ’ කියල සිවුරු හැරුල යයි යන්න. නුවතා තිබුන නිසා මේ හිත දියුණුව කරා ගෙනිවිවා.

ධාතු මහසිකාරය කියල කියන්නේ ධාතු හතරක් නුවතින් විමසීම. ඒ තමයි පධිවි, ආපේ, තේපේ, වායේ. පධිවි ධාතුව කියන්නේ මේ ගිරිරයේ තියෙන ගොරේසු ස්වභාවයට අයත් දේ පොලුවට පස්වෙලා යන ආකාරය නුවතින් විමසීම. ආපේ ධාතුව කියන්නේ මේ ගිරිරයේ තියෙන දියවෙලා යන ස්වභාවයට අයත් දේ ගැන නුවතින් විමසීම. තේපේ ධාතුව කියලා කියන්නේ මේ ගිරිරයේ තියෙන උණුසුම් කොටස් නුවතින් විමසීම. වායේ ධාතුව කියල කියන්නේ නුළගේ ගහගෙන යන දේවල් ඒ විදිහට නුවතින් විමසීම.

බුදුරජාතාන් වහන්සේ බලන්න කිවිවේ තමන්ගේ ගිරිරය ගැන. රේට පස්සේ බලන්න කිවිවා අනුහ්ගේ ගිරිරයටන් ඒ විදිහට ම වෙනවා කියල. ඒ මොකද රාගය අතිවෙනවිනේ දෙපැත්තට ම. ඒකය ඒ විදිහට පෙන්නල තියෙන්නේ බලන්න කියල. ඉතින් සුව් වෙළාවක් සික කළ කියල ඇපේ මූල්‍ය ප්‍රචිතය ම විජා වෙලා අතැයෙරෙනව දී? විහෙම වෙන්නේ නෑ. විහෙම වෙනවා නම්, අපි සංසාර කොට්ඨාර නම් මළම්නී වික්ක ඉන්න ඇත්දී? මළකුණු ගොඩි වැට්ටෙ ඉන්න ඇති සංසාර. මළම්නී අස්සේ පත්‍රවාවා වෙලා ඉන්න ඇති. ඒ නිසා නුවතා මෙහෙයවල වින්නනය හසුරුවන කම් ම මේ ප්‍රශ්නය විසුදෙන්නේ නෑ. ඒකට අපට

අවශ්‍ය වෙනවා වීරිය, අධිජ්‍යානය, ඒ ඉලක්කය කරා යෙන්න තියෙන සිනො කම.

දැන් අපි උදාරහණයකට ගනිමු කොත්සේ ගැන. දැන් පනාවෙන් පීරන පීරන ගානෙ පනාවට ගැලවිලා වින්නේ මොනවදා? කෙසේ. ඕය කෙසේ ගුලියක් තිබිබොත් බත් පිගානක 'ඡා... බොහෝම අගෙයි' කියනවදා? කැමත් විපා වෙනවා. වික කෙසේ ගහක් තිබිබොත් අපි ඒක පැත්තකින් තියන්නෙවත් නැනෙ. වික විසි කරනවතේ. දැන් සාමාන්‍යයෙන් කරපිංච නැටිවක්, කුරුදු පොතු කැස්ලක් වගේ නම් පැත්තකින් තියනව. කෙසේ ගුලියක් ඒ වගේ පැත්තකින් තියනවදා? විසි කරනව. විතකොට බලන්න කොච්චිවර වෙනසක් දී? අපි අසුහය නො වැඩුවට මේ හිතේ පිළිගැමක් තියෙනව හේද ඒවා අසුහය කියර.

ඉතින් පනාවට වින වින කෙසේ අපි විසිකළා. ඒවා වැටුණු වැටුණු තන පස්වුණු. ඒ වගේ මේ ශරීරය ම කව්‍යාහර ද්‍රව්‍යක පොලොවට පස් වෙලා යයි.

ර්ජුගට අපි දැන් ගනිමු. අපි දැන්මදිනවා. ඒ වගේ හරි ම මහන්සියක් ගනිනවා ඒවා පවත්වන්න. දතක් ගැලවුනා කියමු. පැහැදිලි තියාගන්නව දී? බැරවෙලාවත් කන බත්පිගානට දතක් වැටුනොත් කුරුදු පොතු කැස්ලක් වගේ පැත්තකින් තියනව දී? ඒ කියන්නේ අපට ම විපා වෙනවා.

දැන් බලන්න හිත දියුණු කරපු කෙහෙකුගේ ලක්ෂණය. ධාතු මහසිකාරය ඉහළට ම විභිජ කෙහෙක් තමයි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. ද්‍රව්‍යක් පාත්තරයත් අරගෙන පින්ඩිපාතෙ වැඩිය. ආදුර රෝගීයක් පිගානක පිටුවෙක් තියාගෙන ඇටිත්, අතින් ම අරගෙන අතින් ම පාත්තරය දැමීමා. දානකොට ඇගිල්ලක් වැටුනා පාත්තරයට. බලන්න හිතේ දියුණුව දිහා. අපට නම් අහන කොටත් ඇග හිටවෙටනවා. උන්වහන්සේ ඇගිල්ල පැත්තකින් තිබිබා. කරපිංච නැටිවක් අයින් කරනව වගේ. දානේ වැළැඳුවා.

අපට නම් විෂ ඩිජ කියයි. මුළු අග ම ස්කේන් කරයි. අන්න බලන්න අපේ ආක්ල්පය. කය සාරවත් වශයෙන් ගත්තහම වෙන වැඩි. දැක්ක ද මහ රහතන් වහන්සේගේ මානසිකත්වය. අසුහය, ධාතුමහසිකාරය වඩා, අනිතය සඳුනුව වඩා තමයි ඒ තත්වයට ඇවිල්ල තියෙන්නේ. වෙන කරණක් නිසා නොවෙයි. අපිත් කව්‍යාහර දියුණු වෙන්නේ ඒ ධර්මයන් වැඩිමෙන් ම යි. ඉතින් ඒ නිසා පොලොවට

පස් වෙලා යන දේ පස්වෙලා යන දේ විදිහට ම දකින්න මොහොතක් හරි අපි කල්පනා කරනවා වේක අපේ ජීවිතයේ තොකු පැයගුහණායක්. ඉතින් විහෙමනම් අපි රික වෙලාවක් ධාතුමනසිකාර භාවනාවේ යෙදෙමු.

හොඳව බැලන්න තමන් ඉන්න ඉරෝවිව දිහා. දැන් සිත යොමු කරගන්න තමන්ගේ කොත්ත්බේ දිහා. දැන් හිතන්න මේ කොත්ත්බේ ඔක්කොම ගැලවුනා කියල. දැන් හිතන්න ගැලවුණු කොත්ත්බේ තමන්ගේ අත් තියෙන්නේ කියල. ඇන් තමන් වේක මෙහෙහි කරනව. ඇන් ඕන්න පොලුවට වැටුණා. මේක හරයට ගස් විදින් කොළ වැටුණා වගේ. කොලේ ගැලවුලා වැටුණට පස්සේ පොලුවේ ම වේක දිර දිරා යනවා. දිර දිරා ගිහින් පොලුවට ම පස් වෙලා ඉවර වෙලා යනවා. විහෙම නම් කෙස් කියන්නේ පොලුවට පස් වෙලා යන ස්වභාවයට අයිති විකක්.

රේපුගට තොමි. මේ ගැරිරයේ තියෙන සසම රෝමයක් ම කෙස් වගේ ම ගැලවෙන, ඉදෙන දේවල්. ඒ සෑම රෝමයක් ම පොලුවට වැටිල, පොලුවේ පස් බවට පත්වෙනව.

මේ ගැරිරයේ තියෙන තියපොතු වැවෙන වැවෙන ගාහෙ අපි කපලා චිසි කරලා දැමීමා තමයි. ඒවා ඔක්කොම පොලුවේ පස් වෙලා වෙලා ගියා. මේ අන් වල ඇගිල් වල තියෙන, පයේ ඇගිල් වල තියෙන මේ තියපොතුත් පොලුවට පස් වෙලා අවසන් වෙලා යන ඒවා.

මේ ගැරිරයේ තියෙන දත්ත් විහෙම නමයි. මේ දත් සේරමන් පොලුව වැටිල, පොලුවේ ම දිරල, පොලුවට ම පස් වෙලා යනවා. දත් කියන්නේත් පැයිලි ධාතුව.

ඒ වගේ ම මේ ගැරිරයේ තියෙන නමන් විහෙමයි. මේ නම කොයිතරම් පෙනුමට තිබුනත්, කාලයාගේ ඇවිචමෙන් මේ නම ඇක්මෙනවා. මේ හමේ තුවාල නටගන්නවා, සීරෙනවා, හම ගැලවෙනවා. මේ හම දිරලා ගිහින්, කුණු වෙලා ගිහින්, පොලුවට පස් වෙලා අවසන් වෙලා යනවා.

රේපුගට මේ ගැරිරයේ තියෙන මසුත් විහෙමයි. සාමාන්‍යයෙන් සතෙකුගේ මසක්, බල්ලෙක් බලෙකුගේ මසක් කුණුවෙලා පොලුවේ

పస్తే బలిల పఠేవెలు యనిల విగె, తొనెమ సంభాగే లసక్కు పోల్పొలిలిల కుండు వెలు యనిల విగె, తొ ఉరీరయే నియెన బ్రూస్మేల రీక తియ గమనే ఆడినికారయెకు నిఱి నిస్కా కుండు వెలు కుండు వెలు తితిల్లు పస్తే బలిల పఠేవెనిల. పాదిలి దొన్నిల.

నహర లేకే ఉపుకొమ కుండు వెలు తితినే పోల్పొలిలిల పస్తే వెలు యనిలు. పాదిలి దొన్నిల.

ఆచిల్ శిఖెలిడి. అశై ఉపదెన్నేల ఉస్సేసర వెలు తొ లోకుయే కోరె గుణకు పశుకుల తిరియా. పోల్పొలున్నిరు గ్రుగుయే లంకులె కోరె పశుకు తిరియా. మోనతరమి పశుకుయెకు తిరియ డ్లీ కో లే ఆయగె ఆచి సాక్కిల్? వెలిల డెయకు నిఱిలె. పస్తే గొబి విఠరడి లేన్నే నియెన్నేలె. శిఖెల నిమి లే ఆచి సాక్కిల్ ఉపుకొమ పస్తే వెలు తియా. ఆచిలే తొ ఉరీరయే నియెన ఆచిల్ పస్తే వెలు ఆవిసన్ వెలు యనిలు. శిఖెలనిమి ఆచి తియన్నేనే పస్తే వెలు యని డెయకు.

ఆచిల ఆచిన్నులె నియెనిల మస్త. లేవుల కియన్నేలె ఆచిల లోల్. లేవుల్ ఆచిల్ శిఖుకుల కుండు వెలు తితిల్లు, పస్తే వెలు యనిలు.

తొ ఉరీరయ ఆచిన్నులె నియెనిలు విక్కుగబ్బి. లేకట్ పస్తే వెలు యనిలు.

తొ ఉరీరయ ఆచిన్నులె నియెనిలు నిమి మాంచు. లేకట్ పస్తే వెలు యనిలు.

తొ ఉరీరయ ఆచిన్నులె నియెనిలు ఆక్కమాలి. లేకట్ పస్తే వెలు యనిలు.

తొ ఉరీరయ ఆచిన్నులె నియెనిలు పెతులాలి. బ్రూస్మేల గంిన కొప పిమిబెనిలు. బ్రూస్మేల హెలున కొప ఆచ్చిలెనిలు. లేవుల్ పస్తే వెలు యనిలు.

తొ ఉరీరయే నియెనిలు కుబి బిబిలెల. లేక గొబి నియెన కిటియకు డ్లరును గులు నియెనిల విగె తొ బిబిలెల నియెనిలు. లేకట్ పస్తే వెలు యనిలు.

తొ ఉరీరయ ఆచిన్నులె నియెనిలు మను బిబిలెల. లేకట్ పస్తే వెలు యనిలు.

తొ ఉరీరయే అశై గంిన కిశమ దీమ డ్లరులు లేకను వెనిలు. ఆస్మిలి. లేవుల్ పస్తే వెలు యనిలు. పస్తే వెలు యని డ్లేవిల్ గొబికు మెతన నియెన్నే. లేవుల కియన్నేనే పాదిలి దొన్నిల.

රේපගට මේ ගෝරයේ තියෙනවා දිය වෙලා යන දේවල්. මේ ගෝරය ඇතුළු තියෙනවා පිත කියල දියරයක්. කහපාට වතුරක්. ඒක දියවෙලා යනවා. ආපේ ධාතුව.

මේ ගෝරයේ තියෙනවා සේම කියල පාතියක්. පෙනා පෙනා වගේ තියෙන වතුරක්. ඒක දියවෙලා යනවා. ආපේ ධාතු.

මේ ගෝරයේ හැදෙනවා සැරව කියල පාතියක්. සැරව කියන්නේ ගේ කුණු වුනහම. කහ පාට ට ගලන විකක්. ඒකත් දියවෙලා යනවා. ආපේ ධාතු.

මේ ගෝරයේ තියෙනවා ගේ කියල පාතියක්. ඒක රතු පාට සි. ඒකත් දිය වෙලා යන විකක්. ගේ කියන්නේ ආපේ ධාතු. වතුරේ දිය වෙලා යන පාතියක්.

මේ ගෝරයේ හිස් මුදුනේ ඉදාලා යටි පතුප දැක්වා ම දහඩිය කියල පාතියක් ගලනවා. ඒවා වතුර වගේ. ඒ ගලන දහඩිය දිය වෙලා යන දෙයක්. වතුරේ දියකරලා දාන්න පුලුවන්. ආපේ ධාතු.

මේ ගෝරයේ දහඩියත් වික්කම ගලනවා තෙත් ගතියක්. තෙත්මන්ද. ඒකත් ආපේ ධාතු.

මේ ගෝරයේ මූඛයෙන් ගලනවා කෙළ. මේ ගලන කෙළ ආපේ ධාතු. අපේ කට වැහෙන්නේ නැතිව ගියෙන් මේ කෙළ කටෙන් විෂියට ගලන්න පටන් ගන්නවා.

මේ ගෝරයේ ඇස් වලින් ගලනවා කදුලු. ඒවත් දියවෙලා යනවා. ආපේ ධාතු.

නාසයෙන් ගලනවා සොටු. ඒවත් වතුරේ දියවෙලා යනවා. හෙම්බිරස්සාව වැඩි වෙවිව කාලෙට වතුර වැක්කෙරෙනවා වගේ නහයෙන් සොටු ගලනවා. ආපේ ධාතු.

ඒ වගේ ම මේ ගෝරයෙන් ගලනවා මුතා. ඒවත් වතුරේ දිය වෙලා යනවා. ආපේ ධාතු. මේවා ඔක්කොම ආපේ ධාතු.

ඒ වගේ ම මේ ගෝරයේ තියෙනවා රස්නේ දෙයක්. ඒ රස්වේ වැඩි වුනා ම ඇග තවනවා. රත් කරනවා. ඒ රස්නය තේරේ ධාතු.

ඒ රස්නය ගොඩක් වැඩි වුනාම දැව්ල්ල හැදෙනවා. ඒත් තේරේ

வாது.

வீர் ரசீநயென் தமக்கிண வொன தேவுவால் உக்கோம் கீர்ய அரசுபூர் தீயார் பக்கேசீ தீர்வுன்னே. தேவேபு வாது.

தீர்வுன் கீர்யயென் தமக்கிண மே சிபாவுன் கீர்யயு கங்கே. தேவேபு வாதுவி. வீக் காதிவேலு யன வீகக்.

தீர்வுன் கீர்யயென் தமக்கிண மே சிபாவுன் கீர்யயு கங்கே. தேவேபு வாதுவி. வீக் காதிவேலு யன வீகக்.

கீர்யயே தீவிப்புக்கீன் யனவு வாடுவி. வீக் வாயே வாதுவி. ஹுலகே யனவு.

கீர்யயே ஆதாலே வீகு மேகு அமன் கருந வாதய. வாயே வாதுவி.

தீர்வுன் ஹுக்கீம் ஹரீயு அதி கங்காவு உக்காலு. வாயே வாதுவி. வீக்கு ஹுலகே அசித்திகி. ஹுக்கீம் தீவிகருநவு. வீக்கு வாயே வாதுவி. மேக்கு மேவாக்கீன் தமக்கிண ஹரீல தீயென்னே. தீதங தேவுவால் மோகுத் ஹக. கைவிலு விட்டில வீகங்கிலு யன தேவுவால் தமக்கிண தீயென்னே.

## මෙත් සිත සැම සතුනට පතුරන්නේ...

1. සැප විදින්නට තමන් - කැමති බව දැකින්නේ  
විලෙසින් ම ලෝ සතුන් - සැපයමයි පතන්නේ  
තමා උපමා කරන් - හැම සතුන් දැකින්නේ  
සියලු ලෝ සතුන් වෙත - මෙත් සිතයි වඩන්නේ
2. මා නිතර සැප ලබා - නිදුකින් ම වෙසේවා  
සේක්ක දුක් තැවුල් නැති - සැනසීම වැඩෙන්වා  
මා අතින් කිසිවෙකුට - කිසි දුකක් නො වේවා  
සැමට සෙත සඳන්නට - ගුණ නුවනා වැඩෙන්වා
3. මගේ හිතවත් පිරිස - නිදුකින් ම වෙසෙන්වා  
දුක් විපත් වලින් තොර - යහපත ම ලබන්වා  
දුරු වෙමින් බාධක ද - නිතර සැප ලබන්වා  
හැම දෙනා තුළ සතුට - සැනසීම වැඩෙන්වා
4. මඟනත්ව සිටින අය - මෙත් සිත ම වඩන්වා  
දුක් තැවුල් නැති සිතින් - තුටින් කර් ගෙවන්වා  
ලබා යහපත ලොවේ - සැනසීම ලබන්වා  
ලොවට සෙත සඳන්නට - ගුණ නුවනා වැඩෙන්වා
5. මට වෙටර කරන අය - සිනි නුවනා ලබන්වා  
වෙටර සිත් බැහැර කොට - මෙත් සිත ම වඩන්වා  
ඉරිසියාවෙන් පෙළෙන - දුක් තැවුල් නො වෙන්වා  
ශ් සියලු දෙනා ලොව - සැප සතුට ලබන්වා

6. මා අවට සිටින අය - මෙත් සිත ම වඩත්වා  
සේක් දුක් තැවුල් නැති - සැහසීම ලබත්වා  
ගුණ නුවනා හා සිල් ද - සැදුහැ සිත් වඩත්වා  
සැමට සිත සඳහන්හට - නුවනා ගොමු කෙරෙත්වා
7. මේ ගමේ සිටින අය - නගරයේ සිටින අය  
මේ පපාතේ සිටින - රටේ පැතිරී සිටින  
හැම දෙනා තුළ නිතර - මෙත් සිත ම වැඩෙන්වා  
කරුණාව පැතිර ගිය - ගුණ නුවනා ලබත්වා
8. ජාති කුල හේද භාම - සිතින් දුරට වී ගොසින්  
සිටිත්වා සියලු දෙන - මවගේ දුරට කැම ලෙසින්  
අකමැතිව කිසි දුකක් - කිසිවෙකුට කිසි ලෙසින්  
ලබත්වා සියලු දෙන - මෙත් සිත ම මේ ලෙසින්
9. දෙපා පැති නැති සතුන් - ලොවේ සිවුපා සතුන්  
පෙනෙන නො පෙනෙනා ලොව - කළු ගෙවන හැම සතුන්  
දුරන් හා ලැය සිටින - දෙවී මිනිස් හැම සතුන්  
වඩත්වා මෙත් සිත ම - මේ සියලු ලෝ සතුන්
10. උතුරු හා නැගෙනහිර - දකුණු බිජිර දෙසේ  
ලොව පුරා පැතිර සිටි - සතුන් වෙති නැම දෙසේ  
මේ සියලු ලෝ සතුන් - ලබා සැප නිසි ලෙසේ  
වැඩෙන්වා මෙත් සිතින් - සැප සතුට ලැබෙන සේ
11. විකිහෙකා තුළ නිතර - මෙත් සිත ම වැඩෙන්වා  
නිහතමානී සිතින් - සමගියෙන් සිටිත්වා  
අනුන්ගේ වැරදි නොව - නොද දෙය ම දකිත්වා  
ගුණෙන් නුවනින් වැඩී - සියලු සැප ලබත්වා
12. කයින් කරනා දෙයින් - නොද දෙය ම කරත්වා  
වවනයෙන් කියන දෙය - සමගිය ම වඩත්වා  
සිතින් සිතනා දෙයින් - යහපත ම සිතත්වා  
ලොවේ සියලුම සතුන් - සැප සතුට ලබත්වා

13. ගුරුටටුන් මා පීයන් - හා ලොවේ ගුණැතියන් වෙසෙන්වා සියලු කළ - නිවේ සැනසුන සිතින් දී පුතුන් හා සොයුරු - සිපුන් හා සිපුවියන් වෙසෙන්වා කිකරුව - නිහතමානී සිතින්
14. අහසේ පොලුවේ සිටින - පිනැති දෙව්වියන් බඩුන් වෙසෙන්වා සියලු කළ - දියුණු කළ මෙන් සිතින් එෂ් සියලු දෙව් බඩුන් - ගොමා කරුණා නෙතින් රකිත්වා හැම ලෙසින් - සිල්වතුන් ගුණවතුන්
15. ලොවේ වෙසෙනා සියලු - ලෝ සතුන් දෙව් බඩුන් ලබත්වා සැප සතුට - රැස් කරන හැම පීනෙන් සමාධිය හා නුවතා - සිල් ගුණය යුතු සිතින් ලබත්වා අම නිවන - නිවේ සැනසුන සිතින්